



දේශයේ අභිමානය
මිල්කෝ (පුද්) සමාගම

නො. 45, නාවල පාර, නාරභේන්ද්‍රපිට, කොළඹ 05.



වාර්ෂික වාර්තාව

2015

ජනවාරි - දෙසැම්බර්

අපගේ දැක්ම

මිල්කෝ සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පෝෂ්‍යදායී
ආහාරපාන
සමාගම බවට පත්කිරීම

අපගේ මෙහෙවර

දේශීය කිරි ගොවියා ශක්තිමත් කරමින්, නැවුම් කිරි නිෂ්පාදනයේ
ඉලක්ක ගත වර්ධනය සාක්ෂාත් කර ගැනීමේනිලා ක්‍රියාකාරී
පාර්ශවකරුවකු වීම.

අපගේ වටිනා පාරිභෝගිකයන් හට දැරියහැකි මිලට
පෝෂ්‍යදායී ආහාරපාන සැපයීම වස් නවීන තාක්ෂණයෙන් හෙබි
අඛණ්ඩ අභිවෘද්ධි ප්‍රවේශයන් අනුගමනය කිරීම.



| | |
|----------------------------|---------|
| ආයතනික තොරතුරු | 1 |
| සහාපතිතුමාගේ පණිවිඩය | 2 - 3 |
| අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව | 4 - 6 |
| ආයතනික පාලනය | 7 |
| විගණකවරුන්ගේ වාර්තාව | 8 - 9 |
| ආදායම් ප්‍රකාශය | 10 |
| ශේෂ පත්‍රය | 11 |
| ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශනය | 12 |
| මුදල් ප්‍රවාහ ප්‍රකාශය | 13 |
| මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් | 14 - 44 |
| විශේෂ මූල්‍ය සිදුවීම් | 45 - 46 |



- සමාගමේ නම - මිල්කෝ (පුද්ගලික) සමාගම
- නෛතික තත්වය - 1982 සමාගම් පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරන ලද සීමා සහිත පුද්ගලික සමාගමකි
- ලියාපදිංචි කාර්යාලය - අංක 45, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05
- දුරකථන: 0112586174, 0114500541
- ෆැක්ස්: 0112368082/ 0112577540/0114500555
- වෙබ් අඩවිය: www.milco.lk
- විද්‍යුත් තැපෑල: info@milco.lk

- කර්මාන්ත ශාලා - කොළඹ කිරි කර්මාන්ත ශාලාව
- අඹේවෙල විසිරි වියළි කිරි කර්මාන්ත ශාලාව
- දිගන කිරි කර්මාන්ත ශාලාව
- පොලොන්නරුව උකු කිරි කර්මාන්ත ශාලාව

- සංස්ථාගත කළ දිනය - 1996 මැයි 09
- නැවත ලියාපදිංචි කළ දිනය - 2008 මැයි 19
- සමාගම් ලියාපදිංචි අංකය - N (PVS) 17159 (පැරණි)
- PV 2942 (නව)

- සමාගමේ ලේකම්වරු - ආයතනිකව සර්විසස් ඇන්ඩ් කොමර්ෂල් ඒජන්සිය් (පුද්) සමාගම
- අංක 28, රෝස්මිඩ් පෙදෙස, කොළඹ 07

- අධ්‍යක්ෂවරු - කේ.පී.පී.එච්. මිහිරිපැන්න මහතා - සභාපති
- පාලිත සමරකෝන් මහතා - නියෝජ්‍ය සභාපති
- ඒ.ඒ.ටී.එස්. අමරසිංහ මහතා - ක්‍රියාකාරී අධ්‍යක්ෂ
- බියංකා එන් ගමගේ මිය - අධ්‍යක්ෂ
- එම්.පී.සරත් අබේරත්න මහතා - අධ්‍යක්ෂ
- ජේ.ඒ.එස්. ජයකොඩි මහතා - අධ්‍යක්ෂ
- ඒ.එම්.ආර්.බී. අලුහකෝන් මහතා - අධ්‍යක්ෂ
- බී.ඩී. මහිලාල් වන්දිම මහතා - අධ්‍යක්ෂ
- එම්.එච්.එම්. ආචාර්ය මහතා - අධ්‍යක්ෂ

- විගණකවරු - අභ්‍යන්තර
- අර්න්ස්ට් ඇන්ඩ් යං ඇඩ්වයිසරි සර්විසස් (පුද්) සමාගම
- 201, ද සේරම් පෙදෙස, කොළඹ 10

- බාහිර
- බීඩීම් පාටනර්ස්,
- අංක 65/2, ශ්‍රීමත් වික්‍රමපලම් ඒ ගාඩ්නර් මාවත, කොළඹ 02

- රජයේ විගණනය
- විගණකාධිපති

- බැංකුකරුවෝ - මහජන බැංකුව
- ලංකා බැංකුව



ශ්‍රී ලාංකික ජනතාවගේ සියලු වයස් කාණ්ඩ අතර පැවැති පෝෂණ පරතර තුරන් කිරීමට අවස්ථා උදාකරමින් ජාතියට නැවුම් කිරි සැපයීමේ ශ්‍රී ලංකාවේ දැක්මට ශක්තිය ලබාදීමේදී ඒ සඳහා වූ ප්‍රමුඛ කාර්ය භාරය නොකඩවා ඉටුකිරීමට හැකිවීම සම්බන්ධයෙන් අප සැබැවින්ම ආඩම්බර වන්නෙමු. ඒ අනුව, කිරිවලින් ස්වයං-පෝෂිත වීමේ ජාතික ඉලක්කය සැලකිල්ලට ගැනීමේදී, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි මිලිකෝ සිය දායකත්වය ලබා දී ඇතිවා පමණක් නොව පුළුල් රැකියා අවස්ථා හරහා තිරසාර ආර්ථික සංවර්ධනය උදෙසා ද දායක වී තිබේ. අරමුණු සාක්ෂාත් කරගත් සාර්ථක වසරක් නිමාකොට 2015 න් අවසන් වූ වසර සඳහා මිලිකෝ සමාගමේ වාර්ෂික වාර්තාව සහ මාගේ පණිවුඩය අපගේ පාර්ශවකරුවන්ට ඉදිරිපත් කරනුයේ මෙම පසුබිම මධ්‍යයේය.

මෙහෙයුම් පරිසරය

කිරිවලින් ස්වයං-පෝෂිත වීමේ ජාතික ඉලක්කය සමග පෙළ ගැසෙමින් කර්මාන්තය අඛණ්ඩ ප්‍රගතියක් අත් කර ගනිමින් පවතී. අමු කිරි එකතුකිරීම ලීටර මිලියන 61.4 සිට ආසන්න වශයෙන් ලීටර මිලියන 64.5 ක් දක්වා වැඩි වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව ලීටර මිලියන 3.1 ක සැලකිය යුතු වැඩිවීමක් හා 5%ක වර්ධනයක් වේ. පසුගිය වසරේ ලීටරයක සාමාන්‍ය මිල වූ රු. 52.42ට සාපේක්ෂව මේ වසරේ ලීටරයකට රු. 63.96 ක සාමාන්‍ය මිලක් ගෙවීමට සිදු විය. අමු කිරි මිලදී ගැනීමේ මිලෙහි වර්ධනය හේතු කොට ගෙන අපගේ වියදම් රු. මිලියන 908 කින් ඉහළ ගිය අතර එය 28% ක් වැඩි වීමකි. ඒ අනුව මේ වසර සඳහා අමු කිරි පිරිවැය රු. 4,130,855,955 ක් වූ අතර එය පෙර වසරේ වටිනාකම වූ රු. 3,222,805,630 ට වඩා බෙහෙවින් ඉහළය.

ප්‍රමාණාත්මක කාර්යසාධනය

මෙහෙයුම් පරිසරයේ දිගින් දිගටම පැවැති තරඟකාරිත්වය හේතුවෙන් මිලිකෝ සමාගම අභියෝග ගණනාවකට මුහුණ දුන් අතර එම අභියෝග පහත විස්තර කොට ඇත. කෙසේ වෙතත්, සිය මෙහෙයුම්වල වර්ධන ගමන් පථය සමාගම නොකඩවා පවත්වා ගන්නා බව සහතික කරමින් විවිධ නව ක්‍රියාමාර්ග රැසක් සඳහා මූලපුරන ලදී.

දළ විකුණුම් රු. 7,391,623,123 සිට රු. 7,584,727,777 දක්වා 5% කින් ඉහළ නැංවුණි. කෙසේ වෙතත්, අමු කිරි මිල 2014 නොවැම්බර් මාසයේදී පළමුව රු. 50 සිට රු. 60 දක්වා ද සහ නැවතත් 2015 ජූලි මාසයේදී රු. 60 සිට රු. 70 දක්වා ද වැඩි වුවද, විකුණුම් මිල ඉහළ දැමීමට නොහැකි වූ බැවින් පෙර වසරට වඩා දළ ලාභයේ පහත වැටීමක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව පළමු මිල වැඩි කිරීමේදී සමාගමට රු. මිලියන 411 ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ අතර ඉන් රු. මිලියන 35 ක් පමණක් රජයේ ප්‍රදානයෙන් ආවරණය වූ අතර දෙවන වර මිල වැඩිවීමේදී රු. මිලියන 168ක අතිරේක වියදමක් දැරීමට සිදු වූ අතර එයින් රු. මිලියන 40 ක් පමණක් රජයෙන් ප්‍රදානය කරන ලදී.

කෙසේ වෙතත්, එවැනි බාහිර තත්වයන් අපේක්ෂා කරමින්, දරන ලද පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් රජයේ ප්‍රදානයෙන් ආවරණය නොවීමේ අභියෝගය කළමනාකරණය කරමින්, මිලිකෝ සමාගම සිය නිෂ්පාදන, පාලන, පද්ධති සහ ක්‍රියාදාමවලදී කික්ෂණ පිරිවැය කළමනාකරණ උපාය මාර්ග යොදාගත් අතර එමගින් මෙම වසරේ රු. මිලියන 16 ක් පමණක් වූ අලාභයක් වාර්තා කරමින් යහපත් ශුද්ධ ඉපැයුම් තත්වයක් පවත්වා ගැනීමට සමාගමට හැකියාව ලැබුණි.

එසේ වුවත්, කිරි පිටි කිලෝග්‍රෑමයක විකුණුම් මිල රු. 100 කින් ද යෝග්‍ය කෝප්පයක මිල රු. 3 කින් ද අඩුකරනු ලැබූ විටදී සමාගමට මහා හාණ්ඩාගාරයෙන් රු. මිලියන 100 ක සහනාධාරයක් ලැබුණි. පසුව රජය විසින් ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රු. 325 දක්වා ඉහළ නංවනු ලැබූ බව මෙහි ලා සඳහන් කළ යුතුය. ජාතියේ සෞඛ්‍යය රැක ගැනීම සඳහා තමන් වෙත පැවැරී ඇති ජාතික වගකීම සැම විටම අවබෝධ කර ගත් මිලිකෝ සමාගම, ජීවන වියදම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා රජය කළ ඉල්ලීමක් මත, පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ඇතිව, අපගේ විකුණුම් මිල රු. 5 කින් අඩුකිරීමට තීරණය කර ලද අතර ඒ අනුව 2015 ඔක්තෝබර් 1 වන දා සිට ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක් රු. 320 කට අලෙවි කරන ලදී. පසුව 2016 සඳහා වූ අයවැයෙන්, ග්‍රෑම් 400 දේශීය කිරි පිටි පැකට්ටුවක් සඳහා රු. 295 ක උපරිම සිල්ලර මිලක් රජය නියම කරනු ලැබූ අතර ඒ සඳහා දැරීමට සිදුවූ අතිරේක රු. 25 මුදල රජයේ ප්‍රදානයක් ලෙස ආපසු අයකර ගන්නා ලදී. එහෙත් අනුමත ප්‍රදානය ග්‍රෑම් 400 පැකට්ටුවක් සඳහා රු. 30 ක් විය.

ශක්තීන් වර්ධනය කරමින්

මිලිකෝ සමාගම මේ වන විට ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ වසර 60 කට වැඩි කාලයක් නිරතව ඇත. මෙම දශක හය තුළ, සමාගම ඉහළ ගුණාත්මකඛවින් යුත් නිෂ්පාදන සඳහා ප්‍රකට සන්නාමයක් සේම ජාතියේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සහතික කරන්නා වූ සමාජීය වගකීම හා පෙළ ගැසුණු මූලාරම්භයක් ලෙස වෙළඳ පොළ තුළ තහවුරු වී තිබේ. වඩාත් ප්‍රශංසනීය වනුයේ, ජාතික කිරි කර්මාන්තය මෙහෙයවන සමාගමක් ලෙස ස්ථාපිතව ඇති මිලිකෝ ආයතනය, කිසි විටෙකත් එම අරමුණින් බැහැර නොවී, අද වන විට තම ඉහළම ශක්තිය ලෙස පවතින. පාරිභෝගික විශ්වාසයේ නොසැලෙන අත්තිවාරමක් ගොඩ නගා ගැනීමයි.

අපගේ පාර්ශවකරුවන් සමග කටයුතු කිරීමේ පදනම වනුයේ විශ්වාසය සහ කැපවීමයි. අපගේ එක් එක් පාර්ශවකරුවන් සමග අප ගොඩනගා ඇති සහ ශක්තිමත්ව පවත්වා ගෙන යනු ලබන සබඳතා දිගු කාලීනව පවත්නා ලෙස ස්ථාපනය කරනු



ලැබ ඇත්තේ දෙපාර්ශවයටම ජයග්‍රහණ හිමිවන අන්දමිනි. උදාහරණයක් ලෙස, අප සමාගමේ කොඳු නාරටිය වන අපගේ ගොවීන්, මිලිකෝ සමාගම පූර්ණව රජයට හිමි ආයතනයක් බව හොඳින් දැන සිය පක්ෂපාතිත්වය පැහැදිලිව ප්‍රකාශ කොට ඇති බැවින් මෙම හිමිකාරිත්වය සමග ලැබෙන්නා වූ රජයේ සහතිකයට බෙහෙවින් කෘතඥ වේ. තමන්ගේ යහපත සැමවිටම සිත්හි දරාගනිමින් රජය තීරණ ගන්නා බව ගොවීන් විසින්ම අවබෝධ කොට ඇති බැවින් මෙම හිමිකාරිත්වය පිළිබඳ පැහැදිලි බවක් ඇති අතර එය ස්වභාවයෙන්ම මෙම සබඳතාව ශක්තිමත් කර තිබේ.

අපගේ ව්‍යාපාරය ඉදිකර ඇති ශක්තිමත් පදනම වන්නේ අපගේ කණ්ඩායමයි. අප විශ්වාසය තබන්නා වූ සමාජ වගකීම් සඳහා හිමිකාරිත්වය ඔවුන් දැරීම පිළිබඳ අප ආඩම්බර වන අතරම සබඳතා ශක්තිමත් කරමින් සහ ගුණාත්මකබව පිළිබඳව නිරන්තර අවධානය යොමු කරමින් නව්‍ය නිෂ්පාදන සඳහා මුල පුරන්නන් ලෙස අපි දිගින් දිගටම කටයුතු කරන්නෙමු. ඔවුන්ගේ හැකියාවන් සහ සමාගමට පමණක් නොව, සමස්ත ජාතික දැක්මට ඔවුනට ලබා දිය හැකි දායකත්වය උපරිම තලයට ගෙන ඒම පිණිස ඉලක්ක ගත පුහුණු සහ සංවර්ධනය තුළින් අපි ඔවුන්ගේ දැනුම් හැකියා පුළුල් කිරීම නොකඩවා සිදු කරන්නෙමු.

අපට හිමි තවත් ශක්තියක් වනුයේ කිරි ලබා ගැනීමේ සිට පරිභෝජනය දක්වා එහි නැවුම්බව සහ ගුණාත්මකබව සහතික කරමින් සියලු කිරි නිෂ්පාදන ප්‍රදේශවල කටයුතු කිරීමට අපට හැකියාව ලබා දෙන අපගේ මැනවින් ස්ථාපිත වූ කිරි එකතු කිරීමේ ජාලයයි. අපගේ නිෂ්පාදනයන්හි උසස් ගුණාත්මකබව සහතික කරන්නා වූ නිසි පරිදි කිරි එකතු කිරීමේ ක්‍රියාදාමය සහ පසු විපරම පිළිබඳව අප බෙහෙවින්ම දැනුවත් බැවින්, ගුණාත්මකබව සැලකිල්ලට ගැනීමේදී තරඟකාරිත්වය අතින් වඩා ඉදිරියෙන් සිටීමට එය මිලිකෝ ආයතනයට හැකියාව ලබා දී තිබේ.

අඹේවෙල, දිගන සහ පොලොන්නරුව කර්මාන්තශාලා වැඩි දියුණු කිරීම පසුගිය වාර්ෂික වාර්තාවේ අප සඳහන් කර තිබූ අතර ඒ අතුරින් පොලොන්නරුව කර්මාන්ත ශාලාව මෙම වසරේ දෙවන භාගයේදී නිමා කරන ලදී. මෙමගින් නිෂ්පාදන ධාරිතාවය මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මකබව සැලකිය යුතු ලෙස ඉහළ නැංවුණි. දිගන සහ අඹේවෙල කර්මාන්ත ශාලා වැඩි දියුණු කිරීම තවමත් සිදු කරමින් පවතින අතර 2017 වසරේදී නිමා කිරීමට නියමිතය.

ඉදිරි ගමන් මග

මිලිකෝ ආයතනයට ඇත්තේ එකම එක් දැක්මක් පමණි:එනම් 2020 දී කිරිවලින් ස්වයංපෝෂිත වීමේ ජාතික ඉලක්කය වන ශ්‍රී ලාංකිකයන්ට නැවුම් කිරි ලබා දීමේ වැඩ පිළිවෙලෙහි නායකත්වය දැරීමයි. රජයට අයත් ව්‍යාපාරයක් ලෙස, මෙම ඉලක්කය සපුරා ගැනීමේදී නිසැකවම රජයේ ධාවක බලය අප වන අතර කෙටි කාලීන හා දිගුකාලීන ඉලක්ක ඒ හා සමග එක පෙලට සිටින සේ උපායමාර්ගිකව ස්ථාන ගත කර ඇත්තෙමු. කර්මාන්තය තුළ සුළු සහ මධ්‍ය පරිමාණ ආයතන ස්ථාපිත කිරීම සඳහා අළුතින් දිරිගැන්වීම් ඇති බැවින් කෙටි කාලීනව ගත් කළ මෙහෙයුම් පරිසරය තවදුරටත් තරඟකාරී වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. වත්මනෙහි මිලිකෝ සතු තරඟකාරී වාසියක් වන මිල සහ ගුණාත්මකබව මත මෙය පිඩනයක් ඇතිකරනු ඇත.

අප ඉදිරිය කරා ගමන් කිරීමේදී, අපට ඉදිරියෙන් සිටීමට හැකියාව ලබාදෙන උපායමාර්ග අප යොදා ඇති බව අපි හොඳින්ම දන්නෙමු. මිලිකෝ යනු හුදෙක්ම ලාභය අරමුණ කරන්නක් නොව, දිවයිනේ කිරි ගොවීන්ගේ ජීවන තත්වය ඉහළ නංවන අතරම, සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩ නැගීමේ වඩා පුළුල් අරමුණ සඳහා වන ප්‍රයත්නයේ කොටස් ලෙස පවතින්නකි. අපගේ කිරි එකතු කිරීමේ ජාලය පුළුල් කරන අතරම අප ලබාගන්නා කිරි සඳහා වඩා ඉහළ මිලක් ගෙවීම මගින් මිලිකෝ සමාගම සිය සමාජ සවිඥාණකත්වය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇති අතර යටිතල පහසුකම් සහ ගව පාලනය සඳහා ආයෝජන සිදු කිරීම මගින් නිෂ්පාදන ධාරිතාවය වැඩිවනු ඇත, ගුණාත්මකබව ඉහළ නැංවෙනු ඇත, නිෂ්පාදන පුළුල් වනු ඇත.

මේ සියල්ලට වඩා සෞඛ්‍ය සම්පන්න ජාතියක් සඳහා මංපෙන් වීවර කරන අතර තිරසාර ආර්ථික සංවර්ධනය ශක්තිමත්ව ගොඩ නැගෙන පදනම එය වනු ඇත.

ස්තූතිය

අපගේ අධිෂ්ඨානශීලී ඉලක්ක පෙරටුව තබාගැනීමට මා හට උපකාර වෙමින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මගේ අධ්‍යක්ෂ මණ්ඩලයට මාගේ ප්‍රසාදය පළ කරමි. එකී ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී ඔවුන් ඉමහත් ශක්තියක් විය.

අපගේ ගමනේදී නිරන්තරයෙන් අපව දිරිමත් කරන්නා වූ ගරු අමාත්‍යතුමා සහ අමාත්‍යාංශයේ නිලධාරීන්ට මිලිකෝ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් මාගේ ස්තූතිය පලකිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නට කැමැත්තෙමි.

කීර්ති මිහිරිපැන්න
සභාපති
මිලිකෝ (පුද්) සමාගම



2015 දෙසැම්බර් 31 න් අවසන් වූ මාස නවයක කාල සීමාව සඳහා මිලකෝ (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව සහ විගණනය කරන ලද මුදල් වාර්තාව අපි සතුවත් ඉදිරිපත් කරන්නෙමු.

ප්‍රධාන කාර්යය

වර්ෂය තුළ සමාගමේ ප්‍රධාන ක්‍රියාකාරකම් වූයේ නැවුම් කිරි එකතු කිරීම සහ කිරි නිෂ්පාදන පිරිසැකසුම, ඇසුරුම් කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීමයි.

දේපළ, පිරිසත හා උපකරණ

වර්ෂය තුළ සමාගමේ දේපළ, පිරිසත හා උපකරණවලට සිදුකරන ලද එකතුකිරීම් රුපියල් මිලියන 540.2 ක් වූ අතර ක්ෂයකිරීමේ ගාස්තු පෙන්වා දී ඇති පරිදි වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය

2015.02.20 සිට බලාත්මක වන පරිදි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ නව අමාත්‍යාංශය පිහිටුවීමෙන් පසුව, මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් පහත දැක්වෙන අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන ලදී.

| | |
|--------------------------------|-----------------------------------|
| සුනිමල් සේනාරත්න මහතා | - සභාපති |
| කේ.පී.පී.එච්. මිහිරිපැන්න මහතා | - නියෝජ්‍ය සභාපති |
| ටියුඩර් එස්. අමරසිංහ මහතා | - ක්‍රියාකාරී අධ්‍යක්ෂ |
| බියංකා ගමගේ මිය | - අධ්‍යක්ෂ (භාණ්ඩාගාරයේ නියෝජිත) |
| ජේ.ඒ.එස්. ජයකොඩි මහතා | - අධ්‍යක්ෂ |
| ඩී.පී. විජේසිංහ මහතා | - අධ්‍යක්ෂ |
| ඩබ්.ඒ.සී.පෙරේරා මහතා | - අධ්‍යක්ෂ |
| එම්.පී එස්. අබේරත්න මහතා | - අධ්‍යක්ෂ |
| ආර්.පී එම්. පතිරත්න මහතා | - අධ්‍යක්ෂ |

පහත නම් සඳහන් අධ්‍යක්ෂවරු මෙහි දැක්වෙන දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස් වූහ/ පත්වූහ.

සුනිමල් සේනාරත්න මහතා 2015.11.18 සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස් විය.

කේ.පී.පී.එච්. මිහිරිපැන්න මහතා 2015.11.18 සිට බලපැවැත්වෙන පරිදි සභාපති ලෙස පත්කරන ලදී.

ඩී.පී. විජේසිංහ මහතා 2015.10.23 සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස් විය.

ඩබ්.ඒ.සී.පෙරේරා මහතා 2015.11.18 සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස් විය.

ආර්.පී එම්. පතිරත්න මහතා 2015.06.08 සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස් විය.

ආචාර්ය සී.එන්.එස්. ගමගේ මහතා 2015.06.08 සිට බලපැවැත්වෙන පරිදි පත්කරන ලද අතර 2015.10.23 දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්විය.

පී.බී.ඒ. සමරකෝන් මහතා 2015.11.18 සිට බලපැවැත්වෙන පරිදි පත්කරන ලදී.

ඒ.එම්.ආර්.බී. අලහකෝන් මහතා 2015.11.18 සිට බලපැවැත්වෙන පරිදි පත්කරන ලදී.

බී.ඩී.එම්.වන්දිම මහතා 2015.11.18 සිට බලපැවැත්වෙන පරිදි පත්කරන ලදී.



එම්.එච්.එම්. ෆසාල් මහතා 2016.02.03 සිට බලපැවැත්වෙන පරිදි පත්කරන ලදී.

කොටස් තොරතුරු

සමාලෝචිත වර්ෂය පුරා සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ප්‍රමාණයෙන් සහ අගයෙන් රුපියල් මිලියන 319.4 ක් විය.

සංචිත

රු. 1,230,935,630/=ක් වූ ඉදිරියට ගෙන ආ සමුච්චිත ලාභය, ගිණුම්වල පළමු පිටුවේ දක්වා ඇති බදුවලින් පසුව ප්‍රවර්තන වසරේ ලාභය වූ රු. 26,856,301/=ට ගලපන ලදී.

සංචිතවලට වසර අවසානයේ රුපියල් 25,000,000/- ක ප්‍රාග්ධන සංචිතය සහ රුපියල් 1,689,978/- ක් වූ නිදන් අරමුදල අයත් වේ.

කොන්ත්‍රාත්වල අධ්‍යක්ෂවරුන්ගේ බැඳියා

සමාගමේ අධ්‍යක්ෂවරු සමාගමේ කිසිම කොන්ත්‍රාත්තුවකට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී නොමැත.

ආයතනික පාලනය

අධ්‍යක්ෂ මණ්ඩලය යහපත් ආයතනික පාලනය සහතික කරයි. සමාගමේ අරමුණු මෙන්ම කොටස්කරුවන්ගේ අරමුණු සහ අපේක්ෂාවන් සමග කාර්ය සාධනය අනුකූල වන බව සහතික කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමයි.

බදුකරණය

පොළී ආදායමෙන් සහ විලම්භිත බදුවලින් පැන නගින ආදායම් බදු වගකීම රු. 20,467,898/= කි. 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 16 වැනි වගන්තිය යටතේ මෙහෙයුම් ක්‍රියාකාරකම් මත ලාභය ආදායම් බද්දෙන් නිදහස් කර ඇත.

ව්‍යවස්ථාපිත ගෙවීම්

රජයට, සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට ගෙවීමට ඇති සියලුම ව්‍යවස්ථාපිත ගෙවීම් නියමිත වේලාවට නිවැරදිව ගෙවා ඇති බවට අධ්‍යක්ෂවරුන් සිය උපරිම දැනුම සහ විශ්වාසය අනුව සෑහීමකට පත් වේ.

අනුකූලතාවය

ශ්‍රී ලංකාවට හෝ වෙනත් දේශයකට අදාළ වන නීති සහ රෙගුලාසි උල්ලංඝනය වන ආකාරයේ ක්‍රියාකාරකම්වල සමාගම නිරත වී නොමැත.

අඛණ්ඩ පැවැත්ම

පූර්විකෘතික අනාගතයේ සිය මෙහෙයුම්අඛණ්ඩව පවත්වා ගැනීමට ප්‍රමාණවත් සම්පත් සමාගම සතු බවට අධ්‍යක්ෂ මණ්ඩලය සෑහීමකට පත් වෙයි. ඒ අනුව, සමාගමේ ගිණුම් පිළියෙල කිරීමේදී අඛණ්ඩ පැවැත්ම සංකල්පය ආදේශ කිරීම අප අඛණ්ඩව සිදු කරන්නෙමු.



විගණකවරුන් පත්කිරීම

2015.12.31න් අවසන් මාස නවයක කාලසීමාව සඳහා සමාගමේ ගිණුම් විගණනය සඳහා විගණකවරුන් ලෙස වරලත් ගණකාධිකාරීන් වන M/S BDO Partners ආයතනය විගණකාධිපතිවරයා විසින් නම් කරනු ලැබූ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරන ලදී. අධ්‍යක්ෂවරුන් දන්නා දුරට විගණකවරුන්ට සමාගම සමග හෝ එහි පරිපාලිත සමාගම් සමග ඔවුන්ගේ නිදහසට බලපෑමක් විය හැකි කිසිදු සම්බන්ධතාවයක් නොමැත.

අධ්‍යක්ෂවරුන් සඳහා සහ වෙනුවෙන්

සමාගමේ ලේකම්

තිනුන්ෂල් සර්විසස් ඇන්ඩ් කොමර්ෂල් ඒජන්සීස් (පුද්) සමාගම
(Sec/555/91), අංක 28, රෝස්මිඩ් පෙදෙස, කොළඹ 07.



සමාලෝචිත වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මසකට එක් වරක් පදනමින් වාරික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වන ලදී. මූල්‍ය පාලනය සහතික කිරීමේදී සහ පවත්වා ගැනීමේදී සංයුක්ත සැලැස්ම සහ වාර්ෂික අයවැය ප්‍රධාන සාධන පත්‍ර වූ අතර මූල්‍ය වර්ෂය ආරම්භයේදී සියලු රේඛීය කළමනාකරුවන් විමසා ඒවා පිළියෙල කරනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.

මාසික කාර්ය සාධන වාර්තා පෙර මාසයේ වාර්තා සමග සංසන්දනය කරනු ලබන අතර තදනන්තර මාසික රැස්වීම්වලදී අයවැය නීතිපතා සහාගත කරන ලදී. මෙම වාර්තාව ඉලක්ක සහිතව මූල්‍ය සහ මෙහෙයුම් කාර්ය සාධනය පිළිබඳ කාලීන වාර්තා සපයන අතර සමාගමේ ලාභය සහ අලාභය සම්බන්ධයෙන් සඵල කළමනාකරණ තීරණ ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයට හැකියාව ලබා දෙයි.

විගණන කමිටුව

භාණ්ඩාගාරය නියෝජනය කරන්නා වූ අධ්‍යක්ෂවරයා විගණන කමිටුවේ මූලසූත දැරිය යුතු අතර කමිටුව තවත් විධායක නොවන අධ්‍යක්ෂවරු දෙදෙනෙකු සහිතව ක්‍රියාත්මක වූ අතර එය අධ්‍යක්ෂ මණ්ඩලයේ අනු කමිටුවක් ලෙස කටයුතු කරන අතර වඩා ඉහළ ස්වෘද්ධීන්වයක් සහතික කිරීම බාහිර ආයතනයකට පිරිනමා ඇති අභ්‍යන්තර විගණනය විසින් එයට සේවය සපයන ලදී.

අර්න්ස්ට් ඇන්ඩ් යං ඇඩ්වයිසරි සර්විසස් (පුද්) සමාගම වර්ෂය තුළදී අභ්‍යන්තර විගණකවරුන් ලෙස කටයුතු කරන ලදී. ප්‍රධාන කාර්යාලයට අමතරව කොළඹ, අඹේවෙල සහ දිගන කර්මාන්ත ශාලාවල නේවාසික නිලධාරීන් සහිතව මෙහෙයුම් කටයුතු සිදුකරන ශාඛා කාර්යාල ඔවුන් සතුය.

අභ්‍යන්තර විගණකවරුන් විසින් පිළියෙල කරනු ලබන විගණන සැලැස්මක් වර්ෂය ආරම්භයේදී විගණන කමිටුවේ අනුමතිය සඳහා ඉදිරිපත් කරනු ලබන අතර මෙම සැලැස්ම ප්‍රකාරව වසර පුරාම අභ්‍යන්තර විගණන විමසුම් හා පරීක්ෂාවන් සිදුකරනු ලබයි. විගණන අනාවරණයන් පිළිබඳ විස්තරාත්මක වාර්තා පළමුව අදහස් සහ ප්‍රතිචාර සඳහා අදාළ කළමනාකරුවන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග සාකච්ඡා කරනු ලැබේ. මෙම අදහස් මත පදනම්ව, සාරාංශ වාර්තාවක් සකස් කොට විගණන කමිටුවේ සමාලෝචනය සහ පසු විපරම් ක්‍රියා මාර්ග සඳහා ඉදිරිපත් කරනු ලැබේ. විගණන කමිටුව මසකට වරක් රැස්වේ.

ආයතනික කළමනාකරණය

තම කොටස්කරුවන්ට සාධාරණ නිරවද්‍යතාවයකින් යුතුව සමාගමේ මූල්‍ය තත්ත්වය නියෝජනය වන පරිදි නිසි විගණන වාර්තා සමාගම පවත්වා ගන්නා බවට අධ්‍යක්ෂ මණ්ඩලය වග බලා ගනී. එසේම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති සහ සහ සමාගම් පනතේ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනු ලබන බවට සහ ඉදිරිපත් කරනු ලබන බවට ඔවුන් සහතික වෙයි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல.
My No.

FLS/C/MILCO/15/01

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

26 May 2017

To the shareholder of the
MILCO (Private) Limited

Report of the Auditor General on the Financial Statements of the MILCO (PRIVATE) Limited for
the year ended 31 December 2015

සීමාසහිත මිල්කෝ (පුද්) සමාගමේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය
සඳහා වූ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත්
ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31
දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
154 (1) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ සිදුකරන ලදී. මෙම විගණනය සිදුකිරීම සඳහා රාජ්‍ය
අංශයේ වෘත්තීයෙහි නියැලී වරලත් ගණකාධිකාරී සමාගමක් මට සහාය වන ලදී.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම
මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම
සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල
කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය යැයි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන අභ්‍යන්තර පාලනය අධ්‍යක්ෂ
මණ්ඩලයේ (“අධ්‍යක්ෂ මණ්ඩලය”) වගකීම වේ.

විගණකගේ වගකීම
මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. ආචාර ධර්මවල
අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද
යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති
අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස
පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය
ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය
මත පදනම් වේ. එම අවදානම තක්සේරු කිරීම්වලදී, අවස්ථානුකූලව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස
ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය
විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට
අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා
ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම
පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත
බව මාගේ විශ්වාසයයි.

තත්වාගණනය කළ මතය සඳහා පදනම

- (අ) නොනිම් ප්‍රාග්ධන වැඩ
1) වාර්තාකරණ දිනයට සැලකිය යුතු කාල සීමාවක් පුරා ප්‍රයෝජනයට ගෙන නොතිබූ රු. 107,777,780/- ක්
වටිනා යෝගට මිශ්‍රකිරීමේ යන්ත්‍රාගාරය මෙයට ඇතුළත් වේ. එවැනි දීර්ඝ කාලයක් පුරා යන්ත්‍රාගාරය
ප්‍රයෝජනයට ගෙන නොතිබීම, යන්ත්‍රාගාරයේ හානිකරණයක් පිළිබඳ ඇඟවීමක් වන අතර, වත්කම්
හානිකරණය පිළිබඳ ශ්‍රී.ල.ගි.ප්‍රමිති-36 මගින් නියම කර ඇති පරිදි හානිකරණය සඳහා පරීක්ෂා කිරීම අවශ්‍ය
වේ.



කෙසේ වෙතත්, වාර්තාකරණ දිනය වන විට කළමනාකාරිත්වය විසින් භානිකරණය සඳහා පරීක්ෂාවක් සිදු කර නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාර්තාකරණ දිනය වන විට එහි තක්සේරුව පිළිබඳව සැඟිමකට පත්වීමට අපට නොහැකි විය.

- 2) සමාගමේ කර්මාන්ත ශාලා තුනක් නවීකරණය පිණිස දරන ලද රු. 6,617,560,269/- ක පිරිවැයක් සහ කිරි පිරිසැකසුම් යන්ත්‍රාගාරයක් බඩල්ගම ස්ථාපිත කිරීම පිණිස දරන ලද රු. 429,172,328/- ක පිරිවැයක් මීට අයත් වේ. සමාගමේ ඉහළ නංවන ලද ධාරිතාව සපුරාලීමට අපේක්ෂිත කිරි සැපයුම ප්‍රමාණවත් නොවනු ඇතැයි වත්මන් කළමනාකාරිත්ව වාර්තා/ ලිපි ගනුදෙනු සහ විමසීම් මත පදනම්ව අපි නිරීක්ෂණය කළෙමු. ඉහත ප්‍රකාශ කර ඇති පරිදි, මෙය ශේෂ භානිකරණය පිළිබඳ හැඟවීමක් වන අතර එබැවින්, වත්කම් භානිකරණය පිළිබඳ ශ්‍රී.ල.ගි.ප්‍රමිති-36 මගින් නියම කර ඇති පරිදි භානිකරණය සඳහා පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, වාර්තාකරණ දිනය වන විට කළමනාකාරිත්වය විසින් භානිකරණය සඳහා පරීක්ෂාවක් සිදු කර නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාර්තාකරණ දිනය වන විට එහි තක්සේරුව පිළිබඳව සැඟිමකට පත්වීමට අපට නොහැකි විය.

ආ) ලැබුණු නැව් බඩු තොග වෙනුවෙන් දීර්ඝ කාලීනව ගෙවිය යුතු මුදල්

23 වන සටහනේ විස්තර කර ඇති පරිදි සමාගමේ කර්මාන්ත ශාලා තුනක් නවීකරණය කිරීම සඳහා රු. 300,640,103/= ක වටිනාකමින් යුත් ගෙවිය යුතු ශේෂයට අදාළ තෙවන පාර්ශවීය තහවුරු කිරීම් මා වෙත සපයනු නොලැබීය.

සමාගමේ වාර්තාවල ස්වභාවය නිසාවෙන්, වාර්තාකරණ දිනයට ඉහත කී ශේෂයේ පූර්ණතාවය සහ නිරවද්‍යතාව පිළිබඳව අපට සැඟිමකට පත්වන ආකාරයෙන් අනෙකුත් විගණන පටිපාටි ඉටුකිරීමට අපට නොහැකි විය.

තත්වාගණනය කළ මතය

මාගේ මතය අනුව, මතය සඳහා පදනම පිළිබඳ ඡේදයේ විස්තර කොට ඇති කරුණු පිළිබඳ බලපෑම් හැරුණු විට, මෙම මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා ගිණුම්කරණ ජර්මිනි ප්‍රකාරව, 2015 දෙසැම්බර් 31 දිනට සීමාසහිත මිල්කෝ (පුද්) සමාගමෙහි මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන්වූ වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය සහ මුදල් ප්‍රවාහ පිළිබඳ සත්‍ය හා සාධාරණ මතයක් ලබා දෙයි.

අනෙකුත් නෛතික සහ නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2007 අංක 07 දරන සමාගම් පනතේ 163(2) වගන්තියෙන් නියම කර ඇති පරිදි, මම පහත දෑ ප්‍රකාශ කරන්නෙමි:

අ) මතය සඳහා පදනම සහ විගණනයේ විෂය පථය සහ සීමා ඉහත ප්‍රකාශිත පරිදි වේ.

ආ) මාගේ මතය අනුව:

- විගණනය සඳහා අවශ්‍ය කරනු ලබන සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා ලබාගත් අතර, අපේ විමර්ශනයෙන් පෙනී යන ප්‍රමාණයට සමාගම විසින් නිසි ගිණුම් වාර්තා තබාගෙන ඇත.
- සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වන වගන්තියේ අවශ්‍යතා හා අනුකූල වේ.

පාර්ලිමේන්තුවට වාර්තා කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී සභාගත කරනු ඇත.

එච්.එම්. ගාමිණී විජේසිංහ
විගණකාධිපති



| | | 2015 දෙසැම්බර් 31න් අවසන් වසර සඳහා රු | 2014 දෙසැම්බර් 31න් අවසන් මාස 9ක කාල සීමාව සඳහා රු. |
|-------------------------------------------------------------|----|---------------------------------------|-----------------------------------------------------|
| ආදායම | 3 | 7,584,727,777 | 5,627,620,660 |
| විකුණුම් පිරිවැය | | <u>(7,011,965,727)</u> | <u>(4,856,647,872)</u> |
| දළ ලාභය | | 572,762,050 | 770,972,788 |
| අනෙකුත් මෙහෙයුම් ආදායම | 4 | <u>353,057,479</u> | <u>174,764,543</u> |
| | | 925,819,529 | 945,737,331 |
| පරිපාලන වියදම් | | (617,282,945) | (472,517,379) |
| බෙදාහැරීමේ වියදම් | | (201,941,435) | (189,137,155) |
| අනෙකුත් වියදම් | 5 | <u>(67,777,030)</u> | <u>(1,348,902)</u> |
| මෙහෙයුම්වලින් ලාභ | | 38,818,119 | 282,733,895 |
| මූල්‍ය ආදායම | 6 | 73,076,212 | 61,925,734 |
| මූල්‍ය වියදම | 7 | <u>(108,076,590)</u> | <u>(96,500,495)</u> |
| බදු වලට පෙර ශුද්ධ ලාභය/ (අලාභය) | 8 | 3,817,741 | 248,159,134 |
| ආදායම් බදු වියදම් | 9 | (20,467,898) | (6,201,217) |
| වසර සඳහා බදු වලින් පසු ශුද්ධ ලාභය/ (අලාභය) | | <u><u>(16,650,157)</u></u> | <u><u>241,957,917</u></u> |
| අනෙකුත් විස්තීරණ ආදායම | | | |
| නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම මත බදු වලට පෙර ආයුගණක ලාභ/ (අලාභ) | | <u>43,506,458</u> | <u>(27,031,726)</u> |
| බදු වලට පසු අනෙකුත් මුළු විස්තීරණ ආදායම | | 43,506,458 | (27,031,726) |
| මුළු විස්තීරණ ආදායම | | <u><u>26,856,301</u></u> | <u><u>214,926,191</u></u> |
| කොටසක් සඳහා මූලික ඉපැයුම් | 10 | (0.52) | 7.57 |

වරහන් තුළ ඇති සංඛ්‍යාවලින් දැක්වෙනුයේ අඩු කිරීම්ය

05 වන පිටුවේ සිට 36 වන පිටුව දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි අත්‍යාවශ්‍ය කොටසක් වන්නේය.

කොළඹ
2017 මැයි 18



මිල්කෝ (පුද්ගලික) සමාගම

2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය

| වත්කම් | සටහන | 2015 දෙසැම්බර් 31 දිනට | 2014 දෙසැම්බර් 31 දිනට 2014 |
|-------------------------------------------|------|---------------------------|-----------------------------------|
| | | රු | රු |
| ජංගම නොවන වත්කම් | | | |
| දේපළ, පිරිසිදු හා උපකරණ | 11 | 1,479,986,458 | 1,199,726,830 |
| නොනීම් ප්‍රාග්ධන වැඩ | 12 | 6,735,781,479 | 5,947,060,383 |
| කල්පිරීම දක්වා රඳවා ගත් මූල්‍ය සාධන පත්‍ර | 16 | 967,851,460 | 996,388,159 |
| දිගුකාලීන අත්තිකාරම් | 13 | 3,077,925,645 | - |
| මුළු ජංගම නොවන වත්කම් | | 12,261,545,042 | 8,143,175,372 |
| ජංගම වත්කම් | | | |
| කොට | 14 | 649,969,734 | 654,542,820 |
| වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ | 15 | 930,050,921 | 1,244,842,344 |
| ලැබිය යුතු ආදායම් බදු | 26 | 21,393,847 | - |
| කල්පිරීම දක්වා රඳවා ගත් මෙවලම් | 16 | 150,304,551 | 265,001,043 |
| මුදල් හා මුදලට සමාන දෑ | 17 | 33,253,707 | 26,611,927 |
| මුළු ජංගම වත්කම් | | 1,784,972,760 | 2,190,998,134 |
| මුළු වත්කම් | | 14,046,517,802 | 10,334,173,506 |
| ස්කන්ධ සහ බැරකම් | | | |
| ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ සංචිත | | | |
| ප්‍රකාශිත ප්‍රාග්ධනය | 18 | 319,454,060 | 319,454,060 |
| ප්‍රාග්ධන සංචිත | 19 | 25,000,000 | 25,000,000 |
| ප්‍රත්‍යාගණන සංචිතය | | 336,454,462 | 336,454,462 |
| නිදන් අරමුදල | 20 | 1,689,978 | 1,689,978 |
| රඳවාගත් ඉපැයුම් | | 1,257,791,931 | 1,230,935,630 |
| කොටස් හිමියන්ගේ අරමුදල | | 1,940,390,431 | 1,913,534,130 |
| ජංගම නොවන බැරකම් | | | |
| විලම්භිත බදු බැරකම් | 21 | 28,214,500 | 23,679,444 |
| පොලී රහිත ණය ගැනීම් | 22 | 2,108,063 | 2,108,063 |
| පොලී සහිත ණය ගැනුම් - දීර්ඝ කාලීන | 22 | 5,671,067,321 | 459,037,810 |
| ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට ගෙවිය යුතු | 23 | 3,799,067,113 | 5,020,014,987 |
| විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් - පාරිතෝෂිකය | 24 | 516,891,001 | 501,564,018 |
| විලම්භිත ආදායම රජයේ ප්‍රදානය | 25 | 60,662,036 | 79,866,848 |
| මුළු ජංගම නොවන බැරකම් | | 10,078,010,034 | 6,086,271,170 |
| ජංගම බැරකම් | | | |
| වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ | 26 | 488,262,509 | 909,304,197 |
| ගෙවිය යුතු ආදායම් බදු | 27 | - | 3,658,164 |
| පොලී දරන ණය ගැනුම් - කෙටි කාලීන | 22 | 1,119,615,137 | 883,008,244 |
| බැංකු අයිරා | 28 | 420,239,691 | 538,397,601 |
| මුළු ජංගම බැරකම් | | 2,028,117,337 | 2,334,368,206 |
| මුළු ස්කන්ධ සහ බැරකම් | | 14,046,517,802 | 10,334,173,506 |


වරහන් තුළ ඇති සංඛ්‍යාවලින් දැක්වෙනුයේ අඩු කිරීම්ය

බැඳීම් සහ අසම්භාව්‍යයන්

29 සහ 30

05 වන පිටුවේ සිට 36 වන පිටුව දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි අත්‍යාවශ්‍ය කොටසක්


මෙම මූල්‍ය ප්‍රකාශ 2007 අංක 07 දරන සමාගම් පනතේ අවශ්‍යතාවයන්ට අනුකූලව පිළියෙල කර ඇති බව මම සහතික කරමි.



එස්.ඒ. ආනන්ද රත්න මහතා
සහකාර මූල්‍ය කළමනාකරු

මෙම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අනුමත කොට අත්සන් තබන ලදී.



කේ.පී.පී.එච්. මිහිරිපැන්න මහතා
සභාපති



එස්.ඒ.එස්. ජයකොඩි මහතා
අධ්‍යක්ෂ

කොළඹ
2017 මැයි 18
SSR/dm

මිල්කෝ (පුද්ගලික) සමාගම

2015 දෙසැම්බර් 31 දිනට ස්කන්ධ වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය



| | ප්‍රකාශිත ප්‍රාග්ධනය රු | ප්‍රාග්ධනය සංචිතය රු | ප්‍රත්‍යාගණන සංචිතය රු | නිදන් අරමුදල රු | රඳවාගත් ඉපැයුම් රු | එකතුව රු |
|----------------------------------------------------|-------------------------------|----------------------------|------------------------------|-----------------------|--------------------------|----------------------|
| 2014 මාර්තු 31 දිනට ශේෂය (නැවත ප්‍රකාශිත) | 319,454,060 | 25,000,000 | 336,454,462 | 1,689,978 | 1,016,009,439 | 1,698,607,939 |
| වසර සඳහා ඉද්ධ ලාභය | - | - | - | - | 241,957,917 | 241,957,917 |
| අනෙකුත් විස්තීරණ ආදායම | - | - | - | - | (27,031,726) | (27,031,726) |
| 2014 දෙසැම්බර් 31 දිනට ශේෂය | <u>319,454,060</u> | <u>25,000,000</u> | <u>336,454,462</u> | <u>1,689,978</u> | <u>1,230,935,630</u> | <u>1,913,534,130</u> |
| වසර සඳහා ඉද්ධ අලාභය | - | - | - | - | (16,650,157) | (16,650,157) |
| අනෙකුත් විස්තීරණ ආදායම | - | - | - | - | 43,506,458 | 43,506,458 |
| 2015 දෙසැම්බර් 31 දිනට ශේෂය | <u>319,454,060</u> | <u>25,000,000</u> | <u>336,454,462</u> | <u>1,689,978</u> | <u>1,257,791,931</u> | <u>1,940,390,431</u> |

වරහන් තුළ ඇති සංඛ්‍යාවලින් දැක්වෙනුයේ අඩු කිරීම්ය

05 වන පිටුමේ සිට 36 වන පිටුව දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි අත්‍යාවශ්‍ය කොටසක්

කොළඹ
2017 මැයි 18



මිල්කෝ (පුද්ගලික) සමාගම

2015 දෙසැම්බර් 31 දිනට මුදල් ප්‍රවාහ ප්‍රකාශය

| | 2015 දෙසැම්බර් 31 දිනට | 2014 දෙසැම්බර් 31 දිනට |
|-------------------------------------------------------------------------------------------------------------------|---------------------------|---------------------------|
| | රු | රු |
| මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහය | | |
| බදුකරණයට පෙර ශුද්ධ ලාභය | 3,817,741 | 248,159,134 |
| පහත දැ සඳහා ගැලපීම් ; | | |
| - දේපළ, පිරිසත හා උපකරණ ක්ෂයවීම | 260,027,049 | 150,184,230 |
| - ආයෝජනවලින් ආදායම | (73,076,212) | (61,925,734) |
| - බදු අධි වෙන් කිරීම ලාභයට පුනස්ථාපනය කිරීම | (161,291,918) | - |
| - පොලී වියදම් | 93,512,932 | 87,689,789 |
| - කල්බදු පොලිය | 9,267,133 | 8,810,706 |
| - විලම්භිත ප්‍රදාන මත පිළිගත් ආදායම | (22,222,444) | (11,227,928) |
| - බොල් සහ අධිමාන ණය සඳහා ප්‍රතිපාදනය | 993,655 | 9,194,051 |
| - විනිමය ලාභ | (67,851,169) | (5,073,611) |
| - ස්ථාවර වත්කම් බැහැර කිරීම මත ලාභය/අලාභය | - | (6,074) |
| - නිර්වචන ප්‍රතිලාභ සැලසුම් සඳහා ප්‍රතිපාදනය -පාරිතෝෂිකය | 79,207,709 | 57,962,076 |
| - ඉවත්කළ භාණ්ඩ ලියා හැරීම | 2,676,936 | 2,689,934 |
| | <u>121,243,671</u> | <u>238,297,439</u> |
| කාරක ප්‍රාග්ධන වෙනස්කම්වලට පෙර මෙහෙයුම් ලාභය | 125,061,412 | 486,456,573 |
| නොග භාණ්ඩවල (වැඩිවීම)/ අඩුවීම | 1,896,150 | (51,189,200) |
| වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දේවල (වැඩිවීම/අඩුවීම) | 296,064,588 | 81,734,401 |
| වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දේවල (වැඩිවීම/අඩුවීම) | (259,749,770) | (70,510,656) |
| | <u>38,210,968</u> | <u>(39,965,455)</u> |
| මෙහෙයුම්වලින් උත්පාදිත මුදල් | <u>163,272,380</u> | <u>446,491,118</u> |
| ගෙවූ පොලිය | (93,512,932) | (87,689,789) |
| ගෙවූ බදු - ආර්ථික සේවා ගාස්තු සහ ආදායම් බද්ද | (23,251,674) | (13,805,722) |
| නිර්වචන ප්‍රතිලාභ සැලසුම්වල ගෙවීම් - පාරිතෝෂිකය (වැඩිවීම)/ අඩුවීම | (20,374,268) | (17,680,285) |
| | <u>(137,138,874)</u> | <u>(119,175,796)</u> |
| මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය | <u>26,133,506</u> | <u>327,315,322</u> |
| ආයෝජන ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහ | | |
| දේපළ, පිරිසත හා උපකරණ අත්කර ගැනීම | (63,676,962) | (90,879,314) |
| ඉදිකිරීම් කාර්යයන්හිදී දේපළ, පිරිසත හා උපකරණවල ආයෝජන | (1,265,330,811) | (44,092,687) |
| ගෙවන ලද දිගුකාලීන අත්තිකාරම් | (3,077,925,645) | - |
| භාණ්ඩාගාරයෙන් ලැබුණු ණය | 4,345,757,033 | - |
| පශු සම්පත් බැහැරකිරීමෙන් ලත් මුදල් | - | 86,000 |
| ලැබූ පොලිය | 73,076,212 | 61,925,734 |
| දේපළ, පිරිසත හා උපකරණ බැහැර කිරීමෙන් ලත් මුදල් | - | 926,839 |
| ඉවත් කිරීම/ (නව) කෙටිකාලීන සහ දිගුකාලීන ආයෝජන | 211,084,360 | (25,133,578) |
| ආයෝජන ක්‍රියාකාරකම්වලින් ශුද්ධ මුදල් | <u>222,984,187</u> | <u>(97,167,006)</u> |
| මූල්‍ය ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහය | | |
| රජයෙන් ලත් ප්‍රදානය | 3,017,633 | 49,932,434 |
| ගෙවන ලද කල්බදු කුලිය | (48,707,299) | (29,837,330) |
| වසර තුළ ප්‍රදානය කළ ණය | - | 20,012,750 |
| ණය සහ ණයගැනුම් ආපසු ගෙවීම් | (78,628,337) | (57,972,381) |
| මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ශුද්ධ මුදල් | <u>(124,318,003)</u> | <u>(17,864,527)</u> |
| මුදල් හා මුදලට සමාන දේවල ශුද්ධ වැඩිවීම | <u>124,799,690</u> | <u>212,283,789</u> |
| වසර ආරම්භයේ මුදල් සහ මුදලට සමාන දැ (සටහන අ) | (511,785,674) | (724,069,463) |
| වසර ආරම්භයේ මුදල් සහ මුදලට සමාන දැ (සටහන ආ) | <u>(386,985,984)</u> | <u>(511,785,674)</u> |
| වසර ආරම්භයේදී | | සටහන අ |
| බැංකුවල තිබූ ශේෂ | 22,813,784 | 28,734,485 |
| අතැති සුළු මුදල් | 3,798,143 | 5,013,679 |
| | <u>26,611,927</u> | <u>33,748,164</u> |
| බැංකු අයිරා | (538,397,601) | (757,817,627) |
| | <u>(511,785,674)</u> | <u>(724,069,463)</u> |
| වසර අවසානයේදී | | සටහන ආ |
| බැංකුවල තිබූ ශේෂ | 27,273,015 | 22,813,784 |
| අතැති සුළු මුදල් | 5,980,692 | 3,798,143 |
| | <u>33,253,707</u> | <u>26,611,927</u> |
| බැංකු අයිරා | (420,239,691) | (538,397,601) |
| | <u>(386,985,984)</u> | <u>(511,785,674)</u> |
| වරහන් තුළ ඇති සංඛයා අඩුකිරීම් පෙන්වූම කරයි | | |
| 05 වන පිටුවේ සිට 36 වන පිටුව දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි අත්‍යාවශ්‍ය කොටසකි | | |



1. ගිණුම්කරණ ප්‍රතිපත්ති

1.1 ආයතනික තොරතුරු

1.1.1 නෛතික සහ නිත්‍යවාස ස්වභාවය

සීමාසහිත මිල්කෝ (පුද්ගලික) සමාගම (සමාගම) යනු ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සහ එහි නිත්‍ය වාසය සහිත සීමිත බැඳීම් සමාගමකි.

“ සීමාසහිත ලංකා කිරියා කිරි කර්මාන්ත (පුද්) සමාගම ” ලෙස මෙම සමාගම 1996 මැයි 09 දින සංස්ථාගත කර ඇත. සමාගමේ නම “ සීමාසහිත මිල්කෝ (පුද්) සමාගම ” ලෙස 2001 ජූලි 23 වන දින වෙනස් කරනු ලැබීය. ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු ජාතික කිරි සංවර්ධන මණ්ඩලය අතර ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව, සීමාසහිත ලංකා කිරි නිෂ්පාදන සමාගමට 1998 පෙබරවාරි 3 දින වන විට අයත් වූ සහ එම සමාගම භාවිතා කළ (ඉඩම් හැර) සියලු දේපළ, පිරිසිදු හා උපකරණවල අයිතිය සහ සීමාසහිත ලංකා කිරි නිෂ්පාදන (පුද්) සමාගම විසින් එම දිනය වන විට භාවිතා කළ ඉඩම් සහ ගොඩනැගිලිවල බදු අයිතිය, 1998 පෙබරවාරි 04 වන දින සිට සමාගම වෙත මාරුකර තිබේ. එසේ මාරු කරන ලද වත්කම්වල ශුද්ධ වටිනාකම රු 306,500,020 කි. තවද, 2000 අගෝස්තු 08 දිනැති ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසමෙහි ලිපියට අනුව බදුගත් ඉඩම හා ගොඩනැගිලිවල වාර්ෂික කල්බදු කුලිය වන රු. 20,427,900/- ක මුදල, ඒකාබද්ධ ව්‍යාපාරය බවට පත් කිරීමේ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව අත් හැර දමා ඇත. බද්ධ ව්‍යාපාර ගිවිසුම තවදුරටත් බලාත්මක නොවූව ද එකී රජයේ ඉඩම හා ගොඩනැගිලිවලට අදාළ ගිණුම්වල උචිත ගැලපීම් සමාගම සිදුකර නොමැත.

සමාගමේ ලියාපදිංචි කාර්යාලය අංක 46/56, නවම මාවත, කොළඹ 02 යන ස්ථානයේ පිහිටා ඇති අතර, ප්‍රධාන ව්‍යාපාරික කටයුතු ද එම ස්ථානයේ සිදු කරනු ලබයි. සමාගමේ ප්‍රධාන කර්මාන්තශාලා නාරාහේන්පිට, අඹේවෙල, දිගන හා පොළොන්නරුව යන ස්ථානවල පිහිටා ඇත.

1.1.2 ප්‍රධාන ක්‍රියාකාරකම් සහ මෙහෙයුම්වල ස්වභාවය

වර්ෂය තුළ දී සමාගම විසින් සිදු කළ ප්‍රධාන ක්‍රියාකාරකම් වූයේ කිරි එකතු කිරීම, පිරිසැකසුම, ඇසිරීම, බෙදාහැරීම හා කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමයි.

1.1.3 නිකුත් කිරීමට බලය පැවරූ දිනය

2017 අගෝස්තු 18 වන දින අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවක් ප්‍රකාරව 2015 දෙසැම්බර් 31න් අවසන් වසර සඳහා මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට බලය පවරන ලදී.

1.1.4 මූල්‍ය ප්‍රකාශ සඳහා වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය දරයි. මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම “ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශය ” යන කොටසෙහි දැක්වේ.

1.2 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සාරාංශය

1.2.1 පොදු ගිණුම්කරණ ප්‍රතිපත්ති

1.2.1.1 මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ පදනම

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS / LKAS) අනුකූලව මූල්‍ය ප්‍රකාශ සකස් කර ඇත.



1.2.1.2 ගිණුම් පදනම

සාධාරණ අගය අනුව ගණන් බැලූ ඇතැම් වත්කම් සහ වගකීම් හැරුණු විට මෙම මූල්‍ය ප්‍රකාශන ඓතිහාසික පිරිවැය සම්ප්‍රදාය යටතේ සකස් කර ඇත.

1.2.1.3 කෘත්‍යාත්මක බසහ ඉදිරිපත් කිරීමේ ව්‍යවහාර මුදල

අදාළ අස්ථිත්වය ක්‍රියාත්මක වන මූලික ආර්ථික පරිසරයෙහි ව්‍යවහාර මුදල භාවිතා කොට මූල්‍ය ප්‍රකාශනවල අඩංගු අයිතම මනිනු ලැබේ. (කෘත්‍යාත්මක ව්‍යවහාර මුදල) සමාගමේ කෘත්‍යාත්මක බසහ ඉදිරිපත් කිරීමේ ව්‍යවහාර මුදල වන ශ්‍රී ලංකා රුපියල් වලින් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරනු ලැබේ.

1.2.1.4 අනුකූලතා ප්‍රකාශය

2015 දෙසැම්බර් 31 දිනට සමාගමෙහි මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය, විස්තීරණ ආදායම් ප්‍රකාශය, ස්කන්ධ වෙනස්වීම් සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ සමාගමේ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ සටහන් (මූල්‍ය ප්‍රකාශ) ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී.ල.මු.ව.ප්‍ර/ ශ්‍රී.ල.ගි.ප්‍ර.) ප්‍රකාරව පිළියෙල කර ඇත.

මෙම මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම 2007 අංක 7 දරන සමාගම් පනතට අනුකූලය.

1.2.1.5 අඛණ්ඩ පැවැත්ම

අඛණ්ඩ පැවැත්ම සඳහා සමාගමට ඇති හැකියාව පිළිබඳව සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ඇගයීමක් සිදු කරනු ලදුව, පූර්වාපේක්ෂිත අනාගතය තුළ ව්‍යාපාර කටයුතුවල නිරත වීමට අවශ්‍ය සම්පත් සමාගම සතු බවට සැහීමට පත්විය. තව ද, සමාගමට අඛණ්ඩ පැවැත්මකට ඇති හැකියාව ගැන සැලකිය යුතු සැකයක් ඇතිකරන අවිනිශ්චිතතාවක් කළමනාකාරිත්වයට දැනගන්නට නැත. එබැවින්, "අඛණ්ඩ පැවැත්ම" පදනම් කොට ගෙන මූල්‍ය ප්‍රකාශන තවදුරටත් සකස් කරනු ලැබේ.

1.2.1.6 සංසන්දනාත්මක තොරතුරු

සමාගම විසින් ගිණුම්කරණ ප්‍රතිපත්ති සංගතව ආදේශ කර ඇති අතර ඒවා පෙර වසරේ යොදාගත් ප්‍රතිපත්ති සමග අනුරූප වේ. අවශ්‍ය තන්හි ඉකුත් වසරේ සංඛ්‍යා සහ පාඨ වත්මන් වසරේ ඉදිරිපත් කිරීමට ගැලපෙන පරිදි යළි සකසා ඇත.

1.2.1.7 විදේශීය මුදල් ගනුදෙනු

සියලු විදේශ විනිමය ගනුදෙනු, ගනුදෙනු කළ දිනයන්ට අදාළ විනිමය අනුපාතයෙන් වාර්තාකරණ මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරනු ලැබේ.

විදේශ මුදලින් අගය දක් වා ඇති මුදල් වත්කම් සහ බැරකම් වසර අවසානයේ පවතින විදේශ විනිමය අනුපාතය භාවිතා කරමින් ශ්‍රී ලංකා රුපියල් වලින් සමාන මුදලට පරිවර්තනය කරනු ලබන අතර එහි ප්‍රතිඵල වශයෙන් සිදුවන ලාභ හෝ පාඩු විස්තීරණ ආදායම් ප්‍රකාශයෙහි ගිණුම්ගත කර ඇත.

මුදල්මය නොවන වත්කම් සහ බැරකම්, වටිනාකම් නිශ්චය කරන අවස්ථාවේ පැවති විනිමය අනුපාත යොදාගනිමින් පරිවර්තනය කරනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ලාභ සහ අලාභ සඳහා හේතු අනෙකුත් විස්තීරණ ආදායමේ ගිණුම් ගත කොට ඇත.



1.2.1.8 ද්‍රව්‍යමයභාවය සහ සමූහනය

සමාන අයිතම අයත් වන එක් එක් ද්‍රව්‍යමය පන්ති මූල්‍ය ප්‍රකාශනවල වෙන වෙනම දක්වා ඇත. ස්වභාවයෙන් හෝ කර්තව්‍යයන් අසමාන අයිතම, ඒවා ද්‍රව්‍යමය නොවන්නේ නම් වෙන වෙනම ඉදිරිපත් කරනු ලැබේ.

1.2.1.9 තීරණාත්මක ගිණුම්කරණ ඇස්තමේන්තු සහ විනිශ්චයන්

අ) විනිශ්චයන්

ගිණුම්කරණ ප්‍රතිපත්ති උපයෝගී කර ගැනීමේ ක්‍රියාදාමයේදී, මූල්‍ය ප්‍රකාශනවල පිළිගත් ප්‍රමාණ කෙරෙහි වඩාත්ම වැදගත් බලපෑම් ඇතිකරන ඇස්තමේන්තු කිරීම් සම්බන්ධ ඒවා හැරුණු විට, කළමනාකාරිත්වය විනිශ්චයන් සිදු කොට ඇත.

ආ) ඇස්තමේන්තු සහ උපකල්පන

සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, වාර්තා කොට ඇති ආදායම්, වියදම්, වත්කම් සහ බැරකම් ප්‍රමාණ සහ වාර්තාකරණ දිනයට අසම්භාව්‍ය වගකීම් හෙළිදරව් කිරීම කෙරෙහි බලපාන්නා වූ විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන කළමනාකාරිත්වය සිදුකිරීම අවශ්‍ය වේ.

මිලභ මුදල් වර්ෂය තුළ වත්කම් සහ බැරකම්වල ධාරණ අගයන්ට ප්‍රමාණාත්මක ගැලපුම් කිරීමට සිදුවන සැලකිය යුතු අවදානමක් සහිත, මූල්‍ය තත්වයේ දිනට ඇස්තමේන්තු අවිනිශ්චිතතාවේ අනාගතය සහ අනෙකුත් වැදගත් මූලාශ්‍රවලට අදාළ වැදගත් උපකල්පන සැලකිල්ලට ලක් කර තිබේ.

1.3 වත්කම් සහ වත්කම් තක්සේරු කිරීමේ පදනම

1.3.1 දේපළ, පිරිසත හා උපකරණ

අ) මැනුම

සියලු දේපළ, පිරිසත සහ උපකරණ ආරම්භයේදී පිරිවැය අනුව වාර්තා කරනු ලැබේ. අනතුරුව දේපළ, පිරිසත සහ උපකරණ අයතමයන් ප්‍රත්‍යාගණනය කිරීමේදී එබඳු වත්කම් අයත්වන සම්පූර්ණ අයිතම පන්තිය ප්‍රත්‍යාගණනය කරනු ලැබේ.

එදිනෙදා අළුත්වැඩියාවන් බැහැර කොට, දේපළ, පිරිසත හා උපකරණ ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ සමුච්චිත ක්ෂයවීම් සහ වටිනාකමේ සමුච්චිත හානි අඩු කළ පිරිවැයටය. පිළිගැනීමට අවශ්‍ය නිර්ණායක සපුරා තිබේ නම් එම පිරිවැයට දේපළ, පිරිසත සහ උපකරණවල කොටසක් ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවන අවස්ථාවේදී දරන්නට සිදුවන පිරිවැය ඇතුළත් වේ. දේපළ, පිරිසත සහ උපකරණවල වැදගත් කොටස් කලින් කලට ප්‍රතිස්ථාපනය කිරීම අවශ්‍ය වන්නේ නම්, සමාගම එබඳු කොටස්, විශේෂිත ප්‍රයෝජ්‍ය ආයුකාලයක් සහිත තනි තනි වත්කම් සේ සලකා ඒ අනුව එම අයිතම ක්ෂය කරනු ඇත.

ප්‍රධාන පරීක්ෂණයක් සිදුකරනු ලබන විට, පිළිගැනීමේ නිර්ණායක සපුරා ඇත්නම්, එහි පිරිවැය දේපළ, පිරිසත සහ උපකරණ ප්‍රතිස්ථාපනයක් ලෙස ධාරණ අගය තුළ පිළිගනු ලබනු ඇත. අනෙක් සියලු අළුත්වැඩියාවන් සහ නඩත්තු පිරිවැය, එම පිරිවැය දරනු ලැබූ අවස්ථාවේ ලාභ හෝ අලාභවල හඳුනාගනු ඇත.

දේපළ, පිරිසත හෝ උපකරණ අයිතමයක් බැහැර කිරීම මත හෝ එය භාවිතයෙන් හෝ බැහැර කිරීමෙන් අනාගත ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂා නොකරන්නේ නම්, එම අයිතමය පිළිගැනීමක් නැති අයිතමයක් වනු ඇත. පිළිගැනීම බැහැර කිරීමෙන් ලැබෙන කිසියම් ලාභයක් හෝ පාඩුවක් (බැහැර කිරීමෙන් ලැබූ ආදායම සහ වත්කමෙහි ධාරණ අගය අතර වෙනස) වේ නම් එය වත්කම පිළිගැනීම අත්හිටවූ වර්ෂයේ විස්තීරණ ගිණුම් ප්‍රකාශයට ඇතුළත් කර ඇත.



ආ) දේපළ, පිරිසත හා උපකරණවල ප්‍රයෝජනවත් ජීවිත කාලය

සෑම වාර්තාකරණ දිනකටම වත්කමක ශේෂ අගය, ප්‍රයෝජනවත් ජීවිත කාලය සහ ක්ෂය කිරීමේ ක්‍රමවේද සමාගම විසින් සමාලෝචනය කරනු ලැබේ. මෙම අගයන්, අනුපාත සහ ක්‍රමවේද ඇස්තමේන්තු කිරීමේදී වෘත්තීය විශේෂඥයන්ගේ මතය අනුව කළමනාකාරිත්වය එළඹී විනිශ්චයන් ක්‍රියාවට නංවනු ලැබේ.

ඇ) ක්ෂයවීම

දේපළ, පිරිසත සහ උපකරණයක එක් එක් කොටසේ ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ජීවිත කාලය පුරා සරල රේඛීය පදනම මත ලාභයේ හෝ පාඩුවේ ක්ෂයවීම හඳුනා ගනු ලබන අතර එසේ කරනුයේ වත්කමෙහි අන්තර්ගතවන අනාගත ආර්ථික ප්‍රතිලාභයන්හි පරිභෝජනය කිරීමේ අපේක්ෂිත රටාව, එම ක්‍රමය ඉතා සමීපව පිළිබිඹු කරන නිසාය.

මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ ලබාගෙන ඇති වත්කම් ක්ෂය කරනු ලබන්නේ කල්බදු කාල සීමාව හෝ එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය යන කාල දෙකින් අඩු කාලය මතය.

ආර්ථික වශයෙන් ප්‍රයෝජන එලදායි ජීවිත කාල පහත දැක්වේ.

| | |
|------------------------|-----------------------|
| ගොඩනැගිලි | වසර 20ට වැඩි |
| පිරිසත හා යන්ත්‍රෝපකරණ | වසර 04 සිට 15 ට වැඩි |
| ලී බඩු සහ සවිකිරීම් | වසර 03 සිට 05ට වැඩි |
| විද්‍යාගාර උපකරණ | වසර 03 සිට 05ට වැඩි |
| මෝටර් රථ | වසර 08 සිට 15 ට වැඩි |
| මෙවලම් හා උපකරණ | වසර 03 සිට 10ට වැඩි |
| කාර්යාලීය උපකරණ | වසර 2.5 සිට 05 ට වැඩි |
| බෝතල් හා ඇසුරුම් භාජන | වසර 04 ට වැඩි |
| පරිගණක | වසර 02 සිට 04ට වැඩි |
| බෝතල් ශීතකරණ | වසර 2.5 සිට 05ට වැඩි |
| මෘදුකාංග | වසර 03ට වැඩි |
| කිරි භාජන | වසර 05ට වැඩි |

වත්කමක ක්ෂයවීම ආරම්භ වනුයේ එය ප්‍රයෝජනය සඳහා ගත හැකි අවස්ථාවේ සිට වන අතර ක්ෂයවීම නවතිනුයේ විකිණීම සඳහා යැයි වත්කම වර්ගීකරණය කළ දිනයේ හෝ වත්කම ඉවත කරන දිනය යන දිනවලින් කලින් පැමිණෙන දිනයේය.

ඈ) ප්‍රතිසංස්කරණ පිරිවැය

මූලික තක්සේරු කළ කාර්යසාධන ප්‍රමිතියෙන් අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ ප්‍රකෘතිමත් කිරීම හෝ පවත්වාගෙන යාම පිණිස දේපළ, පිරිසත සහ උපකරණ අළුත්වැඩියාව හෝ නඩත්තුව සඳහා දැරූ වැය, එලෙස දැරූ විටදී වියමදක් ලෙස පිළිගනු ලැබේ.

ඉ) පිළිගැනීම බැහැර කිරීම

දේපළ, පිරිසත හෝ උපකරණ අයිතමයක් බැහැර කිරීම මත හෝ එය භාවිතයෙන් හෝ බැහැර කිරීමෙන් අනාගත ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂා නොකරන්නේ නම්, එම අයිතමය පිළිගැනීමක් නැති අයිතමයක් වනු ඇත. වත්කම පිළිගැනීම බැහැර කිරීමෙන් ලැබෙන කිසියම් ලාභයක් හෝ පාඩුවක් ගණනය කරනු ලබන්නේ බැහැර කිරීමෙන් ලැබූ ආදායම සහ වත්කමෙහි ධාරණ අගය අතර වෙනස ලෙසය.



1.3.2 කල්බදු

(අ) මූල්‍ය කල්බදු - සමාගම කල්බදුකරු වන විට

හිමිකාරිත්වයට ආනුෂංගික සියලු අවදානම් සහ ප්‍රතිලාභ සාරනුකූලව පවරනු ලැබූ විටදී ඒවා මූල්‍ය වත්කම් ලෙස වර්ගීකරණය කරනු ලැබේ. මූල්‍ය කල්බදු මගින් අත්කර ගන්නා වත්කම් මනිනු ලබන්නේ සමුච්චිත ක්ෂයවීම සහ සමුච්චිත භානිකරණ අලාභ අඩු කොට, ඒවායේ සාධාරණ වටිනාකමට හෝ ආරම්භයේදී අවම කල්බදු ගෙවීමේ වත්මන් වටිනාකම යන ඒවායින් වඩා අඩු දැට සමාව වටිනාකමටය.

බදුහිමියාට ගෙවිය යුතු අනුරූපී මුදල බැරකමක් සේ පෙන්නුම් කරනු ලැබේ. අනාගත කාල සීමා සඳහා වෙන් කරනු ලැබූ මූල්‍ය ගාස්තු සටහන්වල වෙනම හෙළිදරව් කොට ඇත.

එක් එක් වර්ෂය සඳහා අදාළ කුලී බැඳීමේ පොලී මූලිකාංගය, එක් එක් කාලසීමාව සඳහා බැරකමේ ඉතිරි ශේෂය මත නියත ආවර්තිත පොලී අනුපාතයක් නිපැයීම පිණිස බදු කාලසීමාව පුරා විස්තීරණ ප්‍රකාශයේ සටහන් කරනු ලැබේ.

කල්බදු දේපලට හෝ ඒ මත වැඩි දියුණු කිරීම් සඳහා පිරිවැය ප්‍රාග්ධන ගත කරනු ලබන අතර කල් බද්දේ ඉතිරිව ඇති කාලසීමාව හෝ ප්‍රයෝජනවත් ජීවිත කාලය යන දෙකින් වඩා කෙටි කාලය පුරා ක්ෂය කරනු ලැබේ.

මූල්‍ය කල්බද්දක් ප්‍රතිඵලය වන්නා වූ විකිණීමක් සහ බදු ගැනීමේ ගනුදෙනුවකට අදාළ වත්කම්වල ධාරණ අගය මත කවර හෝ විකුනුම් ආදායම් අතිරික්තයක් බදු වාරය පුරා විලම්බිත කර ක්‍රමක්ෂයකරනු ලැබේ.

ආ) මෙහෙයුම් කල්බදු

කල්බදු කාලය යටතේ වත්කමක සියලු අවදානම් සහ ප්‍රතිලාභ කල්බදු හිමිකරු විසින් සැබවින්ම දරන විටදී, එම කල්බදු මෙහෙයුම් කල්බදු ලෙස වර්ගීකරණය කරනු ලැබේ.

මෙහෙයුම් කල්බදු යටතේ ගෙවනු ලබන කල්බදු ගෙවීම් (රක්ෂණ සහ නඩත්තු වැනි සේවා පිරිවැය හැර) සරල මාර්ගික පදනමක් මත කල්බදු කාලය පුරා ආදායම් ප්‍රකාශය තුළ වියදමක් ලෙස පෙන්වා ඇත.

1.3.3 මූල්‍ය නොවන වත්කම් භානිකරණය

සෑම වාර්තාකරණ දිනයකදීම කිසියම් වත්කමක් භානි වීමේ ඇඟවීමක් ඇත්දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා සමාගම විසින් ඇස්මෙන්තු කරනු ලැබේ. එවැනි භානිකරණ ලක්ෂණ පවතින විට හෝ වත්කම් සඳහා වාර්ෂික භානිකරණ පරීක්ෂාවන් අවශ්‍ය විට සමාගම වත්කමෙහි නැවත අය කර ගත හැකි අගය ඇස්තමේන්තු කරනු ලැබේ. වත්කමක ආපසු අයකර ගත හැකි අගය යනු වෙනත් වත්කම් හෝ වත්කම් කාණ්ඩවලින් බෙහෙවින් පරිබාහිරව, එම වත්කම මුදල් ගලා ඒමක් සිදු නොකරන්නේ නම්. අදාළ වත්කමෙහි හෝ මුදල් ජනනය කරන ඒකකයෙහි, විකුණුමට වියදම් වන පිරිවැය සහ භාවිතයේ අගය අඩු කරන ලද සාධාරණ අගයයි. වත්කමක ධාරණ අගය එහි ආපසු අය කර ගත හැකි අගය ඉක්මවා යන විට වත්කම භානිකරණය වී ඇති බව සලකන අතර එහි නැවත අය කර ගත හැකි අගය පහත හෙලනු ලැබේ. භාවිතා කිරීමේ වටිනාකම තක්සේරු කිරීමේදී මුදලේ කාල අගය හා වත්කමට විශේෂිත අවදානම්වල වර්තමාන වෙළඳපොළ තක්සේරු නිරූපනය වන අයුරින් බදු පෙර වට්ටම් අනුපාත භාවිතා කොට ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහ වර්තමාන අගය තෙක් වට්ටම් කරනු ලැබේ.

අබණ්ඩ මෙහෙයුම්වල භානිකරණ පාඩු, විස්තීරණ ආදායම් ප්‍රකාශයේ භානි වූ වත්කමේ කර්තව්‍ය හා සංගත වියදම් කාණ්ඩවල හඳුනාගනු ලැබේ.



කීර්තිනාමය හැර වත්කම් සම්බන්ධයෙන් සෑම වාර්තාකරණ දිනයකටම ඇගයීමක් සිදු කරන අතර ඒ තුළින් පෙර හඳුනාගත් භානිකරණ අලාභ තවදුරටත් නොපවතින බවට හා ඒවා අඩුවී ඇති බවට යම් නිරීක්ෂණ කර ඇත්දැයි විමසා බලයි. මණ්ඩලය විසින් වත්කමේ එවැනි නිරීක්ෂණයක් ඇත්නම් ආපසු එය අයකර ගත හැකි අගය ඇස්තමේන්තු කරයි.

කළින් හඳුනාගත් භානිකරණ අලාභයක් ප්‍රතිවර්ත කරනුයේ අවසන් භානිකරණ අලාභය හඳුනාගනු ලැබූ අවස්ථාවේ සිට වත්කමේ ආපසු අයකරගත හැකි අගය නිර්ණය කිරීම සඳහා භාවිතාකළ ඇස්තමේන්තුවල වෙනසක් සිදුව ඇත්නම් පමණි. එසේ සිදුව ඇති විටදී, වත්කමේ ධාරණ අගය එහි ආපසු අයකරගත හැකි අගය දක්වා ඉහළ නංවනු ලැබේ. ඉහළ නංවනු ලැබූ අගය, පෙර වසරවලදී වත්කම සඳහා භානිකරණ අලාභයක් හඳුනාගෙන නොමැති නම්, ක්ෂයවීම අඩුකොට නිර්ණය කරනු ලැබීමට ඉඩ තිබූ ධාරණ අගය "ඉක්මවා යාමට" නොහැක. එබඳු ප්‍රත්‍යාවර්තනයක් විස්තීරණ ආදායම් ප්‍රකාශයේ හඳුනාගනු ලැබේ.

1.3.4 නොනිම් ප්‍රාග්ධන වැඩ

වත්කම ප්‍රථම වරට උපයෝජනයට යොදවන විට, දැනට ඉටුවන ප්‍රාග්ධන වැඩ අදාළ වත්කම් ගිණුමට මාරු කරනු ලැබේ.

1.3.5 මූල්‍ය වත්කම්

පහත සඳහන් කාණ්ඩවලට සමාගම තම වත්කම් වර්ග කරනු ලබයි; ඒවා නම් ලාභය හා අලාභය මගින් සාධාරණ අගයක් ඇති මූල්‍ය වත්කම්, ණය සහ ලැබිය යුතු දෑ විකිණීමට ඇති සහ කල්පිරීම දක්වා රඳවාගත් මූල්‍ය වත්කම් වේ. මූල්‍ය වත්කම් අත්කර ගනු ලැබූ කාර්යය මත වර්ගීකරණය රඳා පවතී. මූලික පිළිගැනීම මත සිය මූල්‍ය වත්කම්වල වර්ගීකරණය කළමනාකාරිත්වය තීරණය කරන අතර, මෙම වර්ග නාමය සෑම වාර්තාකරණ දිනකදීම නැවත ඇගයීමට පාත්‍ර කරයි.

1.3.5.1 මූලික හඳුනාගැනීම සහ මිණුම්කරණය

මූලික හඳුනා ගැනීමේදී සමාගම තම මූල්‍ය වත්කම් වර්ගීකරණය නිර්ණය කරයි. ආරම්භයේදී සියලු මූල්‍ය වත්කම් සාධාරණ අගය සමග හඳුනාගනු ලැබේ. සාධාරණ අගය රහිත වත්කම් සෘජුවම ආරෝපණය කළ හැකි ගනුදෙනු පිරිවැය සහ ලාභ අලාභ අනුව හඳුනාගනු ලැබේ.

වෙළඳපොළ සම්ප්‍රදාය සහ නියෝග මගින් නියමිත කාලරාමුවක් තුළ භාරදිය යුතු මූල්‍ය වත්කම් මිලට ගෙන හෝ විකුණා ඇත්නම් ඒවා විකිණීම හෝ මිලට ගැනීම සිදුවූ දිනයේදී හඳුනාගනු ඇත. එනම් වත්කම මිලට ගැනීමට හෝ විකිණීමට සමාගම එකඟ වූ දිනයයි.

මුදල්, ස්ථිර තැන්පතු සහ වෙළඳාමෙහි සහ වෙනත් ලැබිය යුතු දේවල ආයෝජන සමාගමේ මූල්‍ය වත්කම්වලට අයත් වේ.

1.3.5.2 පසු ගණන මිණුම්කරණය

මූල්‍ය වත්කම්වල තදනන්තර මිණුම්කරණය එම වත්කම්වල වර්ගීකරණය මත පහත සඳහන් අයුරින් සිදුවේ.

(අ) ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයක් ඇති මූල්‍ය වත්කම්

ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයක් ඇති මූල්‍ය වත්කම්වලට විකිණීම සඳහා තබාගත් මූල්‍ය වත්කම් සහ ලාභ, අලාභ මගින් ආරම්භයේදී සාධාරණ අගය මත හඳුනාගත් මූල්‍ය වත්කම්, ලාභ හා අලාභ මගින් සාධාරණ අගයට මුලින්ම හඳුනාගැනීම මත නිමිති කළ මූල්‍ය වත්කම් අයත් වේ. විකිණීම සඳහා හෝ නුදුරු අනාගතයේදී නැවත මිලට ගැනීම සඳහා ලබාගත් මූල්‍ය වත්කම් විකිණීමට තබාගත් මූල්‍ය වත්කම් ලෙස වර්ගීකරණය කරනු ලැබේ.



(ආ) ණය සහ ලැබිය යුතු දෑ

ණය සහ ලැබිය යුතු දෑ සක්‍රීය වෙළඳපොළක මිල ගණන් ඉදිරිපත් කර නොමැති ස්ථාවර සහ නිශ්චය ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වේ. මූලික පිළිගැනීමට තදනන්තරව, ණය හා ලැබිය යුතු දෑ ගණනය කරනු ලබන්නේ යම් භානිකරණ අලාභ අඩුකොට සඵල පොළී ක්‍රමවේදය (EIR) භාවිතා කරමින් ක්‍රමකිෂිත පිරිවැයටය. ක්‍රමකිෂිත පිරිවැය ගණනය කරනු ලබනුයේ අත්පත් කර ගැනීම මත යම් වට්ටමක් හෝ අධි මිලක් සහ සඵල පොළී අනුපාතයේ අනුකලන කොටසක් වන ගාස්තු හෝ පිරිවැය සැලකිල්ලට ගනිමිනි. සඵල පොළී අනුපාත ක්‍රමකිෂිත විස්තීරණ ආදායම් ප්‍රකාශයේ මූල්‍ය ආදායමේ අන්තර්ගත කරනු ලැබේ. භානිකරණයෙන් මතු වන අලාභ විස්තීරණ ආදායම් ප්‍රකාශයේ මූල්‍ය පිරිවැයෙහි පිළිගනු ලැබේ.

(ඇ) කල්පිරීම දක්වා රඳවාගත් ආයෝජන

ස්ථාවර සහ නිශ්චයනීය ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් සහ ස්ථාවර කල්පිරීම් සමාගමට කල්පිරීම දක්වා රඳවා ගැනීමේ ධනාත්මක අභිප්‍රායක් සහ හැකියාවක් ඇති විටදී ඒවා කල් පිරීම දක්වා රඳවා ගැනීම සේ වර්ගීකරණය කරනු ලැබේ. මූලික ගණනය කිරීමෙන් පසුව කල්පිරීම දක්වා රඳවා ගනු ලැබූ ආයෝජන භානි අඩු කොට සඵල පොළී ක්‍රමවේදය භාවිතා කරමින් තදනන්තරව ක්‍රමකිෂිත පිරිවැය අනුව ගණනය කරනු ලැබේ. ක්‍රමකිෂිත පිරිවැය ගණනය කරනු ලබනුයේ අත්පත් කර ගැනීම මත යම් වට්ටමක් හෝ අධි මිලක් සහ සඵල පොළී අනුපාතයේ අනුකලන කොටසක් වන ගාස්තු හෝ පිරිවැය සැලකිල්ලට ගනිමිනි. සඵල පොළී අනුපාත ක්‍රමකිෂිත විස්තීරණ ආදායම් ප්‍රකාශයේ මූල්‍ය ආදායමේ අන්තර්ගත කරනු ලැබේ. භානිකරණයෙන් මතු වන අලාභ විස්තීරණ ආදායම් ප්‍රකාශයේ මූල්‍ය පිරිවැයෙහි පිළිගනු ලැබේ.

(ඈ) විකිණීම සඳහා ඇති මූල්‍ය ආයෝජන

විකිණීම සඳහා ඇති මූල්‍ය ආයෝජනවලට ස්කන්ධ සහ සහ ණය සුරැකුම් ඇතුළත්ය. විකිණීම සඳහා ඇති ලෙස වර්ගීකරණය කර ඇති ස්කන්ධ ආයෝජන වනුයේ විකුණුම සඳහා වර්ගීකරණය කර නොමැති හෝ ලාභය හෝ අලාභය මඟින් සාධාරණ අගයට නිමිති කොට නොමැති ඒවාය. මෙම කාණ්ඩයේ ණය සුරැකුම්පත් වනුයේ අවිනිශ්චිත කාලයක් සඳහා රඳවා ගැනීමට අදහස් කරන සහ ද්‍රවශීලතා අවශ්‍යතාවලට ප්‍රතිචාර වශයෙන් හෝ වෙළඳපොළ තත්වයන්හි වෙනස්වීම්වලට ප්‍රතිචාර වශයෙන් විකිණීමට ඉඩ ඇති සුරැකුම්පත් වේ.

මූලික මිනුම්කරණයෙන් පසු, විකිණීම සඳහා ඇති මූල්‍ය ආයෝජන තදනන්තරව සාධාරණ අගයට මනිනු ලැබේ.

උපලබ්ධි නොවූ ලාභ හෝ අලාභ, විකිණීම සඳහා පවතින ස්කන්ධ (වෙනත් විස්තීරණ ආදායම) යටතේ හඳුනා ගැනේ. ආයෝජනය බැහැර කරනු ලැබීමේදී, ස්කන්ධ යටතේ ඊට අදාළව පෙර හඳුනාගත් ලාභ හෝ අලාභ ආදායම් ප්‍රකාශයේදී 'වෙනත් මෙහෙයුම් ආදායම' යටතේ හඳුනා ගනී. සමාගම විසින් සමාන සුරැකුම්වලින් එක් ආයෝජනයකට වඩා දරණ අවස්ථාවන්හිදී, ප්‍රථමයෙන් ලැබ ප්‍රථමයෙන් නිකුත් කරන පදනම යටතේ විකිණීමට නියමිතය. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන මඟින් උපයනු ලබන පොළී ආදායම, සඵල පොළී අනුපාතය මත ගණනය කර පොළී ආදායම යටතේ ප්‍රකාශ කරන අතර ලාභාංශ ලැබීමේ අයිතිය තහවුරු වූ පසු ආදායම් ප්‍රකාශයේ 'වෙනත් මෙහෙයුම් ආදායම' යටතේ හඳුනාගනී. එවැනි ආයෝජන භානිකරණය මත වන අලාභ විස්තීරණ ආදායම් ප්‍රකාශයේ 'මූල්‍ය ආයෝජන මත භානිකරණ අලාභවල' හඳුනාගන්නා අතර විකිණීම සඳහ පවතින සංචිතයෙන් ඉවත් කරනු ලැබේ.

විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කම් කෙටි කාලීනව විකිණීමට ඇති හැකියාව සහ අභිලාෂය තවදුරටත් යෝග්‍ය ද යන්න විමසීම පිණිස සමාගම විකිණීමට ඇති සිය මූල්‍ය වත්කම්වල ඇගයීමක් සිදු කරයි. අක්‍රීය වෙළඳපොළ නිසා මෙම මූල්‍ය වත්කම් විකිණීමට සමාගමට නොහැකි වන කළ සහ විකිණීමට කළමනාකාරිත්වයෙහි අභිප්‍රාය පූර්විකිෂිත අනාගතය තුළ වෙනස් වන කළ, දුර්ලභ අවස්ථානුගත තත්වයන් තුළ සමාගම මෙම මූල්‍ය වත්කම් නැවැත් වර්ගීකරණය කිරීමට ඉඩ ඇත. මූල්‍ය වත්කම් ණය සහ ලැබිය යුතු දේවල නිර්වචනයට යෝග්‍ය වන කළ සහ කල්පිරීම දක්වා මෙම වත්කම් පූර්විකිෂිත අනාගතය තුළ තබා ගැනීමට අභිලාශය සහ හැකියාව සමාගමට ඇති කළ, ණය සහ ලැබිය යුතු දෑ හැටියට නැවත වර්ග කිරීම, සමාගමට එම වත්කම එලෙස තබා ගැනීමට අභිලාශය සහ හැකියාව ඇත්නම් පමණක් සිදු කළ හැක.



විකිණීම සඳහා ප්‍රතිවර්ගීකරණයට භාජන කිරීමෙන් පසු පවතින මූල්‍ය වත්කමක් සඳහා, ස්කන්ධවල හඳුනාගත් එම වත්කමට පෙරාතුව ලැබුණ පාඩුවක් හෝ ලාභයක් වේ නම්, එය සඵල පොළී අනුපාතය භාවිතා කොට ආයෝජනයේ ඉතිරි ආයු කාලය සඳහා ක්‍රමක්ෂය කරනු ලැබේ. නව ක්‍රමක්ෂය පිරිවැය සහ අපේක්ෂිත මුදල් ප්‍රවාහය අතර වෙනස ද, වත්කමෙහි ඉතිරි ආයු කාලය සඳහා සඵල පොළී අනුපාතය උපයෝගී කොට ගෙන ක්‍රමක්ෂය කරනු ලැබේ. අනතුරුව වත්කම අපහරණය වූ බව නිර්ණය වේ නම්, ස්කන්ධවල වාර්තා වූ ප්‍රමාණය ප්‍රතිවර්ගීකරණය කොට විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට ඇතුළත් කරනු ලැබේ.

1.3.5.3 හඳුනාගැනීම ඉවත් කිරීම

අ) වත්කමෙන් මුදල් ප්‍රවාහ ලබා ගැනීමේ අයිතිය කල් ඉකුත්වූ විට, හෝ

ආ) සමාගම වත්කමෙන් මුදල් ප්‍රවාහ ලබා ගැනීමේ අයිතිය පවරා ඇති අවස්ථාවක හෝ ලැබුණු මුදල් ප්‍රවාහ කිසිදු ප්‍රමාදයකින් තොරව තුන්වන පාර්ශවයකට ගෙවීම "හරහා ගමන් කිරීමේ" වැඩපිළිවෙලක් තුළ බැඳීමක් ලෙස බාර ගෙන විට, සහ

වත්කමෙහි සියලු අවදානම් ප්‍රතිඵල සහ පරිදානයන් සමාගම විසින් මාරුකර තිබී හෝ වත්කමෙහි සියලු අවදානම් සහ පරිදාන සමාගම පවරා ඇති විට හෝ වත්කමේ සියලු අවදානම් සහ ප්‍රතිලාභ සමාගම සාරානුකූලව පවරා හෝ රඳවා ගෙන නොමැති විට

මූල්‍ය වත්කමක් (හෝ අදාළ තන්හි මූල්‍ය වත්කමෙන් කොටසක් හෝ සමාන මූල්‍ය වත්කම් කාණ්ඩයකින් කොටසක්) හඳුනාගැනීම ඉවත් කිරීම සිදුවේ.

වත්කමකින් මුදල් ප්‍රවාහ ලබා ගැනීමේ අයිතිය සමාගම පවරා හෝ 'හරහා ගමන් කිරීමේ' වැඩපිළිවෙලකට එළඹ ඇති විටදී සහ වත්කමේ සියලු අවදානම් සහ පරිදාන සාරානුකූලව පවරා හෝ රඳවා ගෙන හෝ එහි පාලනය පවරා නොමැති විටදී, සමාගම වත්කමේ අඛණ්ඩව සම්බන්ධව සිටින ප්‍රමාණයට වත්කම පිළිගනු ලැබේ.

සමාගම ආශ්‍රිත වගකීමක් ද පිළිගන්නා අවස්ථාවකදී, සමාගම රඳවා ගෙන සිටින අයිතිවාසිකම් සහ බැඳීම් නිරූපණය වන පදනමකින් පැවැරූ වත්කම සහ සහ ආශ්‍රිත වගකීම මණිනු ලැබේ.

පවරන ලද වත්කම පිළිබඳව ඇපයක ස්වරූපය ගන්නා අඛණ්ඩ සම්බන්ධය, වත්කමේ මුල් ධාරණ වටිනාකමෙන් සහ සමාගම ආපසු ගෙවීමට අවශ්‍ය විය හැකි ප්‍රතිශ්ඨාවේ උපරිම ප්‍රමාණයෙන් වඩා අඩු දෙයට මණිනු ලැබේ.

1.3.5.4 මූල්‍ය වත්කම් හානිකරණය

සෑම වාර්තාකරණ කාලසීමාවක් අවසානයේදීම මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානිවීමේ වාස්තවික සාක්ෂි ඇත්දැයි සමාගම තක්සේරු කරයි. මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානිවී, හානි අලාභ දැරීමට සිදුවනුයේ වත්කම් ආරම්භක පිළිගැනීමෙන් පසුව සිදුවන තනි හෝ බොහෝ සිද්ධීන්හි (හානිකරණ සිද්ධියක්) ප්‍රතිඵලයක් ලෙස හානියක් සිදුව ඇති බවට වාස්තවික සාක්ෂි ඇත්නම් සහ එම හානි සිද්ධිය හෝ සිද්ධි මූල්‍ය වත්කමෙහි හෝ මූල්‍ය වත්කම් සමූහයෙහි ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන්ට විශ්වාසනීය ලෙස මිණිය හැකි බලපෑමක් ඇති කරන්නේ නම් පමණි. ණය හිමියෝ හෝ ණය හිමියන් සමූහයක් සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතා අත්විඳින බවට වන ඇහවීම්, ඔවුන් වස්තු භංගත්වයට හෝ වෙනත් මූල්‍ය ප්‍රතිසංවිධානයක් සඳහා එළඹීමේ සම්භාවිතාව සහ පැහැර හැරීම් හා සහසම්බන්ධ වන හිඟ මුදල් වෙනස්කම් හෝ ආර්ථික තත්වයන් බඳු ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන්හි මිණිය හැකි අඩුවීමක් තිබෙන බවට නිරීක්ෂණය කළ හැකි දත්ත පෙන්වුම් කිරීම ආදිය හානි පිළිබඳ සාක්ෂිවලට ඇතුළත් විය හැක.



ක්‍රමක්ෂය පිරිවැයට දැක්වෙන මූල්‍ය වත්කම්

ක්‍රමක්ෂිත පිරිවැයට දැක්වෙන මූල්‍ය වත්කම් සඳහා, කේවල වශයෙන් වැදගත් වන්නාවූ මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් කේවල වශයෙන් පවතින්නේ ද හෝ කේවල වශයෙන් වැදගත් නොවන්නා වූ මූල්‍ය වත්කම් සඳහා සාමූහිකව හානිවිම් පිළිබඳ සාක්ෂි පවතී ද නිර්ණය කිරීම සඳහා සමාගම පළමුව ඇගයීමක් සිදු කරයි. වැදගත් වූවත් නොවූවත්, කේවලව අගයනු ලැබූ මූල්‍ය වත්කමක් සඳහා හානිවිමේ වාස්තවික සාක්ෂි නොපවතින බව සමාගම නිර්ණය කරනු ලැබුවහොත්, එම වත්කම සමාන ණය අවදානම් ගතිලක්ෂණ සහිත මූල්‍ය වත්කම් කණ්ඩායමක ඇතුළත් කරන අතර හානිවිම් සඳහා සාමූහිකව ඇගයීමට ලක් කරනු ලැබේ. හානිවිම් සඳහා කේවලව අගයනු ලබන වත්කම් සහ හානිකරණ අලාභයක් හඳුනාගනු ලබන/ අඛණ්ඩව පවතින වත්කම් සාමූහික හානිවිම් ඇගයීමෙහි ඇතුළත් කරනු නොලැබේ.

හානිකරණ අලාභයක් සිදුව ඇති බවට වාස්තවික සාක්ෂි ඇත්නම්, අලාභයේ ප්‍රමාණය මණිනු ලබනුයේ වත්කමෙහි ධාරණ මුදල සහ අනාගත මුදල් ප්‍රවාහයන්හි (දැරීමට සිදුව නොමැති අනාගත ණය අලාභ හැර) වත්මන් වටිනාකම අතර වෙනස ලෙසයි. ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහ, මූල්‍ය වත්කමේ මුල් සඵල පොළී අනුපාතයට වටිටම් කරනු ලැබේ. යම් ණයක විවලා ණය අනුපාතයක් තිබේනම්, කිසියම් හානි අලාභ මැණීම සඳහා වටිටම් අනුපාතය වනුයේ ගිවිසුම යටතේ නිශ්චය කර ඇති වත්මනෙහි ක්‍රියාත්මක පොළී අනුපාතයයි.

වත්කමේ ධාරණ අගය දීමනා ගිණුමක් භාවිතා කිරීම මගින් අඩුකරනු ලබන අතර අලාභයේ ප්‍රමාණය විස්තීරණ ආදායම් ප්‍රකාශයේ පිළිගනු ලැබේ. අඩු කරන ලද ධාරණ අගය මත අඛණ්ඩව පොළී උපචිත වන අතර හානිකරණ අලාභය මැණීමේ කාර්යය සඳහා අනාගත මුදල් ප්‍රවාහ වටිටම් කිරීමට යොදා ගනු ලැබූ පොළී අනුපාතය භාවිතා කරමින් උපවය කරනු ලැබේ. පොළී ආදායම විස්තීරණ ආදායම් ප්‍රකාශයෙහි මූල්‍ය ආදායමේ කොටසක් ලෙස වාර්තා කරනු ලැබේ. අනාගතයේදී ආපසු අයකර ගැනීමේ යථාර්ථවාදී බලාපොරොත්තුවක් නොමැති විට සහ සියලු ඇප උපලබ්ධි වී ඇති විට හෝ සමාගමට පවරනු ලැබ ඇති විට ණය සහ ආශ්‍රිත දීමනා ලියා හරිනු ලැබේ. තදන්තර වර්ෂයකදී, හානිකරණය හඳුනා ගැනීමෙන් පසුව සිදුවන සිදුවීමක් නිසා ඇස්තමේන්තුගත හානිකරණ අලාභයේ ප්‍රමාණය වැඩිවුවහොත් හෝ අඩුවුවහොත්, දීමනා ගිණුම ගැලපීම මගින් කළින් පිළිගත් හානිකරණ අලාභය වැඩිකරනු හෝ අඩුකරනු ලැබේ. අනාගත ලියා හැරීමක් පසුව අයකර ගනු ලැබුවහොත්, එම අයකර ගැනීම විස්තීරණ ආදායම් ප්‍රකාශයේ මූල්‍ය පිරිවැයට බැර කරනු ලැබේ.

විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කම්

විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කම් සඳහා, ආයෝජනයක් හෝ ආයෝජන කාණ්ඩයක් හානිවි ඇත්දැයි යන්න පිළිබඳව වාස්තවික සාක්ෂි තිබේදැයි ස්ථිරව දැන ගැනීම සඳහා එක් එක් වාර්තාකරණ දිනයේදී සමාගම ඇගයීමක් සිදු කරයි. ආයෝජනයේ සාධාරණ වටිනාකම එහි පිරිවැයට අඩුවෙන් සැලකිය යුතු ලෙස හෝ දීර්ඝ කාලීනව අඩුවීම විකිණීම සඳහා ඇති ස්කන්ධ ආයෝජන සම්බන්ධයෙන් වාස්තවික සාක්ෂියක් වේ. 'සැලකිය යුතු' යන්න ආයෝජනයේ මුල් පිරිවැයට සාපේක්ෂව අගයනු ලබන අතර, 'දීර්ඝ කාලීනව' යන්න සාධාරණ වටිනාකම එහි මුල් පිරිවැයට පහළින් තිබූ කාලයට සාපේක්ෂව අගයනු ලැබේ. හානිවිම් පිළිබඳ සාක්ෂි ඇති විටදී, විස්තීරණ ආදායම් ප්‍රකාශයේ කළින් හඳුනාගත් එම ආයෝජනයේ යම් හානිකරණ අලාභ අඩුකොට, අත්කර ගැනීමේ පිරිවැය සහ වත්මන් සාධාරණ වටිනාකම ලෙස මණිනු ලැබූ සමුච්චිත පිරිවැය, අනෙකුත් විස්තීරණ ආදායමෙන් ඉවත් කරනු ලබන අතර විස්තීරණ ආදායම් ප්‍රකාශයේ පිළිගනු ලබයි.

විකිණීම සඳහා ඇති ලෙස වර්ගීකරණය කොට ඇති ණය සාධනපත්‍ර ගත් විට, ක්‍රමක්ෂිත පිරිවැයට දක්වනු ලැබූ මූල්‍ය වත්කම් සඳහා යොදාගනු ලැබූ නිර්ණායක මත පදනම්ව හානි අගයනු ලැබේ. කෙසේවෙතත්, හානිකරණය සඳහා වාර්තා කරනු ලැබූ ප්‍රමාණය යනු විස්තීරණ ආදායම් ප්‍රකාශයේ කළින් හඳුනාගනු ලැබූ එම ආයෝජනයේ කිසියම් හානිකරණ අලාභයක් අඩු කොට ක්‍රමක්ෂිත පිරිවැය සහ වත්මන් සාධාරණ අගය අතර වෙනස ලෙස මණිනු ලැබේ.

හානිකරණ අලාභය මැණීමේ කාර්යය සඳහා අනාගත මුදල් ප්‍රවාහ වටිටම් කිරීමට යොදාගනු ලැබූ පොළී අනුපාතය භාවිතා කරමින් වත්කමේ අඩුකරන ලැබූ ධාරණ වටිනාකම මත පදනම්ව, අනාගත පොළී ආදායම අඛණ්ඩව උපචිත වනු ඇත. පොළී ආදායම මූල්‍ය ආදායමේ කොටසක් ලෙස සටහන් කරනු ලැබේ.



තදනන්තර වර්ෂයකදී, ණය සාධන පත්‍රයක සාධාරණ වටිනාකම වැඩිවුවහොත් සහ එම වැඩිවීම විස්තීරණ ආදායම් ප්‍රකාශයේ භානිකරණ අලාභය හඳුනාගැනීමෙන් පසුව සිදුවන සිදුවීමකට වාස්තවිකව සම්බන්ධයක් ඇත්තේ නම්, විස්තීරණ ආදායම් ප්‍රකාශය හරහා භානිකරණ අලාභය ප්‍රතිවර්තනය කරනු ලැබේ.

1.3.6 මූල්‍ය වගකීම්

සමාගම සිය මූල්‍ය වත්කම්, උචිත පරිදි, ලාභ හෝ අලාභ හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වගකීම් ලෙස හෝ අනෙකුත් මූල්‍ය වගකීම් ලෙස වර්ගීකරණය කරනු ලැබේ. වාර්තාකරණ දිනයට, ලාභ හෝ අලාභ හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වගකීම් නොතිබුණි.

1.3.6.1 මූලික පිළිගැනීම සහ මිනුම්කරණය

සියලු මූල්‍ය වගකීම් ආරම්භයේදී සාධාරණ අගයට පිළිගනු ලැබේ. සෘජුවම ආරෝපණීය ගනුදෙනු පිරිවැය මීට අයත් වේ. සමාගමේ මූල්‍ය වගකීම්වලට ණය සහ ණය ගැනුම්, වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු මුදල් සහ බැංකු අයිරා අයත් වේ.

1.3.6.2 පසු ගණන මිනුම්කරණය

මූල්‍ය වගකීම්වල පසු ගණන මිනුම එම වත්කම්වල වර්ගීකරණය මත පහත සඳහන් අයුරින් සිදුවේ.

(අ) ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයක් ඇති මූල්‍ය වත්කම්

ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයක් ඇති මූල්‍ය වගකීම්වලට විකිණීම සඳහා තබාගත් මූල්‍ය වගකීම් සහ ලාභ, අලාභ මගින් ආරම්භයේදී සාධාරණ අගය මත හඳුනාගත් මූල්‍ය වගකීම්, ලාභ හා අලාභ මගින් සාධාරණ අගයට මුලින්ම හඳුනාගැනීම මත නිමිති කළ මූල්‍ය වගකීම් අයත් වේ. විකිණීම සඳහා හෝ නුදුරු අනාගතයේදී නැවත මිලට ගැනීම සඳහා අත්පත් කරගත් මූල්‍ය වගකීම් විකිණීමට තබාගත් මූල්‍ය වගකීම් ලෙස වර්ගීකරණය කරනු ලැබේ.

(ආ) අනෙකුත් මූල්‍ය වගකීම්

මූලික පිළිගැනීමෙන් පසුව, අනෙකුත් මූල්‍ය වගකීම් සඵල පොළී අනුපාත ක්‍රමවේදය භාවිතා කරමින් ක්‍රමක්ෂිත පිරිවැයට තදනන්තරව මනිනු ලැබේ. වගකීම් පිළිගැනීම බැහැර කළ විට මෙන්ම සඵල පොළී අනුපාත ක්‍රමවේද ක්‍රමක්ෂය ක්‍රියාදාමය හරහා ද විස්තීරණ ආදායම් ප්‍රකාශයේ ලාභ සහ අලාභ පිළිගනු ලැබේ. අත්කර ගැනීම යම් වට්ටමක් හෝ අධි මිලක් සහ සඵල පොළී අනුපාතයේ අනුකලන කොටසක් වන ගාස්තු හෝ පිරිවැය සැලකිල්ලට ගැනීමෙන් ක්‍රමක්ෂිත පිරිවැය ගණනය කරනු ලැබේ.

1.3.6.3 හඳුනාගැනීම ඉවත් කිරීම

වගකීම යටතේ වූ බැඳීම ඉටුකළ විට හෝ අවලංගු කළ විට හෝ කල් ඉකුත්වූ විට මූල්‍ය වගකීමේ හඳුනාගැනීම ඉවත් කරනු ලැබේ. පවතින මූල්‍ය වගකීමක්, සාරානුකූලව වෙනස් කොන්දේසි යටතේ එම ණය දෙන්නාගේම වෙනත් මූල්‍ය වගකීමකින් ප්‍රතිස්ථාපනය කරනු ලබන විට හෝ පවතින මූල්‍ය වගකීමක් ක්‍රමානුකූලව වෙනස් කරනු ලබන විට, එවැනි හුවමාරු කිරීමක් හෝ වෙනස් කිරීමක් මුල් වගකීම ඉවත් කිරීමක් හා නව වගකීම පිළිගැනීමක් සේ සලකනු ලබන අතර ධාරණ වටිනාකම්වල අදාළ වෙනස විස්තීරණ ආදායම් ප්‍රකාශයේ පිළිගනු ලැබේ.

1.3.6.4 මූල්‍ය සාධනපත්‍ර හිලව් කිරීම

හඳුනාගත් ප්‍රමාණයන් හිලව් කිරීමට වත්මනෙහි බලාත්මක කළ හැකි නෛතික අයිතියක් ඇත්නම් සහ ශුද්ධ පදනමක් මත බේරුම් කිරීමට අභිප්‍රායක් හෝ වත්කම් ලබා ගැනීමට සහ එකවර වගකීම් බේරුම් කිරීමට අභිප්‍රායක් ඇත්නම් පමණක්ම මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් හිලව් කොට ශුද්ධ ප්‍රමාණය මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි වාර්තා කරනු ලැබේ.



1.3.7 තොග

යල්පිනු සහ සෙමින් විකිණෙන අයිතම සඳහා නිසි වාසි ලබාදීමෙන් අනතුරුව, පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගයට තොග මනිනු ලැබේ. ශුද්ධ උපලබ්ධි අගය යනු සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී සම්පූර්ණ කිරීමේ ඇස්තමේන්තුගත පිරිවැය සහ විකිණීම සිදුකිරීමට අවශ්‍ය ඇස්තමේන්තුගත පිරිවැය අඩු කොට තොග විකිණිය හැකි මිලය.

තොග ඒවා වත්මනෙහි තිබෙන ස්ථානයට සහ තත්ත්වයට ගෙන ඒම සඳහා දරන ලද පිරිවැය පහත දැක්වෙන භාවිතා කරමින් ගිණුම්ගත කරනු ලැබේ.

- අමු ද්‍රව්‍ය - බර තැබූ සාමාන්‍ය පදනම මත නිර්ණය කළ පිරිවැයට
- නිම් භාණ්ඩ - සෘජු ද්‍රව්‍ය, සෘජු ශ්‍රම පිරිවැයට සහ සාමාන්‍ය මෙහෙයුම් ධාරිතාවයේ ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය මත නිර්ණය කළ උචිත සමානුපාතයකට
- නොනිම් වැඩ - යෙදවුම් ද්‍රව්‍යවල පිරිවැයට
- ඇසුරුම් ද්‍රව්‍ය - බර තැබූ සාමාන්‍ය පදනම මත නිර්ණය කළ පිරිවැයට
- වෙනත් තොග - බර තැබූ සාමාන්‍ය පදනම මත නිර්ණය කළ පිරිවැයට
- මාර්ගස්ථ භාණ්ඩ - සත්‍ය පිරිවැයට

1.3.8 වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු මුදල්

වෙළඳ ලැබිය යුතු දෑ ආරම්භයේදී සාධාරණ අගයට පිළිගනු ලබන අතර ඉන්පසුව ඒවා භානිවීම සඳහා වන ප්‍රතිපාදන අඩු කිරීමෙන් පසු සඵල පොළී ක්‍රමවේදය භාවිතා කරමින් ක්‍රමක්ෂිත පිරිවැයට මණිනු ලැබේ.

අනෙකුත් ලැබිය යුතු දෑ, භානිකරණය සඳහා වන ප්‍රතිපාදන අඩු කොට ඒවා උපලබ්ධි කිරීමට ඇස්තමේන්තු කර ඇති ප්‍රමාණයන්ට හඳුනාගනු ලැබේ. ප්‍රතිපාදන ප්‍රමාණය විස්තීරණ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබේ. කෙසේවුවද, සමාගමට අදාළ නොවැළැක්විය හැකි හේතු නිසා කාර්යමණ්ඩල ණය ක්‍රමක්ෂය පිරිවැය මත මනිනු ලබන්නේ නැත.

1.3.9 මුදල් හා මුදල් හා සමාන දෑ

මුදල් හා මුදල් හා සමාන දේ වලට අතැති මුදල්, ඉල්ලුම් තැන්පතු ලෙස රඳවාගෙන ඇති තැන්පතු, මුලින් මාස තුනක කල්පිරීම් සහිත අනෙකුත් කෙටිකාලීන ඉහළ ද්‍රවශීල ආයෝජන ඇතුළත් වේ. බැංකු අයිරා මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයේ ජංගම බැරකම් තුළ පෙන්වුම් කරනු ලැබේ.

1.3.10 ප්‍රකාශිත ප්‍රාග්ධනය

(අ) වර්ගීකරණය

මුදල් හෝ අනෙකුත් වත්කම් පැවරීමට බැඳීමක් නොමැති විටදී අභිමතානුසාරී ලාභාංශ සහිත සාමාන්‍ය කොටස් ස්කන්ධ ලෙස වර්ගීකරණය කරනු ලැබේ.



(ආ) ලාභාංශ

ලාභාංශ ලැබීමට කොටස් හිමියන්ගේ අයිතිය ස්ථාපිත කළ විටදී, ලාභාංශ පිළිගනු ලැබේ. ස්කන්ධ කොටස් හිමියන්ගේ අතුරු ලාභාංශ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රකාශ කරනු ලැබේ. අවසාන ලාභාංශ ගෙවනු ලබනුයේ කොටස් හිමියන් විසින් වාර්ෂික මහා සම්මේලනයේදී අනුමත කරනු ලැබූ විටදීය.

1.3.11 වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ

සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී ලබාගත් සේවාවන් සඳහා ගෙවීමට ඇති බැඳීම් වෙළඳ ගෙවිය යුතු දෑ වේ. වර්ෂයක් හෝ ඊට අඩු කාලයක් තුළ ගෙවීම් සිදුකළ යුතුවේ නම් ඒවා ජංගම වගකීම් ලෙස වර්ගීකරණය කරනු ලබන අතර එසේ නොමැති නම් ඒවා ජංගම නොවන වගකීම් ලෙස ඉදිරිපත් කෙරේ.

ආරම්භයේදී සාධාරණ අගය මත වෙළෙඳ ගෙවිය යුතු දෑ හඳුනාගන්නා අතර පසුව සඵල පොළී ක්‍රමය යොදා ගනිමින් ක්‍රමක්ෂිත පිරිවැයට මනිනු ලැබේ. වට්ටම් කිරීමේ බලපෑම නොවැදගත් බැවින් ප්‍රකාශිත පොළී අනුපාතයක් රහිත කෙටි කාලීන ගෙවිය යුතු දෑ ආරම්භක ඉන්වොයිසි කළ ප්‍රමාණයට මනිනු ලැබේ.

1.3.12 ප්‍රදාන සහ සහනාධාර

ක්‍රමික පදනමක් මත හානිපූරණය කිරීමට අදහස් කරනු ලබන ආශ්‍රිත පිරිවැය සමග ගැලපීමට අවශ්‍ය කාලසීමාව පුරා ප්‍රදාන සහ සහනාධාර විස්තීරණ ආදායම් ප්‍රකාශයට බැර කරනු ලැබේ.

සාධාරණ අගයට ඇති මූල්‍ය නොවන ප්‍රදාන ඇතුළුව වත්කම් ආශ්‍රිත ප්‍රදාන, මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයේ විලම්බනය කරනු ලබන අතර ආශ්‍රිත වත්කමේ ප්‍රයෝජ්‍ය ආයු කාලය පුරා විස්තීරණ ආදායම් ප්‍රකාශයට බැර කරනු ලැබේ.

ආදායම් ආශ්‍රිත ප්‍රදාන ඒවා ලැබිය යුතු කාල සීමාව තුළ විස්තීරණ ආදායම් ප්‍රකාශයේ පිළිගනු ලැබේ.

1.3.13 ජංගම සහ විලම්භිත බදු ආදායම

අ) ජංගම බදු

වත්මන් සහ පූර්ව කාල සීමා සඳහා ජංගම ආදායම් බදු වත්කම් සහ බැරකම් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් අයකර ගැනීමට හෝ ගෙවීමට අපේක්ෂා කරනු ලබන ප්‍රමාණය මනිනු ලැබේ.

මූල්‍ය ප්‍රකාශ වල වාර්තා කර ඇති පරිදි ආදායම් බදු සඳහා ප්‍රතිපාදන පදනම්ව ඇත්තේ ආදායම් සහ වියදම් මූලිකාංග මත වන අතර 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ සහ එහි තදනන්තර සංශෝධනයන්හි විධිවිධාන ප්‍රකාරව ගණනය කර ඇත.

ආ) විලම්භිත බදුකරණය

බැරකම් ක්‍රමවේදය යොදා ගනිමින් විලම්භිත බදු සපයනු ලැබ ඇත්තේ, මූල්‍ය වාර්තාකරණ කාර්යයන් සහ බදු කාර්යයන් සඳහා භාවිතා කරනු ලබන ප්‍රමාණයන් සඳහා වත්කම් සහ බැරකම් අතර ධාරණ ප්‍රමාණවල තාවකාලික වෙනස්කම්වලට විධිවිධාන සලස්වමිනි.

සියලු තාවකාලික වෙනස්කම් සඳහා විලම්භිත බදු වත්කම් සහ බැරකම් පිළිගනු ලැබේ. සියලු අඩුකළ හැකි තාවකාලික වෙනස්කම් සහ අභාවිත බදු ණය සහ අභාවිත බදු අලාභ ඉදිරියට ගෙන යාම ප්‍රයෝජනයට ගත හැකි බදු අයකළ හැකි ලාභයක් තිබීමේ හැකියාව ඇති ප්‍රමාණයට සියලු අඩුකළ හැකි තාවකාලික වෙනස්කම්, අභාවිත බදු ණය සහ අභාවිත බදු අලාභ ඉදිරියට ගෙන යාම සඳහා විලම්භිත බදු වත්කම් පිළිගනු ලැබේ.



විලම්බිත බදු වල ශුද්ධ ධාරණ ප්‍රමාණය එක් එක් මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයේ දිනයට සමාලෝචනය කරනු ලබන අතර විලම්බිත බදු වත්කම්වල සියල්ල හෝ කොටසක් ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉඩ දීම පිණිස බදු අයකළ හැකි ප්‍රමාණවත් ලාභයක් පැවැතීම තවදුරටත් සම්භාවී නොවන ප්‍රමාණයට අඩු කරනු ලැබේ.

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයේ දිනට පනවා ඇති හෝ පැනවීමට නියමිත බදු අනුපාත සහ බදු නීති මත පදනම්ව, වත්කම උපලබ්ධි වූ හෝ බැරකම පියවනු ලැබූ වර්ෂයට අදාළ කර ගැනීමට අපේක්ෂා කරනු ලබන බදු අනුපාතයන්ට අනුව විලම්බිත බදු වත්කම් සහ බැරකම් ගණනය කරනු ලැබේ.

ස්කන්ධවල සෘජුවම හඳුනාගෙන ඇති අයිතමයන් ආශ්‍රිත ආදායම් බදු ස්කන්ධවල පිළිගනු ලැබේ.

ජංගම බදු බැරකම් සහ වත්කම් හිලවී කිරීම පිණිස නෛතිකව බලාත්මක කළ යුතු හිමිකමක් වේ නම් සහ එම බදු අයකළ හැක අස්තීත්වයට එහා බදු අධිකාරීන් විසින්ම අයකරනු ලබන අදායම් බදුවලට ඒවා අදාළ වන්නේ නම් විලම්බිත බදු වත්කම් සහ බැරකම් හිලවී කරනු ලැබේ.

1.3.14 ආශ්‍රිත පාර්ශව ගනුදෙනු

වෙනත් පාර්ශවයක මූල්‍ය හෝ මෙහෙයුම් ප්‍රතිපත්ති/ තීරණ පාලනය කිරීමට හෝ සැලකිය යුතු බලපෑමක් කිරීමට එක් පාර්ශවයකට හැකියාවක් ඇති විටදී, මිලක් ගෙවන්නේද නැද්ද යන්න නොසලකා, ගනුදෙනුවට අදාළ අනාවරණයන් කරනු ලැබේ. මව් සමාගම සහ පරිපාලිත සමාගම් අතර ගනුදෙනුවක් සිදුවූයේද නැද්ද යන්න නොතකා එම ආශ්‍රිත පාර්ශව අතර සබඳතාවය අනාවරණය කළ යුතුය.

1.3.15 සේවක ප්‍රතිලාභ

(අ) සේවක ප්‍රතිලාභ සැලැස්ම විශ්‍රාම පාරිතෝෂිකය

ප්‍රතිලාභ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන පාරිතෝෂික පනතේ විධිවිධාන යටතේ ගෙවිය යුතු බව 1983 අංක 12 දරණ පනතේ ප්‍රතිපාදන සලසා ඇත. මෙම වගකීම සඳහා බාහිරින් අරමුදල් සපයනු නොලැබේ. සිදුකරන ලද ආයුගණක ඇගයීම මත පාරිතෝෂික බැරකම් පදනම් වේ. ආයුගණක ලාභ හෝ අලාභ ඒවා මතු වූ කාල සීමාවෙහි වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශයට වැය බරක් වනු ඇත නැතහොත් බැර කරනු ඇත.

සමාගමේ ආයුගණක ඇගයීම ඇත්වූයේද ඇත්දී මැනවින්ම කන්සල්ටන්ට්ට් (පුද්) සමාගම විසින් සිදුකළ ආයුගණක ඇගයීම මත පදනම් වේ. ආයුගණක ඇගයීම, වට්ටම් අනුපාත සහ අනාගත වැටුප් වර්ධක පිළිබඳ උපකල්පන සිදුකිරීම හා සම්බන්ධ වේ. මෙම ඇගයීමේදී, ඇගයීමේ සංකීර්ණතාව, පාදක කරගත් උපකල්පන සහ ඒවායේ දිගු කාලීන ස්වභාවය, අර්ථ දැක්වූ ප්‍රතිලාභ බැඳීම් වෙනස්වීම්වලට අතිශයින් සංවේදී වේ. සියලු උපකල්පන එක් එක් වාර්තාකරණ දිනයේදී සමාලෝචනය කරනු ලැබේ. ඇගයීමේදී භාවිතා කළ ප්‍රධාන උපකල්පන පිළිබඳ විස්තර 22 වන සටහනෙහි දැක්වේ. භාවිතා කළ ප්‍රධාන උපකල්පන වනුයේ මර්ත්‍යතාව, දුබලතා අනුපාත සහ ආපසු ගැනීමේ අනුපාතයි. අවසන් වැටුප් විශ්‍රාම යෝජනා ක්‍රමයක් සඳහා ප්‍රතිපාදන සැලසීමේ වේගය නිර්ණය කිරීමේදී වට්ටම් අනුපාතය සහ වැටුප් අනුපාත පිළිබඳ උපකල්පන තීරණාත්මකව වැදගත් වේ.

(ආ) අර්ථ දැක්වූ දායක සැලසුම් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල

අදාළ ප්‍රඥප්ති සහ රෙගුලාසි ප්‍රකාරව සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් සහ සේවක භාරකාර අරමුදලේ දායක මුදල් සඳහා සේවකයන් හිමිකම් ලබයි. සමාගම සේවකයන්ගේ දළ වෙනත්වලින් 12% ක් සහ 3% ක් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සඳහා අනුපිළිවෙලින් දායක කරයි.

1.3.16 ප්‍රතිපාදන

අතිත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වත්මන් නෛතික සහ සම්මුතික බැඳීමක් මණ්ඩලය සතු විටදී එම බැඳීම පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ මූර්තිමත් කරමින් සම්පත් ගලායාමක් අවශ්‍ය වීම සිදුවිය හැකි විටකදී සහ බැඳීමේ වටිනාකමට විස්වාසනීය ඇස්තමේන්තුවක් සිදු කළ හැකි විටදී ප්‍රතිපාදන හඳුනාගනු ලැබේ.



එක හා සමාන බැඳීම් කිහිපයක් ඇතිවිටදී, බැඳීම් පංතිය සමස්තයක් ලෙස සලකා බැලීම මගින්, ඒවා පියවීම සඳහා මුදල් ගලායාමක් අවශ්‍ය කරනු ලැබීම පිළිබඳ භව්‍යතාව නිර්ණය කරනු ලැබේ. සමාන බැඳීම් පංතියක ඇතුළත් කොට ඇති කවර හෝ එක් අයිතමයකට අදාළ මුදල් ගලා යාමේ භව්‍යතාව සුළු වුවත් ප්‍රතිපාදනයක් පිළිගනු ලැබේ.

1.3.17 බැඳීම

වාර්තාකරන දිනය වන විට පැවැති සියලු ද්‍රව්‍යමය බැඳීම් හඳුනාගෙන ඇති අතර ඒවා මූල්‍ය ප්‍රකාශ සටහන්වල හෙළිදරව් කර ඇත.

1.3.18 ආදායම පිළිගැනීම

සමාගමේ සාමාන්‍ය ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලදී සපයන ලද සේවා සඳහා ලැබුණු හෝ ලැබිය යුතු ප්‍රතිෂ්ඨාවේ සාධාරණ වටිනාකමින් ආදායම් සමන්විත වේ. තැරවිකාර ගාස්තු, විකුණුම් වියදම් සහ පිරිවැටුමට අදාළ අනෙකුත් බදු අඩුකොට ඉන්වොයිස් කරන ලද වටිනාකමට ආදායම වාර්තා කරනු ලැබේ.

(අ) භාණ්ඩ විකිණීම

ආර්ථික ප්‍රතිලාභ සමාගම වෙත ගලා ඒමට ඉඩ ඇති ප්‍රමාණයට සහ දරන ලද ආදායම සහ ආශ්‍රිත පිරිවැය විශ්වසනීය ලෙස මැනිය හැකි ප්‍රමාණයට ආදායම හඳුනාගනු ලැබේ. වෙළඳ වට්ටම් සහ විකුණුම් බදු අඩු කොට, ලැබුණු හෝ ලැබිය යුතු ප්‍රතිෂ්ඨාවේ සාධාරණ වටිනාකමට ආදායම මනිනු ලැබේ. හිමිකාරීත්වයේ සැලකිය යුතු අවදානම් සහ ප්‍රතිලාභ ගැනුම්කරුට පවරා ඇති ලැබිය යුතු ගෙවීම් ගැන විශ්වාසය තැබිය හැකි සහ ආශ්‍රිත පිරිවැය සහ භාණ්ඩ එවීමේ ඉඩ පිළිගත හැකි මට්ටමට මැනිය හැකි විටදී ආදායම හඳුනාගනු ලැබේ.

(ආ) පොලී ආදායම

සඵල පොලී ක්‍රම වේදය යොදා ගනිමින් පොලී ආදායම හඳුනාගනු ලැබේ.

(ඇ) ලාභාංශ ආදායම

ගෙවීම ලැබීමට ඇති අයිතිය තහවුරු වූ විටදී ලාභාංශ ආදායම හඳුනාගනු ලැබේ.

(ඈ) වෙනත් ආදායම

වෙනත් ආදායම උපචිත පදනමකින් පිළිගනු ලැබේ.

1.3.19 වියදම

ආදායම උපචිත පදනමකින් පිළිගනු ලැබේ. ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට සහ දේපල, පිරිසත හා උපකරණ කාර්යක්ෂම තත්වයකින් පවත්වාගෙන යාම පිණිස දරන ලද සියලු වියදම් වසර සඳහා ලාභ කාරා පැමිණීමේදී ආදායමට අය කර තිබේ.

විස්තීර්ණ ආදායම් ප්‍රකාශ තොරතුරු ඉදිරිපත් කිරීමේ කාර්යය සඳහා, වියදම් වර්ගීකරණය පිණිස වියදමේ ශ්‍රිතය ක්‍රමවේදය යොදා ගෙන ඇත.



2. නිකුත් කරන ලද එහෙත් මෙතෙක් බලාත්මක නොවූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට බලපෑම

සමාගමේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කළ දින දක්වා නිකුත් කර ඇති එහෙත් මෙතෙක් බලාත්මක නොවූ ප්‍රමිති සහ අර්ථ නිරූපණ පහත හෙළිදරව් කොට ඇත. ඒවා බලාත්මක වූ විටදී, අදාළ කරගත යුතු වන්නේ නම්, එම ප්‍රමිති යොදා ගැනීමට සමාගම අදහස් කරයි.

i. ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 - මූල්‍ය සාධනපත්‍ර

SLFRS 9 මගින් LKAS 39 ප්‍රතිස්ථාපනය කරන අතර වර්ගීකරණය සහ මැණීම, හානිය සහ මූල්‍ය වත්කම් සහ සහ වගකීම් හානිය සහ ඉදිරි රැකුම් ගිණුම්කරණය හා අදාළ වේ.

SLFRS 9 පහත දැක්වෙන දෑ වෙනස් කරනු ඇත.

- ලාභ හා පාඩු හරහා සාධාරණ වටිනාකමට මණිනු නොලබන සියලු මූල්‍ය වත්කම් සඳහා නව හානිකරණ අවශ්‍යතා
- මූල්‍ය වත්කම් සඳහා පූර්වයෙන් අවසානයකට ගෙන එන ලද වර්ගීකරණ සහ මැණීම් අවශ්‍යතාවල සංශෝධන

SLFRS 9 යටතේ, ණය සිදුවීමක් තව දුරටත් ණය අලාභ පිළිගැනීමට පෙර සිදුවීම අවශ්‍ය නොවන බැවින් හානිකරණ ආදර්ශය වඩා 'ඉදිරි දැක්මක්' සහිත ආදර්ශයක් වේ. අනෙකුත් විස්තීරණ ආදායම හරහා ක්‍රමක්ෂිත පිරිවැයට හෝ සාධාරණ වටිනාකමට මණිනු ලබන මූල්‍ය වත්කම් සඳහා අස්තීත්වයක් දැන් සැමවිටම (අවම වශයෙන්) මාස 12 ක් සඳහා අපේක්ෂිත ලාභ හෝ අලාභ හඳුනාගනු ඇත. මූලික පිළිගැනීමෙන් පසු ණය අවදානමේ සැලකිය යුතු වැඩිවීමක් පවතින විටදී මෙම වත්කම් මත ජීවිත කාලය පුරා අපේක්ෂිත අලාභ හඳුනාගනු ඇත.

අනෙකුත් වෙනස්කම්වලදී, SLFRS 9 හුදෙක්ම මුල් ණය මුදල සහ පොලිය ගෙවීම සඳහා වන ගෙවීම් ඇති කරන්නා සේ සලකනු ලබන මූල්‍ය වත්කමක ගිවිසුම්කර මුදල් ප්‍රවාහ සඳහා අවශ්‍යතා පැහැදිලි කරන් අතිරේක යෙදුම් මාර්ගෝපදේශ ද හඳුන්වා දෙයි.

අනෙකුත් විස්තීරණ ආදායම හරහා සාධාරණ අගය ලෙස ණය සාධනපත්‍ර සඳහා තෙවන මැණීම් කාණ්ඩයක් ද එකතු කරනු ලැබ තිබේ. හුදෙක්ම මුල් ණය මුදල සහ පොලිය ගෙවීම සඳහා වන ගෙවීම් ගිවිසුම්කර මුදල් ප්‍රවාහ ගතිලක්ෂණ පරීක්ෂණය සපුරාලන විටදී සහ අස්තීත්වය ගිවිසුම්කර මුදල් ප්‍රවාහ රැස් කිරීම සහ මූල්‍ය වත්කම් විකිණීම යන දෙක සඳහාම මූල්‍ය සාධනපත්‍ර රඳවා ගෙන සිටින විටදී එය අදාළ වේ.

මෙම ප්‍රමිතිය 2018 ජනවාරි 01 දිනට හෝ ඊට පසු ආරම්භ වන මූල්‍ය කාල සීමාව සඳහා බල පවත්වනු ඇත.

SLFRS 9 මුල්වරට යොදාගැනීම, මූල්‍ය සාධනපත්‍ර සඳහා වන ගිණුම්කරණය මත පුළුල් සහ විභව්‍යව ඉතා වැදගත් බලපෑමක් ඇති කරනු ඇත. ණය සහ අත්තිකාරම්, ලැබිය යුතු කල්බදු කුලී, කුලී පිට ගැනුම් සහ ලාභ හෝ පාඩු හරහා සාධාරණ වටිනාකමට මණිනු නොලබන අනෙකුත් මූල්‍ය සාධන පත්‍ර සඳහා නව හානිකරණ අවශ්‍යතා සැලකිය යුතු වෙනස්කම් ඇති කරනු ඇත.

මෙම ප්‍රමිතියේ බලපෑම පිළිබඳ විස්තරාත්මක ඇගයීමක් සමාගම මෙතෙක් සිදුකර නොමැත.

ii) SLFRS 15 - පාරිභෝගිකයන් සමග ගිවිසුම්වලින් ආදායම

පාරිභෝගිකයන් හට පොරොන්දු වූ භාණ්ඩ හෝ සේවා පැවැරීම නිරූපණය වීම පිණිස එම භාණ්ඩ සහ සේවා හුවමාරුව සඳහා අස්තීත්වය හිමිකම් ලැබීමට අපේක්ෂා කරන ප්‍රතිෂ්ඨාව පිළිබිඹු වන ප්‍රමාණයකට අස්තීත්වයක් ආදායම පිළිගනු ඇත. මින් අදහස් වනුයේ 'LKAS 18' ආදායම යටතේ වත්මනෙහි පවතින ආකාරයට අවදානම් සහ පරිදාන පවරනවාට වඩා භාණ්ඩ හෝ සේවා පාලනය පවරනු ලැබූ විටදී ආදායම පිළිගන්නා බවයි.



මෙය සාක්ෂාත් කරගැනීම සඳහා, SLFRS 15 පියවර පහේ ආදර්ශය යොදා ගැනීම අවශ්‍ය කෙරේ.

1. ගිවිසුම හඳුනාගැනීම
2. කාර්යසාධන බැඳීම් හඳුනාගැනීම
3. ගනුදෙනු මිල නිර්ණය කිරීම
4. එක් එක් කාර්යසාධන බැඳීම සඳහා ගනුදෙනු මිලක් වෙන් කිරීම
5. එක් එක් කාර්යසාධන බැඳීම සපුරාලනු ලැබූ විටදී ආදායම පිළිගැනීම

මෙම ප්‍රමිතිය 2018 ජනවාරි 01 දිනට හෝ ඊට පසු ආරම්භ වන මූල්‍ය කාල සීමාව සඳහා බල පවත්වනු ඇත.

මෙම ප්‍රමිතියේ බලපෑම පිළිබඳ විස්තරාත්මක ඇගයීමක් සමාගම මෙතෙක් සිදුකර නොමැත.

iii) පහත දැක්වෙන නව ගිණුම්කරණ ප්‍රමිති සහ පවතින ප්‍රමිති සඳහා සංශෝධන මූල්‍ය ප්‍රකාශ මත බලපෑමක් කරනු ඇතැයි අපේක්ෂා නොකරයි.

කෘෂිකර්මය: එල දරන පැල (' දේපළ, පිරිසත සහ උපකරණ පිළිබඳ LKAS 16 සහ 'කෘෂිකර්මය' පිළිබඳ LKAS 41 සඳහා සංශෝධන)

නියාමන විලම්බන වත්කම් - SLFRS 14 - බලාත්මක දිනය 2016 ජනවාරි 01 වනදා

මිල්කෝ (පුද්ගලික) සමාගම මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්



| | 2015 දෙසැම්බර් 31න් අවසන් වසර සඳහා රු | 2014 දෙසැම්බර් 31 න් අවසන් මාස 9ක කාල සීමාව සඳහා රු |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------|-----------------------------------------------------|
| 3. ආදායම | | |
| දළ විකුණුම් | 7,739,513,356 | 5,742,470,452 |
| අඩුකළා: ජාතිය ගොඩනැගීමේ බද්ද | (154,785,579) | (114,849,792) |
| | <u>7,584,727,777</u> | <u>5,627,620,660</u> |
| 4. අනෙකුත් ආදායම | | |
| අබලි විකුණුම් | 481,018 | 572,564 |
| කුලී ආදායම | 61,359 | - |
| සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම | 3,552,000 | - |
| භාවිතා කළ නොහැකි අයිතම විකිණීම | - | - |
| දඩ සහ අධිභාර | 533,549 | 1,654,058 |
| රජයේ ප්‍රදානය | 93,527,650 | 154,920,972 |
| ටෙන්ඩර් ලියාපදිංචි කිරීමේ ගාස්තු | - | 427,100 |
| ආපසු නොගෙවන ලබන ටෙන්ඩර් තැන්පතු | 645,000 | 536,050 |
| ආපසු නොගෙවන ලබන තැන්පතු | 940,000 | - |
| ස්ථාවර වත්කම් බැහැර කිරීම මත ලාභය | - | 6,074 |
| විලම්භිත ආදායම | 22,222,444 | 11,227,928 |
| බෝකල් තැන්පතු ලියා හැරීම | - | 10,000 |
| විනිමය වාසි | 67,851,169 | 5,073,611 |
| ගව ආහාර ඉපැයුම් | 546,425 | 336,186 |
| විවිධ ආදායම | 430,483 | - |
| අගරු වූ වෙක්සන් සඳහා අධිභාර | 974,464 | - |
| අධි වෙන්කිරීම ලාභයට පුනස්ථාපනය කිරීම | 161,291,918 | - |
| | <u>353,057,479</u> | <u>174,764,543</u> |
| 5. අනෙකුත් වියදම් | | |
| දියර කිරි විකිණීමෙන් අලාභය | 1,677,269 | 1,176,406 |
| ආදර්ශ ගොවිපොළ මෙහෙයුම් අලාභය | - | 172,497 |
| කිරි මාරුකිරීම මත අලාභය | 11,235,041 | - |
| කිරි සහනාධාර ගෙවීම සඳහා ප්‍රතිපාදනය | 54,864,721 | - |
| | <u>67,777,030</u> | <u>1,348,902</u> |
| 5.1. වර්ෂය තුළදී, ... ලංකා රජයේ භාණ්ඩාගාරයෙන් රු. 393,116,484/- ක පිළිගත් ලැබිය යුතු MZකිපාදන වෙනත් ආදායම් ලෙස සමාගම පිළිගෙන තිබේ. කෙසේ වුවත්, පසුව, වාර්තාකරණ දිනයට එම ලැබිය යුතු දෑ ආපසු අයකර ගැනීමේ අඩිමානතාවය හේතු කොට ගෙන, මිල්කෝ සමාගමේ ගෙවීම් සහනාධාර සඳහා, භාණ්ඩාගාරයෙන් ලැබිය යුතුකිපාදන රු. 447,981,206/- ක බොල් ණය සඳහා සමාගම වෙන් කොට තිබේ. අනෙකුත් වියදම් සඳහා එම ටැක්සාදනයේ ශුද්ධ බලපෑම පහත දැක්වෙන පරිදි හෙළිදරව් කොට ඇත. | | |
| | | ප්‍රමාණය රු. |
| රජයේ ප්‍රදානය - අනෙකුත් මෙහෙයුම ආදායම 2014/11/01 සිට 2015/07/15 දක්වා කිරි මිලදී ගැනීමේ සහනාධාරය (මිල වැඩිවීම රු 50 සිට 60 දක්වා) | | 265,000,000 |
| 2015/07/16 සිට 2015/11/30 දක්වා කිරි මිලදී ගැනීමේ සහනාධාරය (මිල වැඩිවීම රු 60 සිට 70 දක්වා) | | 128,116,484 |
| වසර තුළදී පිළිගත් ආදායම | | <u>393,116,484</u> |
| ඉහත කිරි සහනාධාර වෙනුවෙන් වසර තුළදී සැපයූ ප්‍රතිපාදනය | | |
| ආපසු අයකරගැනීමේ අඩිමානතාවය සලකා බැලීම | | (393,116,484) |
| 2014/10/28 සිට 2015/04/26 දක්වා නිපැයුම් මිල බලපෑම පිළිබඳ කිරි සහනාධාරය සඳහා ලබා දුන් ප්‍රතිපාදනය | | (54,864,721) |
| සහනාධාර සඳහා වසර තුළදී ලබා දුන් මුළු ප්‍රතිපාදනය | | <u>(447,981,205)</u> |
| ශුද්ධ බලපෑම - අනෙකුත් වියදම් | | <u>(54,864,721)</u> |
| 6. මූල්‍ය ආදායම | | |
| ඉල්ලුම්/ස්ථාවර තැන්පතු මත පොලීය - දේශීය | 40,738,354 | 34,463,538 |
| ස්ථාවර තැන්පතු මත පොලීය - විදේශ ව්‍යවහාර මුදල් (ඇ.ඩො) | 25,938,787 | 23,003,709 |
| කාර්ය මණ්ඩල ණය මත පොලීය | 6,399,071 | 4,458,487 |
| | <u>73,076,212</u> | <u>61,925,734</u> |
| 7. මූල්‍ය පිරිවැය | | |
| මූල්‍ය කල්බදු මත පොලීය | 9,267,133 | 8,810,706 |
| ණය මත පොලීය | 54,401,805 | 47,444,964 |
| බැඳීම් ගාස්තු | 5,296,525 | - |
| බැංකු අයිරා මත පොලීය | 39,111,127 | 40,244,825 |
| | <u>108,076,590</u> | <u>96,500,495</u> |



මිල්කෝ (පුද්ගලික) සමාගම මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්

| | 2015 දෙසැම්බර් 31න් අවසන් වසර සඳහා රු. | 2014 දෙසැම්බර් 31 න් අවසන් මාස 9ක කාල සීමාව සඳහා රු. |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------|---------------------------------------------------------------|
| 8. බදුකරණයට පෙර ලාභය | | |
| පහත දැ ඇතුළුව සියලු වියදම් අයකිරීමෙන් පසුව බදුකරණයට පෙර ලාභය ප්‍රකාශ කර තිබේ. | | |
| අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමිකය | 6,807,283 | 10,514,243 |
| විගණන සේවා | | |
| - අභ්‍යන්තර විගණන සේවා | 1,454,847 | 972,463 |
| - බාහිර විගණන සේවා | 603,750 | 603,750 |
| දේපල, පිරිසක හා උපකරණ මත ක්‍රමක්ෂය | 260,027,049 | 150,184,230 |
| ජා.ගො.බ. වියදම් | 154,785,579 | 114,849,792 |
| වෙළඳ ප්‍රචාරණ සහ අලෙවි ප්‍රවර්ධන පරිත්‍යාග | 44,522,488 | 51,211,849 |
| නෛතික වියදම් සහ වෘත්තීය ගාස්තු | - | 121,500 |
| භානිකරණය සඳහා ප්‍රතිපාදනය | 3,686,232 | 6,004,008 |
| අළුත්වැඩියා සහ නඩත්තු වියදම් | 993,655 | 9,194,051 |
| කාර්ය මණ්ඩල පිරිවැය | 57,577,896 | 131,404,899 |
| - වැටුප් චේතනා සහ සමාන වියදම් | 833,843,988 | 672,535,463 |
| - නිර්වචිත දායක සැලසුම් පිරිවැය - සේ.අ.අ හා සේ.භා.අ. | 82,323,454 | 58,479,458 |
| - නිර්වචිත දායක සැලසුම් පිරිවැය - පාරිතෝෂිකය | 35,701,251 | 84,993,802 |
| 9. ආදායම් බදු වියදම් | | |
| ප්‍රවර්තන ආදායම් බදු ප්‍රතිපාදනය | 9.1 | 8,473,947 |
| වසර සඳහා විලම්භිත බදු ගාස්තුව | 21 | (2,272,730) |
| | 20,467,898 | 6,201,217 |
| 9.1 ප්‍රවර්තන බදු (ආදායම්)/ වියදම් සහ ගිණුම්කරණ ලාභ/ (අලාභ) ඉපැයුම අතර සැසඳීම | | |
| බදුකරණයට පෙර ගිණුම්කරණ ලාභ | 3,817,741 | 248,159,134 |
| අඩුකළවෙනම සැලකූ ආදායම | (73,076,212) | (61,925,734) |
| වෙළඳාම හෝ ව්‍යාපාරයෙන් ලාභය | (69,258,471) | 186,233,400 |
| අඩුකළ බදු කාර්යයන් සඳහා ශුද්ධ ඉඩදිය හැකි වියදම් | 267,241,697 | (94,787,007) |
| ව්‍යාපාර (අලාභ)/ලාභ අදාළකරගත යුතු බදුකරණය | 197,983,226 | 91,446,393 |
| බදු අනුපාතය | 10% | 10% |
| අනෙකුත් ආදායම නිදහස් කිරීම | 25,938,787 | 23,003,709 |
| වගකීමට යටත් අනෙකුත් ආදායම | 47,137,425 | 38,922,025 |
| ආදායම් බද්දට අයකළ හැකි ගිණුම්කරණ ලාභය/අලාභය | - | - |
| බදු අනුපාතය | 10% | 28% |
| අයකළ හැකි ලාභය හෝ ආදායම මත බද්ද | 24,512,065 | 20,042,806 |
| 32වන වගන්තිය යටතේ අඩුකිරීම මත බදු බලපෑම | (8,579,223) | (11,568,859) |
| වර්ෂය සඳහා ප්‍රතිපාදනය (10%ට ගලපන ලද ආදායම මත බදු) | 15,932,842 | 8,473,947 |
| 9.2 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විධිවිධාන ප්‍රකාරව විදේශ ආයෝජනවලින් උපදවන ලද ආදායම (විදේශ ව්‍යවහාර මුදලින් ඇති ස්ථාවර තැන්පතු) ආදායම් බද්දෙන් නිදහස් කර ඇත. | | |
| 10. සාමාන්‍ය කොටසක් සඳහා ඉපැයුම | | |
| කොටසක් සඳහා මූලික ඉපැයුම ගණනය කරනු ලබන්නේ සමාගමේ සාමාන්‍ය කොටස් දරන්නන්ට ආරෝපිත ශුද්ධ ලාභය/අලාභය නිකුත් කරනු ලැබූ බරතලු සාමාන්‍ය කොටස් සංඛ්‍යාවෙන් බෙදීම මගිනි. | | |
| | 2015 දෙසැම්බර් 31න් අවසන් වසර සඳහා රු. | 2014 දෙසැම්බර් 31 න් අවසන් මාස 9ක කාල සීමාව සඳහා රු. |
| සාමාන්‍ය කොටස් වෙත ආරෝපණීය ශුද්ධ ලාභය | (16,650,157) | 241,957,917 |
| සාමාන්‍ය කොටස්වල බරතලු සාමාන්‍ය සංඛ්‍යාව | 31,945,406 | 31,945,406 |
| | (0.52) | 7.57 |
| 10.1 කොටසක් සඳහා තනුක ඉපැයුම | | |
| සමාගමේ හවුල තනුක සාමාන්‍ය කොටස් නොමැති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, කොටසක් සඳහා තනුක ඉපැයුම් ඉහත පෙන්වා දී ඇති පරිදි කොටසක් සඳහා මූලික අලාභයම වේ. | | |



11. දේපළ, පිරිසක හා උපකරණ

| | 2015.01.01 | | පිරිවැය/ඇගයීම | | 2015.12.31 | | 2015.01/01 දිනට | | කිසියම්ම | | 2015.12.31 | | 2015.12.31 | | 01.01.2015 | | |
|-------------------------|---------------|-------------|---------------|----|---------------|----|-----------------|---------------|-------------|------|------------|---------------|------------|---------------|------------|------|---------------|
| | දිනට | රු | එකතුකිරීම | රු | දිනට | රු | දිනට | රු | වසර සඳහා | දිනට | රු | දිනට | රු | දිනට | රු | දිනට | රු |
| වත්කම් විස්තරය | | | | | | | | | | | | | | | | | |
| සින්තක්කර | 3,250,000 | | - | | 3,250,000 | | - | | - | | | | | 3,250,000 | | | 3,250,000 |
| ඉඩම් | 141,529,868 | 4,130,604 | | | 145,660,472 | | | | 6,662,940 | | | | | 90,296,576 | | | 92,828,912 |
| පිරිසක හා යන්ත්‍රෝපකරණ | 1,385,363,901 | 483,508,661 | | | 1,868,872,562 | | | | 173,953,840 | | | | | 1,209,096,925 | | | 899,542,104 |
| ගෘහභාණ්ඩ සහ සවිකිරීම් | 31,272,084 | 4,759,604 | | | 36,031,688 | | | | 2,962,125 | | | | | 6,842,510 | | | 5,045,031 |
| විද්‍යාගාර උපකරණ | 35,146,088 | 10,904,482 | | | 46,050,570 | | | | 2,887,899 | | | | | 11,968,026 | | | 3,951,443 |
| රථවාහන | 108,821,762 | 156,990 | | | 108,978,752 | | | | 12,131,122 | | | | | 10,703,563 | | | 22,677,695 |
| මෙවලම් සහ උපකරණ | 202,862,389 | 3,600,761 | | | 206,463,150 | | | | 8,383,152 | | | | | 15,922,453 | | | 20,704,844 |
| බෝතල් සහ ඇසුරුම් පෙට්ටි | 275,204,623 | 1,581,707 | | | 276,786,330 | | | | 14,945,684 | | | | | 27,818,511 | | | 41,182,488 |
| පරිගණක උපකරණ | 23,117,996 | 4,066,082 | | | 27,184,078 | | | | 2,196,556 | | | | | 5,709,422 | | | 3,839,896 |
| පරිගණ මෘදුකාංග | 2,587,209 | - | | | 2,587,209 | | | | - | | | | | - | | | - |
| බෝතල් ශීතකරණ | 114,916,432 | 22,874,080 | | | 137,790,512 | | | | 20,809,567 | | | | | 52,363,176 | | | 50,298,663 |
| කාර්යාල උපකරණ | 5,996,074 | 410,787 | | | 6,406,861 | | | | 553,901 | | | | | 964,053 | | | 1,107,167 |
| කිරි බදුන් | 52,246,567 | 4,292,919 | | | 56,539,486 | | | | 2,540,023 | | | | | 10,294,623 | | | 8,541,727 |
| | 2,382,314,993 | 540,286,677 | | | 2,922,601,670 | | | 1,229,345,023 | 248,026,809 | | | 1,477,371,832 | | 1,445,229,838 | | | 1,152,969,970 |
| බදුකරය | 48,000,958 | - | | | 48,000,958 | | | 1,244,098 | 12,000,240 | | | 13,244,338 | | 34,756,620 | | | 46,756,860 |
| රථවාහන | 48,000,958 | - | | | 48,000,958 | | | 1,244,098 | 12,000,240 | | | 13,244,338 | | 34,756,620 | | | 46,756,860 |
| එකතුව | 2,430,315,951 | 540,286,677 | | | 2,970,602,628 | | | 1,230,589,121 | 260,027,049 | | | 1,490,616,170 | | 1,479,986,458 | | | 1,199,726,830 |

10.1 ප්‍රත්‍යාගණනය

2008 අප්‍රේල් වන විට ගොඩනැගිලි, බෝතල් හා ඇසුරුම්, පරිගණක මෘදුකාංග, කිරි බදුන් හැර මිලකෝ සමාගම වරලත් ආගණන සමීක්ෂක එස්.එන්. විජේසාල මහතා (ආගණන සිප්ලෝමාධාරී, විද්‍යාවේදී, වතු කළමනාකරණය විද්‍යාපති - නාගරික ඉඩම් තක්සේරුව) ලවා සිය වත්කම් රු. 500,409,271.- ක සමහර වටිනාකමකට ප්‍රත්‍යාගණනය කරනු ලැබීය. රු. 336,454,462 ක් වූ ප්‍රත්‍යාගණනය මත අතිරික්තය ප්‍රත්‍යාගණන ගිණුමට බැර කරන ලදී. ප්‍රත්‍යාගණන සංචිතය 2009 මාර්තු 31 දිනට ගිණුම් ගත කළ බැවින්, වසර සඳහා කිසියම් දායකත්වයක් නිමවීය.

| | 2015.01.01 | කාලසීමාව කුල දරන ලද රු. | කාලසීමාව තුළ ප්‍රාග්ධනකරණය කරන ලද රු. | 2015.12.31 | 2015.01.01 |
|--------------------------------------------------------------------|----------------------|----------------------------------|------------------------------------------------|----------------------|----------------------|
| | දිනට ශේෂය රු. | | | දිනට ශේෂය රු. | දිනට ශේෂය රු. |
| 12. නොනිම් ප්‍රාග්ධන වැඩ | | | | | |
| අපජලය පිරිසමකිරීමේ යන්ත්‍රාගාරයක් ඉදිකිරීම | 16,345,529 | - | - | 16,345,529 | 16,345,529 |
| බඩුල්ල නව කිරි කර්මාන්ත ශාලාව ඉදිකිරීම | 1,464,764 | 427,707,564 | - | 429,172,328 | 1,464,764 |
| ජල ශීතකරණ යන්ත්‍රාගාරයක් ස්ථාපනය කිරීම - DMF | - | 1,811,543 | 1,811,543 | - | - |
| U.H.T අමතර කොටස් සහ සිවිල් ඉදිකිරීම - DMF | 5,000 | - | 5,000 | - | 5,000 |
| ගැටමේ අලෙවිහල ඉදිකිරීම | 150,000 | - | - | 150,000 | 150,000 |
| ශීතාගාරය ස්ථාපනය කිරීම - PMF | 11,366,880 | - | 11,366,880 | - | 11,366,880 |
| ශීතාගාරය ස්ථාපනය කිරීම - CMF | 8,972,700 | - | 8,972,700 | - | 8,972,700 |
| කෝප්ප සහ කොන් ෆිලරය - DMF | 15,445,587 | - | - | 15,445,587 | 15,445,587 |
| කේන්ද්‍ර පිරිසැකසුම් කාමරය - DMF | 3,952,704 | - | 3,952,704 | - | 3,952,704 |
| දිගන ආපන ශාලාව | 16,016 | 1,299,607 | - | 1,315,623 | 16,016 |
| යෝග්‍ය මිශ්‍රකිරීමේ යන්ත්‍රාගාරය | 104,177,780 | - | - | 104,177,780 | 104,177,780 |
| කර්මාන්තශාලා නවීකරණය - පොලොන්නරුව, අමේවෙල සහ දිගන (සටහන 21 බලන්න) | 5,785,163,423 | 832,396,846 | 449,881,311 | 6,167,678,958 | 5,785,163,423 |
| කිරි එකතුකිරීමේ මධ්‍යස්ථාන - දිගන | - | 1,495,674 | - | 1,495,674 | - |
| තාප නලමාර්ග පද්ධති | - | 619,577 | 619,577 | - | - |
| | <u>5,947,060,383</u> | <u>1,265,330,811</u> | <u>476,609,715</u> | <u>6,735,781,479</u> | <u>5,947,060,383</u> |

12.1 මෙම මූල්‍ය ප්‍රකාශනවල 22 වන සටහනේ විස්තර කර ඇති පරිදි, ඉහත කර්මාන්තශාලා නවීකරණය (ව්‍යාපෘතිය) ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරය විසින් ප්‍රදානය කරන ලද ණය මුදලකින් මූල්‍යයනය කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම ව්‍යාපෘතියට සෘජුවම ආරෝපණය රු. 780,998,504/- ක් වූ පොලී සහ ණය ගැනුම් පිරවූය ප්‍රාග්ධනකරණ කරන ලදී.



| | 2015 | 2014 |
|--|--------------|--------------|
| | දෙසැම්බර් 31 | දෙසැම්බර් 31 |
| | දිනට | දිනට |
| | රු. | රු. |

13. දිගුකාලීන අත්තිකාරම්

| | | |
|-------------------------------------------------------------------|----------------------|----------|
| DESMI වෙත අත්තිකාරම -කොළඹ කිරි කර්මාන්ත ශාලාව බඩල්ගම සුනස්ථාපනය ඈ | 3,077,925,645 | |
| | <u>3,077,925,645</u> | <u>-</u> |

මෙම මූල්‍ය ප්‍රකාශයන්හි 29 (ආ) සටහනෙහි විස්තර කර ඇති පරිදි, බඩල්ගම කිරි පිරිසැකසුම් යන්ත්‍රාගාරයක් ස්ථාපිත කිරීම මූල්‍යයනය කරනු ලැබූයේ ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරය විසින් ප්‍රදානය කරන ලද ණය මුදලකිනි. 2015/10/22 දින, ... ලංකා රජයේ භාණ්ඩාගාරය යුරෝ 19,180,692 කට (කොන්ත්‍රාත් වටිනාකමින් 30%ක්) සමාන මුදලක අත්තිකාරම් ගෙවීමක් කරන ලදී.

14. තොග භාණ්ඩ

| | | | |
|----------------------------------|------|--------------------|--------------------|
| අමු ද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය | 14.1 | 172,177,777 | 193,182,240 |
| තොනිම් වැඩ | | 6,282,572 | 6,537,381 |
| නිම් භාණ්ඩ | | 153,986,791 | 168,178,235 |
| පාරිභෝගික ද්‍රව්‍ය | 14.2 | 292,150,329 | 290,096,307 |
| මාර්ගස්ථ භාණ්ඩ | 14.3 | 36,725,050 | 7,901,442 |
| තොග භාණ්ඩ සඳහා ප්‍රතිපාදනය | 14.4 | (11,352,785) | (11,352,785) |
| | | <u>649,969,734</u> | <u>654,542,820</u> |

14.1 අමු සහ ඇසුරුම් ද්‍රව්‍ය

| | | | |
|-----------------------------------|--|--------------------|--------------------|
| අමු ද්‍රව්‍ය - කිරි නිෂ්පාදනය | | 15,838,174 | 23,758,376 |
| ඇසුරුම් ද්‍රව්‍ය | | 132,039,034 | 138,058,898 |
| අමු සහ ඇසුරුම් ද්‍රව්‍ය - ගව ආහාර | | 3,016,521 | 3,016,521 |
| අමු කිරි තොග | | 13,585,878 | 9,667,271 |
| බෝතල් ශීතකරණ තොග | | 4,157,980 | 2,111,503 |
| ඖෂධ හා අනෙකුත් තොග | | 3,540,190 | 16,569,671 |
| | | <u>172,177,777</u> | <u>193,182,240</u> |

14.2 පාරිභෝගික ද්‍රව්‍ය

| | | | |
|---------------------------|--|--------------------|--------------------|
| සාමාන්‍ය ගබඩා | | 32,916,919 | 28,635,195 |
| ඉංජිනේරු ගබඩා | | 224,291,349 | 205,928,198 |
| මෝටර් ගබඩාව | | 10,894,011 | 10,849,813 |
| ඉන්ධන හා ලිහිසි තෙල් ගබඩා | | 16,986,743 | 27,551,393 |
| කිරි බඳුන් තොග | | 7,061,307 | 17,131,708 |
| | | <u>292,150,329</u> | <u>290,096,307</u> |

14.3 මාර්ගස්ථ භාණ්ඩ

| | | | |
|---------------------------------|--|-------------------|------------------|
| මාර්ගස්ථ නිම් භාණ්ඩ | | 31,752,069 | 6,301,146 |
| මාර්ගස්ථ භාණ්ඩ විද්‍යාගාර උපකරණ | | 125,798 | 125,798 |
| මාර්ගස්ථ අමු කිරි | | 2,907,183 | 1,096,877 |
| යෝගට් මුහුන් | | 1,940,000 | 377,621 |
| | | <u>36,725,050</u> | <u>7,901,442</u> |

14.4 තොග භාණ්ඩ සඳහා ප්‍රතිපාදනය

| | | | |
|------------------|--|---------------------|---------------------|
| ඇසුරුම් ද්‍රව්‍ය | | (10,082,202) | (10,082,202) |
| පොදු ගබඩා | | (213,355) | (213,355) |
| ඉංජිනේරු ගබඩා | | (986,334) | (986,334) |
| ඉන්ධන ගබඩා | | (70,894) | (70,894) |
| | | <u>(11,352,785)</u> | <u>(11,352,785)</u> |

14.5 මූල්‍ය ආයතනවලින් විවිධ මූල්‍යාධාර ලබාගැනීම පිණිස ඇප ලෙස උකස් කරන ලද තොග භාණ්ඩ, මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් 33 හි හෙළිදරව් කර ඇත.



මිල්කෝ (පුද්ගලික) සමාගම මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්

| | | 2015 දෙසැම්බර් 31න් | 2014 දෙසැම්බර් 31න් |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------|----------------------|----------------------|
| | | අවසන් වසර | අවසන් වසර |
| | | සඳහා | සඳහා |
| | | රු. | රු. |
| 15. වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ | | | |
| වෙළඳ ලැබියයුතු දෑ | 15.1 | 575,924,898 | 479,972,561 |
| ශ්‍රී ලංකා රජයෙන් ලැබිය යුතු දෑ | 15.2 | 24,790,995 | 410,281,435 |
| අනෙකුත් ණයගැතියෝ | 15.3 | 18,305,151 | 15,841,047 |
| අත්තිකාරම්, තැන්පතු සහ පූර්ව ගෙවීම් | | 130,838,480 | 132,469,630 |
| කාර්ය මණ්ඩල ණය ගැතියෝ | 15.4 | 156,911,216 | 162,208,515 |
| ආනයන පාලනය | | 4,627,297 | 4,471,929 |
| ස්ථාවර තැන්පතුවලින් ලැබිය යුතු පොලිය | | 18,652,884 | 29,103,348 |
| රඳවා ගැනීමේ බද්ද - ලැබිය යුතු දෑ | | - | 10,493,879 |
| | | <u>930,050,921</u> | <u>1,244,842,344</u> |
| 15.1 වෙළඳ ලැබිය යුතු දෑ | | | |
| මුළු ණයගැතියෝ | | 625,017,274 | 528,071,282 |
| අඩුකළාහානිකරණය සඳහා වෙන් කිරීම | | <u>(49,092,376)</u> | <u>(48,098,721)</u> |
| | | <u>575,924,898</u> | <u>479,972,561</u> |
| 15.2 ශ්‍රී ලංකා රජයෙන් ලැබිය යුතු දෑ | | | |
| පශු සම්පත් අමාත්‍යාංශයෙන් ලැබිය යුතු දෑ - වියදම් | | 6,792,787 | 6,792,787 |
| ශ්‍රී ලංකා රජයෙන් ලැබිය යුතු දෑ - කිරි ගෙවීම් සහනාධාර - වත්මන් | | 466,433,857 | 54,864,722 |
| ශ්‍රී ලංකා රජයෙන් ලැබිය යුතු දෑ - කිරි ගෙවීම් සහනාධාර - 2006ට පෙර | | - | 34,771,803 |
| ශ්‍රී ලංකා රජයෙන් ලැබිය යුතු දෑ - කිරියා පරිවර්තනය | | - | 347,961,144 |
| ශ්‍රී ලංකා රජයෙන් ලැබිය යුතු දෑ - මිලිකි ඉන්ඩස්ට්‍රියල් ලංකා- ජංගම ගිණුම | | - | 1,117,225 |
| පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් ලැබිය යුතු දෑ | | 94,333 | 94,333 |
| | | <u>473,320,977</u> | <u>445,602,014</u> |
| අඩුකළා හානිකරණය සඳහා වෙන් කිරීම | | <u>(448,529,982)</u> | <u>(35,320,579)</u> |
| | | <u>24,790,995</u> | <u>410,281,435</u> |
| <p>මෙම මූල්‍ය සටහන්වල සටහන් අංක 1.1 හි සඳහන් කර ඇති ගිවිසුම අනුව, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2000 අගෝස්තු 08 දිනැති ලිපිය මගින් විස්තර කර ඇති පරිදි, 1998 පෙබරවාරි 03 වැනි දිනට පැවැති වගකීම්වලින් මතු වන යම් අතිරේක වගකීම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජයෙන් ලැබිය යුතු දෑ සමාගම හඳුනාගෙන ඇත.</p> <p>රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ලත් උපදෙස් සහ 2016 පෙබරවාරි 02 දිනැති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලත් තහවුරු කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතිය ඇතිව, සටහන් අංක 26 හි සඳහන් කර ඇති බදු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ගෙවීම් මගින් වසර තුළදී සමාගම එම ලැබිය යුතු දෑ මගින් රජයට ගෙවිය යුතු දෑ ගලපා ඇත.</p> | | | |
| 15.3 අනෙකුත් ණයගැතියෝ | | | |
| මුළු ලැබිය යුතු දෑ | | 18,305,151 | 15,841,047 |
| | | <u>18,305,151</u> | <u>15,841,047</u> |
| 15.4 කාර්ය මණ්ඩල ණයගැතියෝ | | | |
| මුළු ලැබිය යුතු දෑ | | 156,911,216 | 162,208,515 |
| | | <u>156,911,216</u> | <u>162,208,515</u> |

මිල්කෝ (පුද්ගලික) සමාගම මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්



| | 2,015 | 2,014 |
|------------------------------------------------------|--------------------|--------------------|
| | දෙසැම්බර් 31 | දෙසැම්බර් 31 |
| | දිනට | දිනට |
| | රු. | රු. |
| 16. මූල්‍ය සාධනපත්‍ර - කල්පිරීම දක්වා රඳවාගත් | | |
| 16.1 දිගුකාලීන ස්ථිර තැන්පතු | | |
| ස්ථාවර තැන්පතු - ලංකා බැංකුව - ඇ.ඩො. | 717,851,460 | 621,388,159 |
| ස්ථාවර තැන්පතු - මහජන බැංකුව | 250,000,000 | 375,000,000 |
| | <u>967,851,460</u> | <u>996,388,159</u> |

මූල්‍ය ආයතනවලින් විවිධ මූල්‍යාධාර ලබාගැනීම පිණිස ඇප ලෙස ඔබ්පණය කරන ලද ආයෝජන, මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් 33 හි හෙළිදරව් කර ඇත.

| | | |
|--------------------------------------|--------------------|--------------------|
| 16.2 කෙටිකාලීන ස්ථාවර තැන්පතු | | |
| ලංකා බැංකුව- විදේශ ගනුදෙනුකාර ඒකකය | 300,509 | - |
| ස්ථාවර තැන්පතු - මහජන බැංකුව | 150,000,000 | 265,000,000 |
| ඉල්ලුම් තැන්පතු | 4,042 | 1,043 |
| | <u>150,304,551</u> | <u>265,001,043</u> |

| | | |
|-----------------------------------|-------------------|-------------------|
| 17. මුදල් හා මුදලට සමාන දෑ | | |
| බැංකුවල ඇති ශේෂ | 27,273,015 | 22,813,784 |
| අතැති සුළු මුදල් | 5,980,692 | 3,798,143 |
| | <u>33,253,707</u> | <u>26,611,927</u> |

| | | |
|-----------------------------------|------------------------|------------------------|
| 18. ප්‍රකාශිත ප්‍රාග්ධනය | | |
| ප්‍රකාශිත ප්‍රාග්ධනය ඉලක්කම්වලින් | ප්‍රමාණය 31,945,406 | ප්‍රමාණය 31,945,406 |
| | <u>රු</u> | <u>රු</u> |
| ප්‍රකාශිත ප්‍රාග්ධනය වටිනාකමින් | <u>319,454,060</u> | <u>319,454,060</u> |

| | 2,015 | 2,014 |
|--|--------------|--------------|
| | දෙසැම්බර් 31 | දෙසැම්බර් 31 |
| | දිනට | දිනට |
| | රු. | රු. |

| | | |
|-------------------------------------------------------------------------------------|-------------------|-------------------|
| 19. ප්‍රාග්ධන සංචිතය | | |
| 19.1 පිරිසක සහ යන්ත්‍රෝපකරණ අත්පත් කරගැනීම සහ යාවත්කාලීන කිරීම පිළිබඳ සංචිතය | | |
| රඳවාගත් ඉපැයුම්වලින් පවරන ලද | 25,000,000 | 25,000,000 |
| | <u>25,000,000</u> | <u>25,000,000</u> |

ඉහත සංචිතය නිර්මාණය කරන ලද්දේ 2008/2009 වසර තුළ ආදායම් සංචිතයෙන් වන අතර බලශක්ති යන්ත්‍රාගාර, වානුභරණ යන්ත්‍ර ආදී වැනි වැඩි ධාරිතාවක් සහිත යන්ත්‍රාගාර සහ යන්ත්‍රෝපකරණ ලබාගැනීමට යොදවනු ඇත.

| | | |
|------------------------------|------------------|------------------|
| 20. නිදන් අරමුදල | | |
| රඳවාගත් ඉපැයුම්වලින් පවරන ලද | 1,689,978 | 1,689,978 |
| | <u>1,689,978</u> | <u>1,689,978</u> |

ගොවීන්ට විකුණනු ලැබූ කිරි බඳුන් වලින් ලත් මුදලින් නිදන් අරමුදල ගොඩනගා ඇත. අනාගතයේ ගොවීන්හට ආපසු අයකර ගැනීමේ පදනම මත නිකුත් කිරීමට අදහස් කරනු ලබන මිලදී ගැනීම්වල මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට එකී අරමුදල යොදා ගනු ඇත.



මිල්කෝ (පුද්ගලික) සමාගම මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්

| | 2015 දෙසැම්බර් 31 දිනට රු. | 2014 දෙසැම්බර් 31 දිනට රු. |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------|-------------------------------------|
| 21. විලම්භිත බදු වගකීම | | |
| වසර ආරම්භයේදී | 23,679,444 | 25,952,174 |
| | 4,535,056 | (2,272,730) |
| වසර අවසානයේදී | <u>28,214,500</u> | <u>23,679,444</u> |
| 21.1 දේපල, පිරිසිදු සහ උපකරණ මත තාවකාලික වෙනස මත බදු බලපෑම | 95,096,024 | 86,586,316 |
| විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම මත් තාවකාලික වෙනස මත බදු බලපෑම | (51,689,100) | (50,156,402) |
| අඩුකළා: බදු අලාභ මත තාවකාලික වෙනස මත බදු බලපෑම | (15,192,423) | (12,750,470) |
| භව්‍ය විලම්භිත බදු වගකීම | <u>28,214,501</u> | <u>23,679,444</u> |
| <p>අවභාවිත බදු අලාභ ඉදිරියට ගෙනයාමෙන් මතු වූ විලම්භිත බදු වත්කම් හඳුනාගෙන ඇත්තේ අවභාවිත බදු අලාභ ප්‍රයෝජනයට ගත හැකිව පවතින ශුද්ධ බදු අයකළ හැකි තාවකාලික වෙනසින් 35%ක ප්‍රමාණයක් දක්වා පමණි.</p> | | |
| 22. ණය සහ ණය ගැනුම් | | |
| 22.1 පොලී දරන ණය ගැනුම් | | |
| වසරක් තුළ ගෙවිය යුතු | 22.1.1, 22.1.2 සහ 22.1.3 1,119,615,137 | 883,008,244 |
| වසරකින් පසුව ගෙවිය යුතු | 22.1.1, 22.1.2 සහ 22.1.3 5,671,067,321 | 459,037,810 |
| | <u>6,790,682,458</u> | <u>1,342,046,054</u> |
| 22.1.1 දළ කල්බදු ණය හිමියා | | |
| වසර ආරම්භයේ ශේෂය | 97,470,406 | 77,101,968 |
| එකතුකළා වසර තුළ එකතුකිරීම් | - | 50,205,768 |
| අඩුකළා: වසර තුළ ගෙවීම් | (48,707,299) | (29,837,330) |
| වසර අවසානයේදී ශේෂය | <u>48,763,107</u> | <u>97,470,406</u> |
| රඳවාගෙන ඇති පොලිය | | |
| වසර ආරම්භයේ ශේෂය | 16,111,732 | 14,582,920 |
| වසර තුළ ලබාගත් කල්බදු පහසුකම් | - | 10,339,518 |
| අඩුකළා විස්තීරණ ආදායම් ප්‍රකාශයට පවරන ලද අගය | (9,267,134) | (8,810,706) |
| වසර අවසානයේදී ශේෂය | <u>6,844,598</u> | <u>16,111,732</u> |
| ශුද්ධ වගකීම | <u>41,918,509</u> | <u>81,358,674</u> |
| වත්මන් කල්පිරීමේ කොටස | 19,693,414 | 39,378,455 |
| දිගු කාලීන කල්පිරීමේ කොටස | 22,225,095 | 41,980,220 |
| | <u>41,918,509</u> | <u>81,358,675</u> |
| 22.1.2 බැංකු ණය සහ ණය ගැනීම් | | |
| වසර ආරම්භයේ ශේෂය | 495,538,943 | 533,498,574 |
| වසර තුළ ලැබුණු | - | 20,012,750 |
| අඩුකළා: වසර තුළ ගෙවීම් | (78,628,337) | (57,972,381) |
| වසර අවසානයේදී ශේෂය | <u>416,910,606</u> | <u>495,538,943</u> |
| වත්මන් කල්පිරීමේ කොටස | 79,469,260 | 78,481,353 |
| දිගු කාලීන කල්පිරීමේ කොටස | 337,441,346 | 417,057,590 |
| | <u>416,910,606</u> | <u>495,538,943</u> |



| | 2015 දෙසැම්බර් 31 දිනට රු | 2014 දෙසැම්බර් 31 දිනට රු |
|-----------------------------------------------|------------------------------------|------------------------------------|
| 22. ණය සහ ණයගැනුම් (ඉදිරියට...) | | |
| 22.1 පොලී දරන ණය ගැනුම් (ඉදිරියට.....) | | |
| 22.1.3 ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයෙන් ණයගැනුම් | | |
| වසර ආරම්භයේ ශේෂය | 765,148,436 | - |
| වසර තුළ ප්‍රදානය කරන ලද | 5,566,704,907 | 765,148,436 |
| අඩුකළා: වසර තුළ ගෙවීම් | - | - |
| වසර අවසානයේදී ශේෂය | 6,331,853,343 | 765,148,436 |
| වත්මන් කල්පිරීමේ කොටස | 1,020,452,463 | 765,148,436 |
| දිගු කාලීන කල්පිරීමේ කොටස | 5,311,400,880 | - |
| | 6,331,853,343 | 765,148,436 |

සීමාසහිත මිල්කෝ (පුද්) සමාගම, යුරෝ මිලියන 33.7 ක පිරිවැයකට සමාගමේ පිරිසැකසුම් කර්මාන්ත ශාලා (ව්‍යාපෘතිය) නවීකරණය සඳහා, ඩෙන්මාර්කයේ සංස්ථාපිත සමාගමක් වන ඩෙස්මි කන්ට්‍රාක්ට්ස් ඒ/එස් සමග 2009 දෙසැම්බර් 31 දින ගිවිසුමකට එළඹෙන ලදී.

“මිල්කෝ (පුද්) සමාගමේ පිරිසැකසුම් කර්මාන්ත ශාලා නවීකරණය” මූල්‍යයෙන් මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අංක 12/1141/504/104 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව (2011 නොවැම්බර් 23වන දින මුල් අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රතිශෝධනය) 2012 අගෝස්තු 18 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ අතර ඒ අනුව මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් එකඟවූ කොන්දේසි මත ඩෙන්මාර්කයේ අපනයන ණය අරමුදලෙන් යුරෝ මිලියන 33.7ක් ණයට ගැනීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට බලය පවරන ලදී. මිල්කෝ (පුද්) සමාගම සමග ණය ගිවිසුමක් අත්සන් තැබීමට ද එය ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට බලය පවරන ලදී.

අනතුරුව, පහත දැක්වෙන කොන්දේසි යටතේ ඉහත කී පාර්ශවයෙන් යුරෝ මිලියන 33.7 ක ණය මුදලක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මිල්කෝ (පුද්) සමාගම සමග ණය ගිවිසුමකට එළඹෙන ලදී.

- a) මුල් මුදල, පොලිය, බැඳීම් ගාස්තුව, ව්‍යුහගත කිරීමේ ගාස්තුව සහ අනෙකුත් පිරිවැය ආපසු ගෙවීම ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට රුපියල්වලින් සිදුකළ යුතුය
- b) ඩෙන්මාර්කයේ අපනයන ණය නියෝජිතායතනයේ වාරිකය ලෙස යුරෝ 2,274,016.40 කට සමාන මුදලක් එකවර ගෙවිය යුතුය.
- c) ගෙවීම් පැහැර හැරීමක් සිදුවුවහොත් වාර්ෂිකව 25 බැගින් ප්‍රමාද ගාස්තු ගෙවිය යුතුය.

2015 දෙසැම්බර් 31 දිනට, ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පැවැති අතර සමාගමට පුද්ගල ආරක්ෂක උපකරණ නැව් භාණ්ඩ තොග 48ක් ලැබී තිබුණි.
ඉහත ණය සහ ණයගැනුම් සඳහා ඇප ලෙස මධ්‍යමය කරනලද වත්කම්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්හි 33වන සටහනෙහි හෙළිදරව් කොට ඇත.



මිල්කෝ (පුද්ගලික) සමාගම මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්

| | 2015 දෙසැම්බර් 31 දිනට රු. | 2014 දෙසැම්බර් 31 දිනට රු. |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------|-------------------------------------|
| 22. ණය සහ ණයගැනුම් (ඉදිරියට...) | | |
| 22.2 පොලී නොදරන ණය ගැනුම් | | |
| දිගුකාලීන කොටස | 2,108,063 | 2,108,063 |
| ජාතික කිරි මණ්ඩලය | 2,108,063 | 2,108,063 |
| 23. ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට ගෙවිය යුතු | | |
| ලැබුණු නැව් භාණ්ඩ තොග සඳහා දිගු කාලීනව ගෙවිය යුතු දෑ (සටහන 22 බලන්න) | 300,640,103 | 5,020,014,987 |
| බඩල්ගම කිරි කර්මාන්ත ශාලාව පුනස්ථාපනය සඳහා දිගු කාලීනව ගෙවිය යුතු දෑ | 3,498,427,010 | - |
| | <u>3,799,067,113</u> | <u>5,020,014,987</u> |
| <p>රු. 3,498,427,010/- ක් වටිනාකමකින් යුතු දිගුකාලීන ගෙවිය යුතු දේවලට, සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරය විසින් ගෙවන ලද යුරෝ 63,935,641/- කින් 30% අත්තිකාරම් ගෙවීමක් වන යුරෝ 19,180,692/- ක්, බෙන්මාර්ක අපනයන ණය නියෝජිතායතනයේ වාරිකය ලෙස යුරෝ 2,234,919/- ක් සහ ණය ව්‍යුහගත කිරීමේ ගාස්තු ලෙස යුරෝ 385,517/- ක් (160.7ක විනිමය අනුපාතයකට) ඇතුළත් වේ. (සටහන 29 (ආ) බලන්න)</p> | | |
| 24. විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් - පාරිතෝෂිකය | | |
| වසර ආරම්භයේදී ශේෂය | 501,564,018 | 434,250,501 |
| ප්‍රවර්ධන සේවා පිරිවැය | 29,051,307 | 22,136,410 |
| පොලී පිරිවැය | 50,156,402 | 35,825,666 |
| උපකල්පන වෙනස්වීම්වලින් (ලාභ)/ අලාභ | (43,506,458) | 27,031,726 |
| වසර තුළ කරන ලද ගෙවීම් | (20,374,268) | (17,680,285) |
| වසර අවසානයේ ශේෂය | <u>516,891,001</u> | <u>501,564,018</u> |

ඇක්ටුවේරියල් ඇන්ඩ් මැනෝව්මන්ට් කන්සල්ටන්ට්ස් (පුද්) ආයුගණක සමාගම, 2015 දෙසැම්බර් 31 දිනට ප්‍රක්ෂේපිත ඒකක ණය ක්‍රමවේදය භාවිතා කරමින්, නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් පාරිතෝෂිකයේ ආයුගණක තක්සේරුව සිදුකරන ලදී. විශ්‍රාම ප්‍රතිලාභ පිරිවැය නිර්ණය කිරීමේදී, උචිත සහ අනුරූප උපකල්පන භාවිතා කරන ලදී.

යොදාගත් ප්‍රධාන උපකල්පන පහත සඳහන් පරිදි වේ.

| | | |
|-----------------------------|----------|----------|
| අපේක්ෂිත වැටුප් වර්ධකය | 10% p.a | 10% p.a |
| වට්ටම් අනුපාතය | 11% p.a | 10% p.a |
| කාර්යමණ්ඩල පිරිවැටුම් සාධකය | 5% p.a | 5% p.a |
| උපරිම විශ්‍රාම වයස | 60 Years | 60 Years |

ආයුගණක තක්සේරුවේදී යොදාගනු ලැබූ උපකල්පනවල සංවේදීතාව

සේවක ප්‍රතිලාභ වගකීම් මැනීමේදී සංගතව තබාගනු ලැබූ අනෙකුත් සියලු විචල්‍යයන් සමග යොදාගනු ලැබූ වැදගත් උපකල්පනයන්හි යුක්ති සහගතව ඇතිවිය හැකි වෙනසකට සංවේදීතාව පහත වගුව නිරූපණය කරයි.

විස්තීරණ ආදායම් ප්‍රකාශයේ සහ මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයේ සංවේදීතාව යනු වර්ෂය සඳහා ලාභය හෝ අලාභය මත වට්ටම් අනුපාතයේ සහ වැටුප් වර්ධක අනුපාතයේ සහ රැකියා ප්‍රතිලාභ බැඳීමෙහි උපකල්පිත වෙනසෙහි බලපෑම වේ.

| වට්ටම් අනුපාතයේ වැඩිවීම/(අඩුවීම්) ම) | වැටුප් වර්ධන අනුපාතයේ වැඩිවීම/(අඩුවීම්) | විස්තීරණ ආදායම් ප්‍රකාශයේ | |
|--------------------------------------|-----------------------------------------|---------------------------|------------------------------------|
| | | වෙනස මත බලපෑම රු. | සේවක ප්‍රතිලාභ බැඳීම් මත බලපෑම රු. |
| 1% | * | (18,294,215) | 483,269,803 |
| -1% | * | 53,332,650 | 554,896,668 |
| ** | 1% | 56,908,176 | 558,472,194 |
| ** | -1% | (21,989,502) | 479,574,516 |

* සමාගම සඳහා වැටුප් වර්ධක අනුපාතය 10%කි.

** වට්ටම් අනුපාතය 11% කි.

මිල්කෝ (පුද්ගලික) සමාගම මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්



| | | දෙසැම්බර් 31 දිනට රු. | දෙසැම්බර් 31 දිනට රු. |
|-------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------|
| 25 | රජයේ ප්‍රදානය | | |
| 25.1 | වසර ආරම්භයේ ශේෂය වසර තුළ ලත් ප්‍රදානය වසර තුළ විස්තීරණ ආදායම් ප්‍රකාශයට හඳුනාගත් ප්‍රදානය | 79,866,848 3,017,633 | 41,162,342 49,932,434 |
| | වසර අවසානයේ ශේෂය | (22,222,444) | (11,227,928) |
| 25.2. | | 60,662,036 | 79,866,848 |
| 25.2 | විලම්භිත රජයේ ප්‍රදානය සම්මන්ත්‍රණ ප්‍රදානය නිම්ලකිව් ප්‍රදානය කිරි කැන් ප්‍රදානය වත්කම් ප්‍රදානය අලෙවිහල් 14හි ප්‍රදානය LCRD ප්‍රදානය | 1,346,800 1,665,000 3,207,024 209,627 843,750 53,389,835 60,662,036 | 1,492,400 1,845,000 114,392 1,644,687 918,750 73,851,619 79,866,848 |
| 26. | වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ | | |
| | වෙළඳ ණය හිමියෝ වියදම් ණය හිමියෝ අනෙකුත් ගෙවිය යුතු දෑ | 133,475,306 149,573,073 205,214,130 488,262,509 | 122,190,330 144,705,441 642,408,426 909,304,197 |
| 26.1 | සීමාසහිත ලංකා කිරියා කිරි කර්මාන්ත (පුද්) සමාගමෙන් 'සීමාසහිත මිල්කෝ (පුද්) සමාගමට වත්කම් සහ වගකීම් පවරනු ලැබූ දින සිට නොපියවා පවතින රු. 503,780,960/- ක මුදලක් අනෙකුත් ගෙවිය යුතු දෑවලට අයත් වේ. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාවෙන් ලත් උපදෙස්, 2016 පෙබරවාරි 02 වැනි දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලත් තහවුරු කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතිය ඇතිව, සමාගම එම ගෙවිය යුතු දෑ ශ්‍රී ලංකා රජයෙන් ලැබිය යුතු දෑ වෙනුවෙන් පියවා ඇත. | | |
| | | 2015 දෙසැම්බර් 31 දිනට රු. | 2014 දෙසැම්බර් 31 දිනට රු. |
| 27. | ආදායම් බදුකරණය | | |
| | ගෙවිය යුතු/ ලැබිය යුතු ආදායම් බද්ද ලැබියයුතු රඳවාගැනීමේ බද්ද ලැබිය යුතු ආර්ථික සේවා ගාස්තු | 27.1 (5,461,005) (4,100,575) (11,832,267) (21,393,847) | 29,629,285 - (25,971,121) 3,658,164 |
| 27.1 | ගෙවිය යුතු/ ලැබිය යුතු ආදායම් බද්ද | | |
| | වසර ආරම්භයේදී ශේෂය එකතුකළ වසර සඳහා ප්‍රතිපාදනය අඩුකළාවසර තුළ සිදුකළ ගෙවීම් අධි ප්‍රතිපාදනය ලාභයට පුනස්ථාපනය වගකීම්වලට හිලවී කරනු ලැබූ බදු ණය ගෙවිය යුතු දළ ආදායම බද්ද | 29,629,285 15,932,842 45,562,127 (35,090,290) (15,932,842) (5,461,005) | 29,629,285 8,473,947 38,103,232 - (8,473,947) 29,629,285 |
| 28. | බැංකු අයිරාව | | |
| | ලංකා බැංකුව - 1758 ලංකා බැංකුව - 1766 මහජන බැංකුව - 41180210331 මහජන බැංකුව - 41120210937 ලංකා බැංකුව - 1471 අරමුදල් පැවරුම ලංකා බැංකුව - මහනුවර නගර ශාඛාව - 1279942 | - 49,545,772 185,454,961 7,927,131 1,437,375 89,366 175,785,086 420,239,691 | 165,781,183 1,642,345 340,970,039 27,283,182 1,522,183 89,366 1,109,303 538,397,601 |



මිලිකො (පුද්ගලික) සමාගම මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්

29. හඳුනානොගත් ගිවිසුම්කර බැඳීම්

පහත විස්තර කර ඇති ඒවා හැරුණු විට වාර්තාකරණ දිනයට නොපියවූ ගිවිසුම්ගත එහෙත් ප්‍රතිපාදන සලසා නොතිබූ හෝ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය පැවරූ නමුත් ගිවිසුම්ගත නොවූ ප්‍රාග්ධන බැඳීම් නොතිබුණි.

(අ) කිරි පිරිසැකසුම් කර්මාන්තශාලා නවීකරණය සඳහා අනුමත කරනු ලැබූ ව්‍යාපෘතියේ මුළු පිරිවැය යුරෝ මිලියන 33.7ක් වූ අතර එය දැන් සිදුකරමින් පවතී. වාර්තාකරණ දිනයට, ව්‍යාපෘතිය මත යුරෝ මිලියන 5.3ක ප්‍රාග්ධන වියදමක් දැරීමට නියමිතය.

ඉහත සඳහන් කර්මාන්ත ශාලා නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැපයීම පිණිස, අඹේවෙල කර්මාන්ත ශාලාව සඳහා විදුලිය සැපයුම ඉහළ නැංවීම සඳහා සමාගම ලංකා ඉංජිනේරු උපදේශක කාර්යාංශය සමඟ ගිවිසුමකට එළඹුණි. ව්‍යාපෘතියේ මුළු කොන්ත්‍රාත් වටිනාකම රු මිලියන 243 කි.

(b) මිලිකෝ (පුද්) සමාගම, යුරෝ මිලියන 63.9 කට සමාගමේ කිරි පිරිසැකසුම් යන්ත්‍රාගාරයක් බඩල්ගම ස්ථාපිත කිරීම සඳහා ඩෙන්මාර්කයේ සංස්ථාපිත කරනු ලැබූ සමාගමක් වන ඩෙස්මි කන්ට්‍රැක්ට්ස් ඒ/එස් සමාගම සමඟ 2015 මැයි 15 වැනි දින ගිවිසුමකට එළඹුණි.

“බඩල්ගම කිරි නිෂ්පාදන පිරිසැකසුම් යන්ත්‍රාගාරයක් ස්ථාපනය කිරීම” මැයෙන් පඟු සමපත් සහ ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත්කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 14/1399/511/001-i (2014 ඔක්තෝබර් 9 දිනැති) 2014 දෙසැම්බර් 17 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ අතර ඒ අනුව, පඟු සමපත් සහ ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය විසින් එකඟවූ කොන්දේසි මත ඩෙන්මාර්කයේ අපනයන ණය අරමුදලෙන් යුරෝ මිලියන 33.7ක් ණයට ගැනීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට බලය පවරන ලදී. (යොමුව: MLRCD/03/15).

අනතුරුව, මිලිකෝ සමාගම වෙනුවෙන් රජය භොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකින් ලිමිටඩ් සමාගම (HSBC) සමඟ පහත දැක්වෙන කොන්දේසි යටතේ ඉහත කී පාර්ශවයෙන් යුරෝ මිලියන 63.9ක ණයගැනුමක් සඳහා ණය ගිවිසුමකට එළඹී අතර සමාගම සහ ශ්‍රී ලංකා ජනරජයේ භාණ්ඩාගාරය අතර විධිමත් ණය ගිවිසුම සලකා බලමින් පවතී.

- i. මුල් මුදල, පොලිය, බැඳීම් ගාස්තුව, ව්‍යුහගත කිරීමේ ගාස්තුව සහ අනෙකුත් පිරිවැය ආපසු ගෙවීම ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට රුපියල්වලින් සිදුකළ යුතුය
- ii. ඩෙන්මාර්කයේ අපනයන ණය නියෝජිතායතනයේ වාරිකය ලෙස යුරෝ 2,274,016.40 කට සමාන මුදලක් එකවර ගෙවිය යුතුය.
- iii. කොන්ත්‍රාත්තුවේ නියමයන් ප්‍රකාරව අත්තිකාරම් මුදලක් ලෙස මිලිකෝ (පුද්) සමාගම වෙනුවෙන් භාණ්ඩාගාරය විසින් ඩෙස්මි කන්ට්‍රැක්ට්ස් ඒ/එස් සමාගමට යුරෝ 19,180,692.30 වටිනාකමින් යුතු මුදලක් (කොන්ත්‍රාත් වටිනාකමින් 30%ක්) ගෙවන ලදී.
- iv. ගෙවීම් පැහැර හැරීමක් සිදුවුවහොත් වාර්ෂිකව 25 බැගින් ප්‍රමාද ගාස්තු ගෙවිය යුතුය.

2015 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතිය ක්‍රියාත්මකව නොපැවැති අතර ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරය යුරෝ 19,180,692/- ක වටිනාකමකින් යුත් 30% ක අත්තිකාරම්, ඩෙන්මාර්කයේ අපනයන ණය අරමුදලේ වාරිකය ලෙස යුරෝ 2,234,919/- ක් සහ ණය වයුහගතකරණ ගාස්තුව ලෙස යුරෝ 385,517/- ක් වූ ගෙවීම් 2015/10/22 දින සිදුකරන ලදී. (සටහන 22 බලන්න)

තවද, 2016 මැයි 18 වන දින ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූ අතර, 2017/1/4 දිනට යුරෝ 31,809,342.44 ක වටිනාකමින් යුතු නැව් භාණ්ඩ තොග 21 ක් කොන්ත්‍රාත්කරුට ලැබී තිබුණි.

30. අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්

30.1 අසම්භාව්‍ය වගකීම්
වාර්තාකරණ දිනයට අසම්භාව්‍ය වගකීම් නොතිබුණි.

30.2 අසම්භාව්‍ය වත්කම්
වාර්තාකරණ දිනයට අසම්භාව්‍ය වත්කම් නොතිබුණි.

31. ආශ්‍රිත පාර්ශව අනාවරණ

31.1 සාරනුකූල කොටස් දැරීම සහ අත්‍යන්ත හිමිකාරිත්වය
සමාගම මුළුමණින්ම රජයට අයත් ව්‍යවසායක් වන අතර, රජය එහි සාමාන්‍ය කොටස් 100%ක්ම දරයි.

31.2 ප්‍රධාන කළමනාකාර පිරිස් තොරතුරු
ප්‍රධාන කළමනාකාර පිරිස් යනු, සමාගමේ යම් අධ්‍යක්ෂවරුන් ඇතුළුව (විධායක හෝ අන්‍යාකාරයෙන්) සමාගමේ මෙන්ම ආශ්‍රිත පාර්ශවවල ක්‍රියාකාරකම්, සැලසුම් කිරීම, මෙහෙයවීම, සහ පාලනය කිරීම සඳහා සෘජුව හෝ වක්‍රව බලය සහ වගකීම සහිත තැනැත්තන් වේ.

වර්ෂය තුළ අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍රධාන කළමනාකරණයේ අනෙකුත් සාමාජිකයන්ගේ පාරිශ්‍රමික පහත දැක්වෙන පරිදි විය.

| 2015 දෙසැම්බර් 31න් | 2014 දෙසැම්බර් 31 න් |
|---------------------|----------------------|
| අවසන් වසර | අවසන් මාස 9ක |
| සඳහා | කාල සීමාව සඳහා |
| රු. | රු. |
| 6,807,283 | 10,514,243 |

කෙටි කාලීන සේවක ප්‍රතිලාභ



31. ආශ්‍රිත පාර්ශව අනාවරණ (ඉදිරියට....)
- 31.3 ආශ්‍රිත පාර්ශව ගනුදෙනු
සමාගමේ අධ්‍යක්ෂවරුන් සිදුකළ ප්‍රකාශනයට අනුව, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව හෙළිදරව් කිරීමට අවශ්‍ය කරනු ලබන වැදගත් ආශ්‍රිත පාර්ශව ගනුදෙනු අදාළ කාලසීමාව පුරාම සිදු නොවූණි.
32. සංසන්දනාත්මක තොරතුරු
ප්‍රවර්තන වසර සඳහා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයන් ප්‍රකාරව අවශ්‍ය තත්වීදී සංසන්දනාත්මක සංඛ්‍යා ප්‍රතිවර්තකරණය කර ඇත.
33. ඇප ලෙස බිඬපණය කරන ලද වත්කම්
පහත දැක්වෙන වත්කම් ණය සඳහා සුරැකුම් ලෙස බිඬපණය කර ඇත.

| වගකීමේ ස්වභාවය බැංකුවේ නම | ප්‍රදානය කළ ණය/පහසුකම රු. | 2015.12.31 | | 2014.12.31 | | ආපසු ගෙවීම | බිඬපණය කළ වත්කම් |
|-------------------------------------------------------|---------------------------------|-----------------------------|-------------|------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------|------------------|
| | | දිනට ගෙවීමට ඇති ගෙණිය | රු. | දිනට ගෙවීමට ඇති ගෙණිය | රු. | | |
| ලංකා බැංකුව විසින් ප්‍රදානය කරනු ලැබූ ණය | 700,000,000 | 396,666,580 | 466,666,600 | රු. 5,833,335/- බැගින් වූ සමාන මාසික වාරික 120කින් ආපසු ගෙවිය යුතුය. | රු. 4,983,003 ක් වන ස්ථාවර තැන්පතු | | |
| සෙන්ට්‍රල් සිතුවම් ආයතනය විසින් ප්‍රදානය කරනු ලැබූ ණය | 12,484,000 | 7,936,641 | 10,760,860 | මාසික වාරික 60කින් ආපසු ගෙවිය යුතු අතර ඉන් වාරික 48 ක් රු. 319,586/- බැගින් ඉතිරි වාරික රු. 4998/- කින් ගෙවිය යුතුය. | උපාංග සහිත රේඛීය අයිස් ක්‍රීම් සහ කෝන් පුරවනය | | |
| සෙන්ට්‍රල් සිතුවම් ආයතනය විසින් ප්‍රදානය කරනු ලැබූ ණය | 16,834,500 | 7,417,207 | 11,565,355 | මාසික වාරික 60 කින් ආපසු ගෙවිය යුතු අතර ඉන් වාරික 48 ක් රු. 454,512/- බැගින් ඉතිරි වාරික මෙකට රු. 5000/- බැගින් ගෙවිය යුතුය. | සිල්මැවික් 8000 - YS302 - 8 යේඟට කෝස්ප පුරවනය | | |
| සෙන්ට්‍රල් සිතුවම් ආයතනය විසින් ප්‍රදානය කරනු ලැබූ ණය | 7,528,750 | 5,229,790 | 6,546,128 | රු. 205,735/- බැගින් වූ සමාන මාසික වාරික 48කින් ආපසු ගෙවිය යුතුය. | ටොයෝටා වෑන්ගාඩ් ජීප් රථය | | |
| ලංකා බැංකුව විසින් සපයන ලද බැංකු අයිත පහසුකම් | 159,000,000 | 49,545,772 | 167,423,528 | ඉල්ලුමක | 1) අලෙවියට ඇති වාචල දේපළ තොග සහ බැඳීමේ බලපෑමට ඇසුරුම් ද්‍රව්‍ය සහ නිම් හාණ්ඩු නොග සහ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ නාරාහේන්පිට, නාවල පාරේ අංක 45 හි නිබෙන හෝ එහි ගබඩා කර ඇති අනෙකුත් වාචල දේපළ සහ සමාගමේ වත්මන් හෝ අනාගත පොත් ණය ඇතුළත් වේ. | | |
| මහජන බැංකුව විසින් සපයන ලද බැංකු අයිත පහසුකම් | 330,000,000 | 193,382,092 | 368,253,221 | ඉල්ලුමක | මහජන බැංකුවේ රු. 375,000,000 ක වටිනාකමක් සහිත ස්ථාවර තැන්පතු | | |



මිල්කෝ (පුද්ගලික) සමාගම මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්

34. වාර්තාකරණ දිනයට පසු සිදුවීම්

වාර්තාකරණ දිනය සහ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට බලය පැවරූ දිනය අතර මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම් සිදුකිරීමට හෝ හෙළිදරව් කිරීමට අවශ්‍ය ද්‍රව්‍යාමය සිදුවීම් සිදුවී නොමැත.

35. සංසන්දනාත්මක සංඛ්‍යා

ප්‍රවර්තන වසරේ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතා ප්‍රකාරව අවශ්‍ය තත්වීදී සංසන්දනාත්මක සංඛ්‍යා ප්‍රතිවර්ගීකරණය කර ඇත.

36. මූල්‍ය සාධනපත්‍රවල සාධාරණ අගය

36.1 ක්‍රමක්ෂිත පිරිවැයට පවත්නා මූල්‍ය සාධනපත්‍රවල සාධාරණ අගය

මූල්‍ය ප්‍රකාශනවල සාධාරණ අගයට රැගෙන නොඑන ලද සමාගමේ මූල්‍ය සාධනපත්‍රවල ධාරණ අගයන් සහ සාධාරණ අගයන්, පංති අනුව, පහත විස්තර කොට ඇත. මූල්‍ය නොවන වත්කම් සහ වගකීම්වල සාධාරණ අගයන් මෙම වගුවේ ඇතුළත්ව නොමැත.

| | ධාරණ අගය | |
|-------------------------------------------|-----------------------|-----------------------|
| | රු. | සාධාරණ වටිනාකම රු. |
| මූල්‍ය වත්කම් | | |
| කල්පිරීම දක්වා රඳවා ගත් මූල්‍ය සාධන පත්‍ර | 1,118,156,011 | 1,118,156,011 |
| වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ | 321,781,236 | 321,781,236 |
| මුදල් සහ මුදල් හා සමාන දෑ | 33,253,706 | 33,253,706 |
| මුළු මූල්‍ය වත්කම් | 1,473,190,953 | 1,473,190,953 |
| මූල්‍ය වගකීම් | | |
| වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ | 488,262,507 | 488,262,507 |
| පොලී දරන ණය සහ ණය ගැනුම් | 6,426,547,093 | 6,426,547,093 |
| ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට ගෙවිය යුතු | 4,208,429,961 | 4,208,429,961 |
| බැංකු අයිරාව | 420,239,691 | 420,239,691 |
| මුළු මූල්‍ය වගකීම් | 11,543,479,252 | 11,543,479,252 |

සාධාරණ වටිනාකමට රැගෙන නොඑන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්වල සාධාරණ අගය

මූල්‍ය ප්‍රකාශනවල සාධාරණ අගයට වාර්තා නොකරන ලද මූල්‍ය සාධනපත්‍ර සඳහා සාධාරණ අගයන් නිර්ණය කිරීම පිණිස භාවිතා කරනු ලැබූ ක්‍රමවේද සහ උපකල්පන පහත විස්තර කෙරේ.

සාධාරණ අගය ධාරණ අගයට ආසන්න මූල්‍ය වත්කම්

කෙටිකාලීන කල්පිරීමක් සහිත මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් සඳහා, ධාරණ අගයන් ඒවායේ සාධාරණ අගයන්ට ආසන්න බවට උපකල්පනය කරනු ලැබේ. නිශ්චිත කල්පිරීමේ කාල සීමාවක් නොමැති ඉල්ලුම් තැන්පතු සහ ඇමතුම් තැන්පතු සඳහා ද මෙම උපකල්පනය අදාළ වේ.

37. මූල්‍ය අවදානම් කළමනාකරණ අරමුණු සහ ප්‍රතිපත්ති

37.1 හැඳින්වීම

අවදානම සමාගමේ ක්‍රියාකාරකම්වලට නොසර්ගික වන නමුත්, අවදානම් සීමා සහ අනෙකුත් පාලනවලට යටත්ව, දිගටම ක්‍රියාත්මකව පවතින හඳුනාගැනීම්, මිණුම්කරණ සහ අධීක්ෂණ ක්‍රියාදාමයක් හරහා කළමනාකරණය කරනු ලැබේ. සමාගමේ අඛණ්ඩ ලාභදායීතාව සඳහා මෙම අවදානම් කළමනාකරණ ක්‍රියාදාමය තීරණාත්මක වන අතර සමාගම තුළ එක් එක් තැනැත්තා ඔහුගේ හෝ ඇයගේ වගකීම් හා ආශ්‍රිත අවදානම් හෙළිදරව් කිරීම සඳහා වගකීම යුතු වේ.

අවදානම් කළමනාකරණ රාමුව

සමාගමේ අවදානම් කළමනාකරණ රාමුව ස්ථාපිත කිරීම සහ අධීක්ෂණය සඳහා සමස්ත වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ. අධ්‍යක්ෂ මණ්ඩලය තම බලය එහි ප්‍රධාන කළමනාකරණ පිරිස් වෙත පවරා ඇති අතර සමාගමේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ වගකීම ඔවුන් සතු වේ.



37. මූල්‍ය අවදානම් කළමනාකරණ අරමුණු සහ ප්‍රතිපත්ති (ඉදිරියට.....)

37.1 හැඳින්වීම (ඉදිරියට.....)

ප්‍රධාන මූල්‍ය සාධනපත්‍ර

මූල්‍ය සාධනපත්‍ර අවදානම් පැන නගින, සමාගම විසින් භාවිතා කරන ලද ප්‍රධාන මූල්‍ය සාධනපත්‍ර පහත දැක්වෙන පරිදි වේ.

| සාධනපත්‍රය | අවදානම(ම්) |
|---------------------------------|--------------------------------------|
| • වෙළඳ ලැබිය යුතු දෑ | ණය අවදානම |
| • මුදල් සහ මුදල් හා සමාන දෑ | ද්‍රවශීලතා අවදානම |
| • වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ | ද්‍රවශීලතා අවදානම |
| • බැංකු අයිරා | ද්‍රවශීලතා අවදානම |
| • බැංකු ණය | පොලී අනුපාත අවදානම ද්‍රවශීලතා අවදානම |

37.2 ණය අවදානම - ගෙවීම් පැහැර හැරීමේ අවදානම

සිය බැඳීම් සපුරාලීම සඳහා ප්‍රතිපාර්ශවයේ හැකියාවේ අවිනිශ්චිතතාව හේතුවෙන් පැන නගින අවදානම ණය අවදානම වේ. ණයක් ආපසු ගෙවීමට හෝ ගිවිසුම්කර බැඳීමක් අන්‍යාකාරයෙන් සපුරාලීමට ණය ගැනුම්කරු අපොහසත්වීමෙන් මිනුවන මුදල් මුදල හෝ මූල්‍යමය ප්‍රතිලාභ අහිමිවීමේ අවදානම ගෙවීම් පැහැර හැරීමේ අවදානම බැඳීමක් අනුමැතියෙන් සපුරාලීමට ණය ගැනුම්කරු අපොහසත්වීමෙන් මිනුවන මුදල් මුදල හෝ මූල්‍යමය ප්‍රතිලාභ අහිමිවීමේ අවදානම ගෙවීම් පැහැර හැරීමේ අවදානම වේ.

37.3 ද්‍රවශීලතා අවදානම සහ අරමුදල් කළමනාකරණය

ද්‍රවශීලතා අවදානම යන්නෙන් අදහස් වනුයේ බැඳීම් සඳහා සිය ගෙවීම් ඉටුකිරීමට ප්‍රමාණවත් මුදල් සමාගම සතු නොවීමේ හැකියාව වේ. මෙය මුද්‍රිතවම පැන නගිනුයේ සමාගමේ වත්කම් සහ වගකීම් පැතිකඩේ කල්පිරීමේ නොගැලපීම් හේතු කොට ගෙනය. සමාගමේ මූල්‍ය බැඳීම් සපුරාලීමට සහ වර්ධනය වන ව්‍යාපාරික ධාරිතාවන්හි අතිරේක අරමුදල්කරණ අවශ්‍යතා වෙන්කිරීමට ප්‍රමාණවත් ද්‍රවශීලතාවය තීරණාත්මක වේ.

ද්‍රවශීලතා අවදානම් කළමනාකරණයේදී සමාගමේ මුද්‍රා අරමුණ වනුයේ වෙළඳපොළ වනු මුළුල්ලෙහි තම ව්‍යාපාර සඳහා ප්‍රමාණවත් අරමුදල් සහතික කිරීම වේ.

37.3.1 ඉතිරි ගිවිසුම්කර කල්පිරීම් මගින් මූල්‍ය වත්කම් සහ වගකීම් විශ්ලේෂණය

| සමාගම | ඉල්ලුම් මත | මාස 2කට අඩු | මාස 2 සිට 12 දක්වා | වසර 1 සිට 5 දක්වා | වසර 5ට වැඩි | එකතුව |
|-----------------------------------------|-----------------|---------------|--------------------|-------------------|-----------------|------------------|
| | රු. | රු. | රු. | රු. | රු. | |
| කල්පිරීම දක්වා රඳවාගත් මූල්‍ය සාධනපත්‍ර | - | 818,156,011 | 300,000,000 | - | - | 1,118,156,011 |
| වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ | - | 248,540,869 | 29,985,585 | 41,748,560 | 1,506,222 | 321,781,236 |
| මුදල් සහ මුදල් හා සමාන දෑ | 33,253,706 | - | - | - | - | 33,253,706 |
| මුළු මූල්‍ය වත්කම් | 33,253,706 | 1,066,696,880 | 329,985,585 | 41,748,560 | 1,506,222 | 1,473,190,953 |
| මූල්‍ය වගකීම් | | | | | | |
| වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ | - | 476,142,851 | 876,716 | 5,001,190 | 6,241,750 | 488,262,507 |
| පොලී දරන ණය සහ ණය ගැනුම් | 765,148,436 | 12,876,847 | 1,085,343,725 | 3,286,270,893 | 1,276,907,192 | 6,426,547,093 |
| ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට ගෙවිය යුතු | - | - | - | - | 4,208,429,961 | 4,208,429,961 |
| බැංකු අයිරාව | 420,239,691 | - | - | - | - | 420,239,691 |
| මුළු මූල්‍ය වගකීම් | 1,185,388,127 | 489,019,698 | 1,086,220,441 | 3,291,272,083 | 5,491,578,903 | 11,543,479,252 |
| මුළු ශුද්ධ මූල්‍ය වත්කම්/ (වගකීම්) | (1,152,134,421) | 577,677,182 | (756,234,856) | (3,249,523,523) | (5,490,072,681) | (10,070,288,299) |

37.4 පොලී අනුපාත අවදානම

ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාකාරකම්, ණය පහසුකම් ප්‍රදානය කිරීම, තැන්පතු පිළිගැනීම සහ ණය නිකුත් කිරීම ආදියෙන් පැන නගින අනාගත පොලී අනුපාතයන්හි අහිතකර සහ අනපේක්ෂිත සංචලන හේතු කොට ගෙන සමාගමේ වෙළඳපොළ අවදානම් නිරාවරණය, පොලී අනුපාත අවදානමේ වැදගත් සංරචකයකි.

වාර්තාකරණ දිනය වන විට, පොලී අනුපාත සංවේදී මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම් සමාගමට නොතිබුණි.



සමාගම 2014 වසරේදී සිය මූල්‍ය කාලසීමාව අවසන් වන දිනය මාර්තු 31 සිට දෙසැම්බර් 31 දක්වා වෙනස් කරන ලදී. සංසන්දනය කිරීමේ කාර්යය සඳහා 2014 දී විගණනය කරන ලද මාස නවයක මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණානුකූල කිරීම මගින් මාස දොළහක විස්තීරණ ආදායම් ප්‍රකාශය පිළියෙල කර ඇත.

| | 2015 දෙසැම්බර් 31න් අවසන් වසර සඳහා රු. | 2014 දෙසැම්බර් 31න් අවසන් වසර සඳහා රු. |
|--------------------------------------------------------------|----------------------------------------------------|----------------------------------------------------|
| ආදායම | 7,584,727,777 | 7,503,494,213 |
| විකුණුම් පිරිවැය | (7,011,965,727) | (6,475,530,496) |
| දළ ලාභය | 572,762,050 | 1,027,963,717 |
| අනෙකුත් මෙහෙයුම් ආදායම | 353,057,479 | 233,019,391 |
| | 925,819,529 | 1,260,983,108 |
| පරිපාලන වියදම් | (617,282,945) | (630,023,172) |
| බෙදාහැරීමේ වියදම් | (201,941,435) | (252,182,873) |
| වෙනත් වියදම් | (67,777,030) | (1,798,536) |
| මෙහෙයුම්වලින් ලාභ | 38,818,119 | 376,978,527 |
| මූල්‍ය ආදායම | 73,076,212 | 82,567,645 |
| මූල්‍ය වියදම් | (108,076,590) | (128,667,327) |
| බදු වලට පෙර ශුද්ධ ලාභය/ (අලාභය) | 3,817,741 | 330,878,845 |
| ආදායම බදු වියදම් | (20,467,898) | (8,268,289) |
| බදු වලින් පසු වසර සඳහා ශුද්ධ ලාභය/ (අලාභය) | (16,650,157) | 322,610,556 |
| අනෙකුත් විස්තීරණ ආදායම | | |
| බදු නොමැතිව නිර්වචිත ප්‍රතිලාභ සැලැස්ම මත ආයුගණක ලාභ/ (අලාභ) | 43,506,458 | (36,042,301) |
| බදු නොමැතිව මුළු අනෙකුත් විස්තීරණ ආදායම | 43,506,458 | (36,042,301) |
| මුළු විස්තීරණ ආදායම | 26,856,301 | 286,568,255 |
| කොටසක් සඳහා මූලික ඉපයුම් | (0.52) | 10.10 |

වරහන් තුළ ඇති සංඛ්‍යා අඩුකිරීම් දක්වයි.



ජන/දෙසැ 2015 අප්‍රේල්/දෙසැ 2014 2013/2014 2012/2013 2011/2012 2010/2011

මෙහෙයුම් ප්‍රතිඵල

| | | | | | | | |
|-------------------|----------|------------|-----------|------------|-------------|-------------|------------|
| පිරිවැටුම (ඉද්ධ) | Rs. 000' | 7,584,727 | 5,627,620 | 7,019,769 | 6,385,234 | 5,263,152 | 4,548,974 |
| දළ ලාභය | Rs. 000' | 572,762 | 770,972 | 1,005,692 | 486,433 | 221,896 | 536,949 |
| බදු පෙර ලාභය | Rs. 000' | 3,817 | 248,159 | 161,107 | (267,468) | (244,788) | 110,664 |
| ආදායම් බදු වියදම් | Rs. 000' | (20,467) | (6,201) | (20,699) | (30,555) | (10,918) | (27,472) |
| බදු පසු ලාභය | Rs. 000' | (16,650) | 241,958 | 140,408 | (298,023) | (255,706) | 83,192 |

ශේෂ පත්‍රය

| | | | | | | | |
|------------------------------------------------------------------------|----------|------------------|------------------|------------------|------------------|------------------|------------------|
| ප්‍රකාශිත ප්‍රාග්ධනය | Rs. 000' | 319,454 | 319,454 | 319,454 | 319,454 | 319,454 | 319,454 |
| රඳවාගත් ඉපැයුම් | Rs. 000' | 1,257,791 | 1,230,935 | 911,973 | 745,596 | 1,035,313 | 1,191,279 |
| නිදන් අරමුදල | Rs. 000' | 1,690 | 1,690 | 1,690 | 1,690 | 1,690 | 1,690 |
| පිරිසත හා යන්ත්‍රෝපකරණ වැඩි දියුණු කිරීම/ ප්‍රතිස්ථාපනය සඳහා සංචිතය | Rs. 000' | 25,000 | 25,000 | 25,000 | 25,000 | 25,000 | 25,000 |
| ප්‍රත්‍යාගණන සංචිතය | Rs. 000' | 336,455 | 336,455 | 336,455 | 336,455 | 336,455 | 336,455 |
| කොටස්කරුවන්ගේ අරමුදල | Rs. 000' | <u>1,940,390</u> | <u>1,913,534</u> | <u>1,594,572</u> | <u>1,428,195</u> | <u>1,717,912</u> | <u>1,873,878</u> |
| දේපළ, පිරිසත හා උපකරණ | Rs. 000' | 12,261,545 | 8,143,175 | 2,244,073 | 2,123,362 | 2,275,337 | 664,893 |
| ඉද්ධ ජංගම වත්කම්/(වගකීම්) | Rs. 000' | (243,145) | (143,370) | 431,475 | 445,668 | 537,718 | 1,629,923 |
| දිගුකාලීන/ (විලම්භිත වගකීම්) | Rs. 000' | (10,078,010) | (6,086,271) | (1,080,976) | (1,140,836) | (1,095,144) | (308,160) |

අනුපාත

| | | | | | | | |
|----------------------------------------|-----|--------|-------|-------|---------|---------|-------|
| කොටසක් සඳහා ඉපැයුම් | Rs. | (0.52) | 7.57 | 4.40 | (9.33) | (8.00) | 2.60 |
| කොටස් කරුවන්ගේ අරමුදල සඳහා මුළු වත්කම් | | 7.24 | 5.40 | 2.84 | 2.94 | 2.37 | 1.63 |
| කොටසක් සඳහා ඉද්ධ වත්කම් | Rs. | 60.74 | 59.90 | 46.79 | 44.71 | 53.78 | 62.19 |
| කොටස් හිමියන්ගේ ස්කන්ධ මත ලාභ | % | 1.38 | 11.23 | 10.43 | (20.29) | (14.88) | 4.19 |
| දළ ලාභ අනුපාතය | % | 7.55 | 13.70 | 14.33 | 7.62 | 4.22 | 11.80 |
| ඉද්ධ ලාභ අනුපාතය | % | (0.22) | 4.30 | 2.00 | (4.67) | (4.86) | 1.83 |
| ජංගම වත්කම් අනුපාතය/ වාර | | 0.88 | 0.94 | 1.23 | 1.27 | 1.43 | 2.73 |
| කඩිනම් වත්කම් අනුපාතය (වාර) | | 0.05 | 0.66 | 0.91 | 0.94 | 1.04 | 2.36 |